


HARTI



லார்கீக லார்கால
வருடாந்த அறீக்கை
ANNUAL REPORT

2014



தெக்டர் கௌகீகடூவ லார்கீகரீது, சர்கீதல லா சூது கீரீதீ தாருதல
தெக்டர் கௌகீகடூவ கமநல ஆராய்ச்சீ, பயீர்சீ நீறுவகம்
Hector Kobbekaduwa Agrarian Research and Training Institute

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු
පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය
අංක 114, විජේරාම මාවත
කොළඹ 07.

2016 ජනවාරි 25 දින

ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා
කෘෂිකර්ම අමාත්‍යාංශය
ගොවිජන මන්දිරය
80/5, රජමල්වත්ත පාර
බත්තරමුල්ල.

වාර්ෂික වාර්තාව හා විගණනය කරන ලද ගිණුම්

1972 අංක 38 දරන මුදල් පනතේ 14(2) වගන්තිය ප්‍රකාර, 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා පාලක මණ්ඩලය වෙනුවෙන් පහත සඳහන් ලේඛන මේ සමඟ ඉදිරිපත් කරමි.

1. වාර්ෂික පාලන වාර්තාව
2. ආදායම් සහ වියදම් විගණන වාර්තාව
3. විගණනය කරන ලද ශේෂ පත්‍රය
4. ගිණුම් සම්බන්ධයෙන් විගණකාධිපතිගේ නිරීක්ෂණ
5. විගණකාධිපතිගේ නිරීක්ෂණ සඳහා පිළිතුරු වාර්තාව

සභාපති
පාලක මණ්ඩල

පටුන

	පිටු අංක
සංස්ථාපනය	3-4
පාලක මණ්ඩලය	5-7
සංක්ෂිප්තය	8-10
කෘෂි ප්‍රතිපත්ති හා ව්‍යාපෘති ඇගයීම් අංශය	11-25
කෘෂි සම්පත් කළමනාකරණ අංශය	26-35
පාරිසරික සහ ජල සම්පත් කළමනාකරණ අංශය	36-41
අලෙවි ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශය	42-51
මානව සම්පත් සහ ආයතනික සංවර්ධන අංශය	52-62
ක්‍රියාකාරකම්	63-66
සංඛ්‍යාන හා දත්ත සැකසුම් අංශය	67-69
පුස්තකාලය	70-72
ප්‍රකාශන ඒකකය	73
ආයතනික ඉපයීම්	74
2014 දෙසැම්බර් 31 වෙනි දිනට කාර්ය මණ්ඩලයේ තත්ත්වය/ස්වභාවය	75
කාර්ය මණ්ඩල සංවර්ධන	76-79
ගිණුම්	80 - 91
විගණකාධිපතිගේ වාර්තාව 14 (2C)	92 - 99
විගණකාධිපතිගේ වාර්තාව 14(2C)- පිළිතුරු	100

සංස්ථාපනය

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය 1972 අංක 05 දරන ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතන පනත යටතේ 1972 වසරේ ස්ථාපිත කර ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ව්‍යාප්තියාමික ආයතනයක් ලෙස එය ක්‍රියාත්මක වේ. ප්‍රතිපත්ති කේන්ද්‍රීය පර්යේෂණ දිරි ගැන්වීම සහ කෘෂිකාර්මික හා ග්‍රාමීය ක්ෂේත්‍රයන්හි පුහුණු අවශ්‍යතා සැපිරීම මෙම ආයතනය පිහිටුවීමේ මූලික අරමුණු වේ. මෙරට කෘෂිකාර්මික පර්යේෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස 1972 සිට මේ දක්වා වසර 40කට අධික කාලයක් තිස්සේ සමාජ ආර්ථික පර්යේෂණ හා පුහුණු කිරීම් සිදු කරමින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධන ප්‍රතිපත්ති සකස් කිරීම පිණිස තොරතුරු සැපයීමෙන් ලද අත්දැකීම්වලින් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පොහොසත්ය.

කාර්යභාරය

01. ගොවි කටයුතු පර්යේෂණ පෝෂණය කිරීම හා උනන්දු කරවීම, ඒවාට සහායවීම සහ සහයෝගය දීම.
02. රජයේ දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන, මහජන සංස්ථා සහ සෞඛ්‍ය ආයතන මඟින් කෙරෙන ගොවි කටයුතු පර්යේෂණ සම්බන්ධීකරණය කිරීම.
03. කෘෂිකර්මය සංවර්ධනයට බලපාන ආයතනික සාධක හා සම්බන්ධ කරුණු සමීක්ෂණය කිරීම හා ඒවා ගැන පර්යේෂණ පැවැත්වීම.
04. කෘෂිකර්මය සඳහා අවශ්‍ය ඉඩම් ආර්ථිකශීලීව පරිහරණය කිරීම සම්බන්ධයෙන් සමීක්ෂණ පැවැත්වීම සහ පර්යේෂණයෙහි යෙදීම.
05. කෘෂිකාර්මික සහ ග්‍රාමීය සංවර්ධනයට අදාළ සමාජ-ආර්ථික පර්යේෂණ පැවැත්වීම.
06. ශ්‍රී ලාංකික හෝ විදේශීය ආයතන සම්බන්ධ කර ගෙන හෝ තනිවම හෝ ගොවිකටයුතු පර්යේෂණවලට අදාළ පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කිරීම හෝ ඒවාට පහසුකම් සකසා දීම. ඊට අදාළ ඩිප්ලෝමා උපාධි සහතික ත්‍යාග සහ සම්මාන සහතික පිරිනැමීම.
07. ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමට අදාළ සාකච්ඡා සහ සම්මන්ත්‍රණ පැවැත්වීමත්, ඊට අදාළ වාර ප්‍රකාශන සහ සඟරා ප්‍රකාශනය කිරීම.
08. කෘෂිකර්මාන්තයට අදාළ කලාපීය ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ආසියානු කලාපයේ රටවල් සමඟ සහයෝගයෙන් ගොවිජන ව්‍යුහයට සම්බන්ධ ගැටලුවලට අදාළ පර්යේෂණ සිදු කිරීම සහ කෘෂිකාර්මික ගැටලුවලට අදාළ තොරතුරු රැස් කිරීම සහ බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම.

දැක්ම

ගොවිජන හා ග්‍රාමීය අංශයේ තිරසාර සංවර්ධනය සඳහා නව දැනුම ජනනය කර බෙදා හැරීමේ ප්‍රමුඛයා බවට පත් වීම

මෙහෙවර

පර්යේෂණ හා පුහුණු ක්‍රියාකාරකම් තුළින් ගොවිජන හා ග්‍රාමීය අංශය ශක්තිමත් කිරීම

ඉලක්ක

1. සමාජ ආර්ථික පර්යේෂණ හා කෘෂිකාර්මික ගැටලු පිළිබඳ විශිෂ්ට කේන්ද්‍රස්ථානයක් බවට පත් වීම
2. රජයේ සැලසුම් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් හා ව්‍යාපාරික සහ පර්යේෂණ ප්‍රජාව අතර සමීප සම්බන්ධීකරණය සිදු කිරීම
3. දැනුම ජනනය හා කාලීනව බෙදා හැරීම තුළින් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම.
4. ජාතික ප්‍රතිපත්ති ගැටලු සම්බන්ධයෙන් ස්වාධීනව තක්සේරු ඇගයීම් වාර්තා සම්පාදනය කරමින් ජනතාව දැනුවත් කිරීම
5. කාර්ය මණ්ඩලයේ හැකියාවන් සහ ආයතනයේ දැනුම පදනම පුළුල් කිරීම සඳහා ආයෝජන කිරීම තුළින් සමාජ ආර්ථික ප්‍රතිපත්ති විශ්ලේෂණය කිරීමේ හැකියාවන් පුළුල් කිරීම
6. පුහුණු කිරීම් තුළින් ග්‍රාමීය සංවර්ධනයට සම්බන්ධ පාර්ශවකරුවන්ගේ හැකියාවන් වැඩි දියුණු කිරීම

පාලක මණ්ඩලය

ආර්.එම්.ඩී.බී මිගස්මුල්ල මහතා	සභාපති	ලේකම්, කෘෂිකර්ම අමාත්‍යාංශය
ටී.එම් අභයරත්න මහතා	අධ්‍යක්ෂ	අධ්‍යක්ෂ, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ පුහුණු කිරීමේ ආයතනය
ඒ.එල්.ඒ අසෝක සිරිවර්ධන මහතා	පාලක මණ්ඩල සාමාජික	අතිරේක ලේකම් (පාලන) කෘෂිකර්ම අමාත්‍යාංශය
එස්.ඩී.ඒ.බී බොරලැස්ස මහතා	එම	අතිරේක ලේකම් (ඉඩම්) ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය
පුෂ්පා වෙල්ලපිලි මිය	එම	භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය (ජුනි දක්වා)
එම්.ආර්.වී.ආර් මිපුර මහතා	එම	අධ්‍යක්ෂ, පෞද්ගලික ව්‍යාපාර දෙපාර්තමේන්තුව, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය (දෙසැම්බර් සිට)
ආචාර්ය ඩී.එස්.ඒ විජේසුන්දර මහතා	එම	අධ්‍යක්ෂ ජෙනරාල් ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව
එම්.සී ගමගේ මහතා	එම	අධ්‍යක්ෂ, සම්ප්‍රදායික කර්මාන්ත සහ කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය
ජී.ඩී.ඩබ්ලිව් ජයවර්ධන මහතා	එම	අතිරේක ලේකම්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය(ජූලි දක්වා)
ඩබ්ලිව්.ඒ.එස් ඉරෝෂාන් මහතා	එම	සහකාර අධ්‍යක්ෂ (සැලසුම්), වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය (අගෝස්තු සිට)
ආචාර්ය එල්.ඩබ්.ආර්. ද අල්විස් මිය	එම	ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වෘත්තීය අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශය

ඩී.ඩී ආර්යරත්න මහතා	එම	අධ්‍යක්ෂ (සැලසුම්), වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය (අගෝස්තු දක්වා)
ජේ.එම් මංගතිස්ස මහතා	එම	අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය
එච්.අමරතුංග මහතා	එම	අධ්‍යක්ෂ, මූල්‍ය බුද්ධි ඒකකය ශ්‍රී ලංකා මහ බැංකුව
මහාචාර්ය රංජිත් සේනාරත්න	එම	උප සභාපති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය
ආචාර්ය ආර්.ආර්.ඒ විජේකෝන්	එම	කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්
ආර්.පී.ආර් රාජපක්ෂ මහතා	එම	ඉඩම් කොමසාරිස් ජෙනරාල්
එම්.ඒ.එස් වීරසිංහ මහතා	එම	ගොවිජන සංවර්ධන අධ්‍යක්ෂ ජෙනරාල්
බදා කමලදාස මිය මහතා	එම	වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල්
ඩබ්. එච් කරුණාරත්න මහතා	එම	සමුපකාර සංවර්ධන අධ්‍යක්ෂ ජෙනරාල් සහ සමුපකාර සමිති ලේඛකාධිකාරී (නොවැම්බර් සිට)
උපුල් ශාන්ත ද අල්විස් මහතා	එම	සමුපකාර සංවර්ධන අධ්‍යක්ෂ ජෙනරාල් සහ සමුපකාර සමිති ලේඛකාධිකාරී (නොවැම්බර් සිට)
ආචාර්ය ප්‍රේමලාල් කුරුප්පුආරච්චි මහතා	එම	නියෝජිත- ආහාර හා කෘෂිකර්ම ආයතනය
ඒ.අයි පතිරණ මිය	-	වැඩ බලන ලේකම් , පාලක මණ්ඩලය (ජනවාරි දක්වා)
ඩී.එන් හෙට්ටිආරච්චි මිය	-	වැඩ බලන ලේකම් , පාලක මණ්ඩලය (පෙබරවාරි සිට)

පාලක මණ්ඩල රැස්වීම්

රැස්වීම පැවැත් වූ දින	සහභාගී වූ සාමාජික සංඛ්‍යාව
01. 2014 ජනවාරි 30	13
02. 2014 පෙබරවාරි 20	08
03. 2014 මාර්තු 27	15
04. 2014 අප්‍රියෙල් 29	13
05. 2014 මැයි 27	14
06. 2014 ජූනි 24	15
07. 2014 ජූලි 24	10
08. 2014 අගෝස්තු 26	14
09. 2014 සැප්තැම්බර් 30	09
10. 2014 ඔක්තෝම්බර් 28	11
11. 2014 නොවැම්බර් 25	13
12. 2014 දෙසැම්බර් 23	12

විගණන හා කළමනාකරණ කමිටුව

පුෂ්පා වෙල්ලපිලි මිය (සභාපති)	භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය(ජූනි දක්වා)
ඒ.එල්.ඒ අසෝක සිරිවර්ධන මහතා (සාමාජික)	අතිරේක ලේකම් (පාලන) කෘෂිකර්ම අමාත්‍යාංශය
එම්.සී ගමගේ මහතා	අධ්‍යක්ෂ, සම්ප්‍රදායික කර්මාන්ත සහ කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය
එම්.අයි පුෂ්පා හේමමාලි මිය (නිරීක්ෂක)	විගණන අධිකාරී - විගණකාධිපති දෙපාර්තමේන්තුව
ඩබ්.කේ.එල්.ඊ වලල්ලාවිට මහතා (නිරීක්ෂක)	ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරී කෘෂිකර්ම අමාත්‍යාංශය

විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම්

රැස්වීම පැවැත් වූ දින	සහභාගී වූ සාමාජික සංඛ්‍යාව
01. 2014 අප්‍රියෙල් 01	02
02. 2014 අප්‍රියෙල් 24	03
03. 2014 ජූනි 05	03

සංක්ෂිප්තය

වර්තමාන කෘෂිකාර්මික ප්‍රතිපත්තියෙහි අරමුණු වන ඵලදායිතාවය හා නිෂ්පාදන වර්ධනය, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, ගොවි ප්‍රජාවගේ ආදායම් වර්ධනය ආදිය පිළිබඳ සැලකිලිමත් වීමේ දී හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ භූමිකාව ප්‍රධාන වේ. ගැටලු කේන්ද්‍රීය සමාජ ආර්ථික පර්යේෂණ මෙහෙයවීමෙන් කෘෂිකාර්මික සහ ගොවිජන සංවර්ධනයට අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්ට, සැලසුම්කරුවන්ට සහ වැඩසටහන් ක්‍රියාත්මක කරවන්නන්ට පහසුකම් සැපයීම අප ආයතනයේ ප්‍රධාන කාර්යභාරය වේ. සෙසු කාර්යයන් වන වෙළඳපළ තොරතුරු සහ කෘෂිකර්මාන්තයට හා ග්‍රාමීය සංවර්ධනයට අදාළ තොරතුරු බෙදා හැරීම, සම්මන්ත්‍රණ, වැඩමුළු, ප්‍රකාශන ආදිය හරහා දැනුම සහ පර්යේෂණ අත්දැකීම් ප්‍රතිපත්ති සම්පාදකයින්, ශාස්ත්‍රඥයින් සහ ශිෂ්‍යයින්, ගොවීන් සහ වෙළෙඳුන් වැනි අනෙකුත් පාර්ශවකරුවන් සමඟ හුවමාරු කර ගැනීම සහ නිලධාරීන් සහ ගොවීන් සඳහා වූ පුහුණු කිරීම් කාලීන කෘෂිකාර්මික සංවර්ධන ඉලක්ක ජය ලඟා කර ගැනීම සඳහා බෙහෙවින් මහෝපකාරී වී තිබේ.

කෘෂිකර්මාන්තය සහ ගොවිජන ක්ෂේත්‍රයේ සංවර්ධනය පදනම් කර ගත් විවිධ විෂය ක්ෂේත්‍රයන්ට අදාළ විවිධ ගැටලු පිළිබඳව 2014 වර්ෂය තුළ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය විසින් පර්යේෂණ අධ්‍යයන 18ක් සිදු කර තිබේ. ඒවා නම් ඉඩම් සංවර්ධන ආඥා පනතෙහි ඉඩම් සිත්තක්කර හිමිකාරීත්වය ලබා දීමෙන් ඇතිවිය හැකි බලපෑම, ගොවිපළ නොවන රැකියා ප්‍රවර්ධනයෙහි ඇති ගැටලු සහ බෝග විවිධාංගීකරණය, ගෘහාශ්‍රිත කුකුළු පාලනයේ වර්තමාන තත්ත්වය සහ ගැටලු, ක්ෂේත්‍ර බෝග යාන්ත්‍රීකරණය අවභාවිතා වීමට බලපාන සාධක, පාරම්පරික සහල් විශේෂයන්හි අලෙවිය හා වර්තමාන තත්ත්වය සහ වී අලෙවියෙහි ලා රජයේ මැදිහත්වීම යනාදියයි. මින් බොහොමයක් අධ්‍යයන ගැටලු විවිධ ආයතන විසින් ඒ ඒ ආයතන සඳහා ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ දී අවශ්‍ය කරන තොරතුරු ඉල්ලීම් පාදක කර ගනිමින් සිදු කළ බැවින් අදාළ අධ්‍යයනයන්හි ප්‍රතිඵල කෘෂිකාර්මික සහ ගොවිජන සංවර්ධනයට අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා නිසැකවම ප්‍රයෝජනවත් වනු ඇත.

ලෝක ආහාර වැඩසටහන (WFP) සහ පරිසර සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) වැනි බාහිර පාර්ශවයන්ගේ මූල්‍ය දායකත්වයෙන් පර්යේෂණ අධ්‍යයන දෙකක් ආරම්භ කර තිබේ. ලෝක ආහාර වැඩසටහන (WFP) මගින් පෝෂණීය ආහාර වේලක් සඳහා වන අවම පිරිවැය ගණනය කිරීම සඳහා අරමුදල් ලබා දී තිබේ. ආයතනයේ අලෙවි පර්යේෂණ අංශය විසින් එක්රැස් කර ගන්නා දත්ත ඇසුරින් විශ්ලේෂණ කටයුතු කෙරෙන මෙම ව්‍යාපෘතියේ සොයා ගැනීම් තුළින් දරිද්‍රතාවය සහ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිපත්ති තීරණ ගැනීමට විශාල රුකුලක් ලැබුණි. ඊට අමතරව මෙම ව්‍යාපෘතියෙන් එම අංශයේ තාක්ෂණික අංශයෙහි සංවර්ධනය සඳහා පමණක් නොව පර්යේෂණ නිලධාරීන්ගේ ශක්‍යතාවයන් වර්ධනය කිරීමට ද විශාල දායකත්වයක් ලැබුණි. තවද මෙම අධ්‍යයනය සඳහා සාමූහිකව දායක වූ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය, ලෝක ආහාර වැඩසටහන සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ ඒකකය, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව යන ආයතන අතර සහයෝගීතාවය වර්ධනය වීම ද කැපී පෙනේ. මෙම වර්ෂය තුළ සැලසුම් කළ සියලුම

අධ්‍යයනයන්ගෙන් දෙකක් හැර අනෙක් සියලුම පර්යේෂණ අධ්‍යයන මෙම වර්ෂය තුළ සාර්ථකව අවසන් කිරීමට හැකි විය.

ආයතනය විසින් ක්‍රියාත්මක කළ පුහුණු වැඩසටහන් සම්බන්ධයෙන් සැලකීමේ දී ද රටට සැලකිය යුතු සේවාවක් ඉටු කිරීමට මෙම වර්ෂය තුළ හැකි වී තිබේ. මෙම වර්ෂය පුරා පැවැත් වූ පුහුණු වැඩසටහන් 56ක් තුළින් කෘෂිකාර්මාන්තයේ සම්බන්ධ නිලධාරීන්, ගොවීන් සහ වෙළෙඳුන් වැනි අනෙකුත් පාර්ශවකරුවන් 4713කගේ පමණ ආකල්ප වර්ධනය කිරීම සහ අවශ්‍ය කරන කුසලතා වර්ධනය කිරීමෙන් ඔවුන්ගේ කාර්යභාරයන් කාර්යක්ෂම ලෙසත් ඵලදායී ලෙසත් ඉටු කිරීම සඳහා මහ පෙන්වීම සිදු කිරීමට ආයතනයට හැකි වී තිබේ.

ආයතනයේ අලෙවි තොරතුරු ව්‍යාපෘතියට තම තොරතුරු මොබිටෙල් '6666' කෙටි පණිවිඩ සේවාව හරහා තවදුරටත් පුළුල් කිරීමට අවස්ථාව ද උදාවිය. එම වසර තුළ 117,554ක් ග්‍රාහකයින් තොරතුරු සේවාව ලබා ගැනීම සඳහා ප්‍රවේශ වී තිබේ. ජංගම දුරකථන සේවා සපයන අනෙකුත් සමාගම් සමඟ ද 6666 හරහා ප්‍රවේශ වීමෙන් තම සේවාදායකයින්ට මෙම තොරතුරු සඳහා ප්‍රවේශය ලබා දිය හැකිද යන්න පිළිබඳ ව මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබේ. එම සාකච්ඡාවන්හි ප්‍රගතිය තෘප්තිමත් මට්ටමක පවතී.

එළවළු හා පලතුරුවල පසු අස්වනු හානි වැළැක්වීමේ උපාය මාර්ග සම්බන්ධයෙන් ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ ආසියානු හා පැසිෆික් කලාපීය සංවිධානය (CIRDAP) සමඟ ඒකාබද්ධව පැවැත් වූ පුහුණු වැඩසටහන ද මෙම වර්ෂය තුළ ජාත්‍යන්තර ක්ෂේත්‍රය තුළ අප ආයතනය අත්වැල් බැඳ ගැනීම පිළිබඳ ව වූ වැදගත් පියවරකි. බංගලාදේශය, ඉන්දියාව, මැලේසියාව සහ පිලිපීනය වැනි රටවල් හතරක් නියෝජනය කළ විශේෂඥයින් සහ විවිධ සංවිධාන නියෝජනය කළ දේශීය නියෝජිතයෝ රැස්වී ද මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ.

ආයතනයේ පර්යේෂණ අධ්‍යයනයන්හි දැනුම අනෙකුත් වැදගත් පාර්ශවයන් සමඟ හුවමාරු කර ගැනීම පිණිස දේශීය වශයෙන් සංවිධානය කළ සම්මන්ත්‍රණ, වැඩමුළු, සංවාද තුනක් ද මෙම වසරේ පැවැත්වීය. ශ්‍රී ලංකා කෘෂිකාර්මික ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ වාර්ෂික සංසඳය පැවැත්වීම සඳහා ආයතන පරිශ්‍රයෙහි ඉඩකඩ ලබා දෙමින් ආයතනය ශාස්ත්‍රඥයන් සමඟ ද තම හොඳ හිත සහ සහයෝගීතාව හුවමාරු කර ගන්නට සමත් වී තිබේ.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය හා කොළඹ විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධ වී කෘෂිකාර්මික ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් උපාධියක් පිරිනැමීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලය සමඟ ගිවිසුමකට එළඹීමට ද මෙම වසර තුළ අප ආයතනයට හැකි විය. මෙම පාඨමාලාව පැවැත්වීමෙහි එක් වැදගත් අරමුණක් නම් සිසුන්ට තම අධ්‍යයන කාලය අතරතුර හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ දෛනික දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාකාරකම්වලට දායක වෙමින් ක්ෂේත්‍ර දත්ත එක්රැස් කිරීම සම්බන්ධයෙන් ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට සහ දත්ත විශ්ලේෂණය සහ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අවබෝධයක් ලැබීමට අවස්ථාව සලසා දීමයි. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ආයතනයන්හි සේවය කිරීමේ දී ඔවුන්ට අවශ්‍ය කෙරෙන කුසලතා වර්ධනය කිරීම ද මෙයින් අපේක්ෂා කෙරේ. මේ යටතේ විෂයයන් සහ මාතෘකා හඳුනා ගැනීම සම්බන්ධයෙන් ප්‍රාරම්භක කටයුතු සිදු කිරීම සහ මොඩියුල සහ අධ්‍යයන පසුකල පහසුකම් සකස් කිරීමේ කටයුතු දැනට සිදු කරමින් පවතී.

2015 වර්ෂයේ අගභාගයේ දී පමණ පළමු ශීෂ්‍ය කණ්ඩායම බඳවා ගැනීමට අපේක්ෂිතය. මෙම පියවර මෙතෙක් අප ආයතනයේ අවධානයට යොමු වී නොතිබුණු සහතික පත්‍ර සහ උපාධි පිරිනැමීම නමැති හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතන පනතෙහි අන්තර්ගත ව තිබූ නමුත් ක්‍රියාත්මක නොවූණු වැදගත් අරමුණක් සම්පූර්ණ කිරීමකි.

2013 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා ආයතනයේ ආදායම් රුපියල් මිලියන 25.7 සිට 26.03 දක්වා වර්ධනය වී තිබේ. මෙම ප්‍රගතිය සඳහා මූලික වූ ප්‍රධාන කරුණ නම් ආයතනයේ තේවාසිකාගාර පහසුකම්, දේශන සහ සම්මන්ත්‍රණ ශාලා ආදියෙහි මනා නඩත්තුව සහ පහසුකම් ඉහළ දැමීම හේතුවෙන් ඒවා පරිහරණය කරන පාරිභෝගිකයින් සංඛ්‍යාව ඉහළ යාමයි.

ඊ.එම් අභයරත්න
අධ්‍යක්ෂ

කෘෂි ප්‍රතිපත්ති හා ව්‍යාපෘති ඇගයීම් අංශය

සම්පූර්ණ කළ අධ්‍යයන

01. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති වැඩසටහන් පිළිබඳ ඇගයීම

පර්යේෂණ කණ්ඩායම එම්.ඩී. සුසිලා ලුර්දු

මූල්‍ය ප්‍රභවය ඒකාබද්ධ අරමුදල

විෂය පථය හා අරමුණු -

1970 දශකයේ පටන් ම ලංකාව පුරා ක්‍රියාත්මක වන කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති වැඩසටහන් හි වර්තමාන ක්‍රියාකාරීත්වය ඇගයීමට ලක් කිරීමත් එම වැඩසටහන් තවදුරටත් සාර්ථක කරගැනීම සඳහා එහි සාමාජිකාවන් මෙන්ම අදාළ නිලධාරීන් මුහුණ දෙන ගැටලු හා දුෂ්කරතාවන් හඳුනාගැනීමත් සඳහා මෙම අධ්‍යයනය අනුරාධපුරය, කුරුණෑගල, මොණරාගල සහ මහනුවර යන දිස්ත්‍රික්ක පාදක කර ගනිමින් සිදු කරන ලදී.

අධ්‍යයනයේ සොයා ගැනීම්

- ආහාර නිෂ්පාදනය (73%) , කොම්පෝස්ට් නිෂ්පාදනය(62%) , ගෙවත්ත කළමනාකරණය පිළිබඳ පුහුණුව (48%) සහ ගුණාත්මක සහල් සකස් කිරීමේ පුහුණුව (27%) වශයෙන් ගොවි කාන්තා සමිති හරහා අධ්‍යයනයට සහභාගී වූ කාන්තාවන්ගෙන් 92%ට විවිධ විෂයයන් යටතේ වූ පුහුණුවීම් සහ පුහුණුවීම්වලට අමතරව ද්‍රව්‍යාත්මක හා මූල්‍යමය ප්‍රතිලාභ ලැබී ඇත.
- නියැදියෙන් ආදායම් උත්පාදන ක්‍රියාවන්හි (ස්වයං රැකියා) නිරතව සිටින්නන් 44%ක් පමණි. එයින් බහුතරය (27%) ආහාර නිෂ්පාදන කර්මාන්තයට අදාළව ද 14%ක් ගෙවතු වගාව හා කොම්පෝස්ට් නිෂ්පාදනය ද 17%ක් මල් වගාව හා විසිතුරු පත්‍ර වගාව ද 14%ක් ගුණාත්මක සහල් නිෂ්පාදනය හා අලෙවියේ ද යෙදේ.
- දිස්ත්‍රික්ක හතරෙහිම කාන්තාවන් පිළිබඳ සැලකිලිමත්වීමේ දී ඔවුන් විසින් සිදු කරනු ලබන ස්වයං රැකියාවන්ගෙන් උපයන ආදායම්, පවුලේ මුළු ආදායමට දක්වන දායකත්වයේ සාමාන්‍ය අගය වන්නේ 20.5%කි.
- ගෘහ ජීවිතයට ඇති බලපෑම පිළිබඳව විවිධ නිර්ණායක යටතේ විශ්ලේෂණය කළ විට, සමිති සඳහා සහභාගී වූ නිසා ඔවුන්ගේ ගෘහ ජීවිතයේ විවිධ අංශ ඉතා හොඳින් දියුණු වූ බව සඳහන් කළේ, 31%කි. 52%ක් සඳහන් කළේ, සියලුම අංශ තරමක් හොඳින් දියුණු වූ බවයි.

- තීරණ ගැනීමේ පවතින නිදහස අවම වීම සහ අවදානම් දැරීමේ අපහසුව (82%), ප්‍රමාණවත් ණය පහසුකම් නොමැතිවීම(72%), ගෘහස්ථ කාර්යයන් පිළිබඳ පවතින වගකීම (68%), රාජ්‍ය බැංකුවලින් ණය පහසුකම් නොලැබීම (58%), ලබාදෙන පුහුණුවීම් නවතාවයකින් යුක්ත නොවීම (45%), අලෙවි ගැටලු සහ අමුද්‍රව්‍ය සපයාගැනීම අපහසුවීම (40%), සහ ගෘහස්ථ මට්ටමේ නිෂ්පාදන අලෙවි කිරීමට පොදු ස්ථානයක් නොමැති වීම (38%) ගොවි කාන්තා සමිතිවල ක්‍රියාකාරී වන කාන්තාවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු වේ.
- කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී කෘෂිකර්ම උපදේශක නිලධාරී මුහුණ දෙන ගැටලු ලෙස, ප්‍රතිපාදන ලැබීම් (මූල්‍යමය හා ද්‍රව්‍යාත්මක) අවම වීම (89%) සහ ලැබෙන සීමිත ප්‍රතිපාදන බෙදාහැරීමේ දී පවතින අපහසුතා (78%), ගොවි කාන්තා විෂය වෙනුවෙන් පෙර ලබා දුන් පුහුණුවීම් නොලැබීම (78%), නව ස්වයං රැකියා සඳහා අවශ්‍ය පුහුණුවීම් ලබාදීමේ පහසුකම් නොපැවතීම (78%) යන ගැටලු ප්‍රධාන වී ඇත.

නිර්දේශ හා නිගමන

කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති වැඩසටහන ග්‍රාමීය ප්‍රදේශයන් හි කාන්තාවන්ට ආදායම් උත්පාදන කාර්යයන් හි වඩාත් සාර්ථකව නියැලීමට මෙන්ම සමාජීය වශයෙන් කාන්තාවන් බලගැන්වීමේ ක්‍රියාවට පිටුවහලක් සැපයිය හැකි උචිත ව්‍යාප්ති ප්‍රවේශයකි. එසේම ග්‍රාමීය අංශය තුළ සුලභව පවතින කාන්තා හා තරුණ ශ්‍රමය හඳුනාගැනීමටත් ප්‍රදේශයට සුදුසු ස්වයං රැකියා නිර්ණය කර ඒ සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් හා ණය වැඩසටහන් සැලසුම් කර මෙම සමිති හරහා ක්‍රියාත්මක කිරීමේ හැකියාව ද පවතී. ඒ අනුව කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ තරුණ හා කාන්තා ශ්‍රමය ඵලදායී ලෙස භාවිතයට ගැනීමටත් ග්‍රාමීය සංවර්ධනයට ලැබෙන උපරිම වාසි ලබාගත හැකි සංවිධිත ප්‍රවේශයක් ලෙසින් මෙම කාන්තා සමිති තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ ඉඩ ප්‍රස්ථා ඇති කිරීමට සැලකිය යුතු විශේෂ කරුණු ලෙසින් අධ්‍යයනය නිර්දේශ කරනු ලබන්නේ,

නිර්දේශ

- 1) ග්‍රාමීය මට්ටමේ දී දියත් කෙරෙන සංවර්ධන ව්‍යාපෘති හා වැඩසටහන් සඳහා හැකි සෑම අවස්ථාවකදී ම ගොවි කාන්තා සමිති සහභාගීත්වය ලබාගැනීමට කටයුතු කිරීම
(උදා: අපි වචමු- රට නගමු, දිවි නැගුම වැනි)
- 2) එම සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් හරහා රජය ලබාදෙන ප්‍රතිපාදන (පුහුණු, ණය මුදල්, ද්‍රව්‍ය ආධාර) වලින් යම් ප්‍රතිශතයක් (අවම ලෙස 5%ක්) කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති වැඩසටහනට අයත් ගොවි කාන්තා සමිතිවලට ලබාදීමට සැලසුම් කිරීම
- 3) තරුණ දායකත්වය ඉහළ නැංවීම සඳහා තරුණ කාන්තාවන්ට සුදුසු හා උචිත ස්වයං රැකියා ප්‍රවර්ධනය සඳහා (මල් හා විසිතුරු පත්‍ර වගාව, ගුණාත්මක සහල් නිෂ්පාදනය, කොම්පෝස්ට් නිෂ්පාදනය හා අලෙවිය, ගෙවතු වගාව වැනි) සඳහා පුහුණුවීම්, අඩු පොළී

ණය ආධාර වැනි පහසු කිරීම්, සමිති හරහා විධිමත්ව ක්‍රියාත්මක කිරීම. මේ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ගොවි භාරකාර අරමුදලේ ඇති මුදල් 2%ක් වැනි අඩු පොළියට ගොවීන්ට ණය සැපයීමට ගොවි බැංකු වෙත ලබාදීමේ ක්‍රමවේදය, කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති සංවිධාන සඳහා ද ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් සොයා බැලීම සහ එය ක්‍රියාත්මක කිරීම

- 4) කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති සංවිධාන සාමාජික කාන්තාවන්ගේ සංවර්ධනීය අවස්ථාවක් ලෙසින් වර්තමානයේ ක්‍රියාත්මක වන "හෙළ බොජුන්හල්" සංකල්පය සමිති මට්ටමින් අනෙකුත් දිස්ත්‍රික්ක සඳහාත් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පුහුණුව හා මහපෙන්වීම සිදු කිරීමට මූලික කටයුතු සඳහා කාන්තා ව්‍යාප්ති සංවිධාන මූලස්ථානයට රාජ්‍ය අනුග්‍රහය සැපයීම.

02. ඉඩම් සංවර්ධන ආඥා පනතෙහි ඉඩම් සින්තක්කර හිමිකාරීත්වය ලබා දීමෙන් වියළි කලාපීය කෘෂිකර්මාන්තයට ඇතිවිය හැකි බලපෑම

පර්යේෂණ කණ්ඩායම : ඩී.ඒ.ඩී.එස් බමුණුආරච්චි මිය - සම්බන්ධීකරණ නිලධාරීනි

මූල්‍ය ප්‍රභවය : ඒකාබද්ධ අරමුදල

විෂයපථය සහ අරමුණු

ඉඩම් සංවර්ධන පනතෙහි ඉඩම් සින්තක්කර හිමිකාරීත්වය ලබා දීමෙන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක සොයා බැලීම සහ එවැනි සංශෝධනයක් සිදු කළහොත් ගොවි ජනතාවට සහ වියළි කලාපීය කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට ඉන් සිදුවිය හැකි බලපෑම සොයා බැලීම කෙරෙහි මෙම අධ්‍යයනයෙන් අවධානය යොමු වේ.

ඉතා ඈත අතීතයේ සිටම ඉඩම් හිමිකාරීත්වය හා ඉඩම් බුක්ති ක්‍රමය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින්ට සුවිශේෂී අත්දැකීම් සම්භාරයක් පවතින අතර 1935 වර්ෂයේ හඳුන්වා දුන් ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ වියළි කලාපීය ජනපදවල ආර්ථික පදනම ලෙස වාරි කෘෂිකර්මාන්තය පත්විය. මුල් කාලීනව යම් ඉඩම් කොටසක් තෝරාගත් ගොවීන්ට දීර්ඝ කාලීන බදු ක්‍රමයට වෙන් කර දුන් අතර පසුව එම ඉඩම් බෙදා වෙන් කිරීම හා පහසුවෙන් විකිණීම කළ නොහැකි ආකාරයට දීමනා පත්‍ර හා බලපත්‍ර නිකුත් කර අතර ඔප්පු ලාභියා විසින්ම අනුප්‍රාප්තිකයා නම් කිරීම සිදුවේ. කෙසේ නමුත් ඉඩම් සින්තක්කර හිමිකම මෙතෙක් ලබා දී නැත. මෙම පියවරයන් ගනු ලැබුවේ උරුමයෙන් ජනපද ඉඩම් කැබලි වීම වැළැක්වීම සහ විකිණීම මඟින් ඉඩම් බුක්තිය පැහැර ගැනීම වැළැක්වීමේ අරමුණු සහිතවය. වර්තමානයේ බොහොමයක් ජනාවාස ක්‍රමවල ජීවත්වනුයේ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ පදිංචිවුවන් ගේ දෙවන හෝ තුන්වන පරම්පරා වේ. එබැවින් සෑම ජනාවාස ක්‍රමයකම එක් ගොඩ ඉඩම් කොටසක් සහ මඩ ඉඩම් කොටසක් පවුල් කිහිපයක් විසින් බෙදා ගෙන තිබෙනු දැකිය හැකිය. දැනට පවුලේ ඥාතීන් නොවන, ගොවිතැනෙහි නිරත වී නැති බාහිර පිරිස් වෙත යම් යම් බලධාරීන් වෙතින් නීත්‍යානුකූල නොවන මාර්ගයෙන් ලබා ගත් අනුමැතීන් යටතේ ඉඩම් පවරනු ලැබේ. තවද සින්තක්කර හිමිකාරීත්වය නොමැති වීමෙන් ප්‍රජාව තුළ සාමාජීය ගැටලු මෙන්ම හිමිකාරීත්වය සම්බන්ධ

ආරවුල් , ඉඩම සහ කෘෂිකාර්මික ඵලදායීත්වය අපේක්ෂිත මට්ටමින් නොපැවතීම, ඉඩම් වෙළඳපලෙහි වටිනාකම අවප්‍රමාණ වීම සහ ණය ලබා ගැනීමේ දී මතුවන ගැටලු ආදී ආර්ථික ගැටලු ද නිර්මාණය වී ඇති බව පොදු මතයයි. රජයේ ඉඩම්වලට සිත්නක්කර හිමිකාරීත්වයක් පැවතීම ද ගැටලුකාරීය.

මෙම අධ්‍යයනයේ විශේෂිත අරමුණු වන්නේ,

- i. ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ඉඩම්වල පදිංචිකළ පිරිස්වල සමාජික ආර්ථික තත්ත්වය සොයා බැලීම.
- ii. දැනට පවතින ඉඩම් ඔප්පුව සහ හිමිකාරීත්වය සම්බන්ධයෙන් පදිංචිකරුවන්ගේ මතය සොයා බැලීම.
- iii. ඉඩම් ඔප්පුව සහ හිමිකාරීත්වය කෙරෙහි ඉඩම් සිත්නක්කර හිමිකාරීත්වයෙන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක සොයා බැලීම.
- iv. ප්‍රතිපත්තිමය නිර්දේශ සැපයීම.

මෙම අධ්‍යයනය සඳහා ප්‍රාථමික දත්ත භාවිතයට ගත් අතර නියමු සමීක්ෂණයකින් අනතුරුව ගල් මය, පරාක්‍රම සමුද්‍රය, මිණිපේ, රාජාංගණය, මහවැලි එච් කලාපය, පාවට්කුලම්, තබ්බේව, උන්තුවවෙයි, වවනිකුලම් සහ කන්තලේ ඇතුළු දමිළ ජනගහනයක් වෙසෙන පෙදෙස් ආශ්‍රිත සමීක්ෂණයක් සිදු කරන ලදී. සෑම ජනවාර්ෂය යෝජනා ක්‍රමයකින් ම ආසන්න වශයෙන් 50 බැගින් තෝරා ගෙන සිදු කළ සමස්ත සමීක්ෂණයෙහි නියැදිය වූයේ 432කි. තවද මූලික තොරතුරු සපයන්නන්ගේ සම්මුඛ සාකච්ඡා ද පවත්වන ලදී.

සොයා ගැනීම් සහ නිර්දේශ

අධ්‍යයන ප්‍රතිඵල අනුව නියැදියෙන් 52%ක් දැනටමත් තමන් සතුව අයිතිය පිළිබඳ සෑහීමකට පත්වී සිටින අතර සිත්නක්කර අයිතිය නොමැති වීම පිළිබඳ ගැටලුවක් මතු වී නොමැත. තොරතුරු සපයන්නන්ගේ වයස සහ දැනට තමන් සතුව ඇති ඉඩම් අයිතිය පිළිබඳ සෑහීමකට පත්වීම අතර සම්බන්ධතාවයක් හඳුනාගත හැකි වූ අතර තොරතුරු සපයන්නාගේ අධ්‍යාපන මට්ටම හා ඉඩම් අයිතිය පිළිබඳ සෑහීමකට පත් වීම අතර සම්බන්ධතාවයක් හඳුනාගත නොහැකි විය. බහුතරයක් දෙවන පරම්පරාව (55.6%) සහ තුන්වන පරම්පරාව (60.5%) නියෝජනය කරන්නන් වූ අතර තම දෙමාපියන් හෝ තම මුතුන් මිත්තන්ට ලැබුණු ජනපද ඉඩමේ ජීවත් වෙති. නීත්‍යානුකූල නොවනුත් කුඹුරු ඉඩම් අක්කර 1.5 බෙදා වෙන් කර බුක්ති විදින අතර ජනපද ඉඩම් දරුවන් අතර බෙදා වෙන් කිරීම ගැටලු සහගත තත්වයකි. නියැදියේ බහුතරයකගේ (83.8%) අවශ්‍යතාවය තම ඉඩම් තම දරුවන් අතර බෙදා වෙන් කිරීමයි. එසේ නොමැති ව ඉඩම් විකිණීම නොවේ. ක්ෂේත්‍ර නිරීක්ෂණයන්ට අනුව වර්තමානය දක්වා බොහෝ ජනපද ඉඩම් එම පන්තියේම රැඳී තිබෙන්නේ මෙම විකිණීමට ඇති සීමාවන් බව හඳුනා ගත හැකි විය. මෙම විකිණීම සඳහා ඇති සීමාවන් ඉවත් කළ හොත් බොහෝ ජනපද වාසීන් ඉඩම් නොමැති පංතියට ඇතුළත් වීමට ඉඩ කඩ ඇත. ඔවුන් වර්තමානයේ සිත්නක්කර අයිතිය තමන් සතු යැයි විශ්වාස කරන බැවින් එම අයිතිය ලබා ගැනීම සඳහා විශේෂ උනන්දුවක් නොදක්වති. අප සංස්කෘතියට

අනුකූලව දෙමාපියන්ගේ දරුවන්ට ඉඩම් ලබා දීමට අනුගත විය යුතු වුවත් ජනපද ඉඩම් සඳහා තව දුරටත් ඉඩම් කැබලි වීම වැළැක්වීම සඳහා සුදුසු පියවරවල් ගත යුතුව පවතී. අධ්‍යාපන මට්ටමේ යම් දියුණුවක් දැකිය හැකි වුවත් එය ඉහළ මට්ටමක නොපවතින බැවින් ජනපද ඉඩම් වල දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා කටයුතු කිරීම මඟින් මෙම කෘෂිකාර්මික නොවන රැකියාවන්හි යෙදීමේ අවස්ථා වැඩි කිරීමෙන් මෙම ඉඩම් මත පසු පරම්පරාවල දරුවන් යැපීම අවම කිරීම මඟින් තව දුරටත් විශේෂයෙන්ම කුඹුරු ඉඩම් බෙදීම අවම කළ හැක.

මෙම අධ්‍යයනයේ නිර්දේශ ලෙස ඉඩම් විකිණීමට පහසුවන ලෙස නීති ලිහිල් කිරීම සිදු නොකළ යුතු මුත් ආරෝපණ අයිතිය (පසු උරුමය නම් නොකළ අයිතිකරු මිය ගිය විට වැඩිමහල් පිරිමි දරුවාට අයිතිවීම) වැනි නීති ලිහිල් කිරීම මඟින් බොහෝ ඉඩම් සම්බන්ධ ආරවුල් වලක්වා ගත හැක. ඊට අමතරව සියලුම වර්ග වල දීමනා පත්‍ර එකම නීතියක් යටතට ගෙන ඒම සිදු කළ යුතු බව නිර්දේශ කෙරේ. (ස්වර්ණ භූමි, ජය භූමි වල අවම බෙදුම් සීමා දැනට දීමනා පත්‍ර වර්ගය අනුව වෙනස් වේ. ස්වර්ණ භූමි ගොඩ ඉඩම් අක්කර 1/2 , ජය භූමි අක්කර 1/2)

03 ගෘහාශ්‍රිත කුකුළු පාලන වැඩසටහන පිළිබඳ ඇගයීමක්

පර්යේෂණ කණ්ඩායම එච්.එම්.එස්.ජේ. හිටිහාමු මිය - සම්බන්ධීකරණ නිලධාරිනී

මූල්‍ය ප්‍රභවය ඒකාබද්ධ අරමුදල

විෂයපථය සහ අරමුණු

කුකුළු පාලනය ශ්‍රී ලංකාවේ පශු සම්පත් අංශයෙහි ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ක්ෂේත්‍රයන් අතුරින් එකකි. කුකුළන්, තාරාවන්, කළුකුම් ආදී වර්ග රැසක් ඇතුළත් වන විශාලතම පශු සම්පත් කාණ්ඩය එයයි. 2012 වර්ෂයේ සමස්ත කුකුළු ගහනය මිලියන 14.03කි. ගෘහාශ්‍රිත කුකුළු පාලනය තුලින් ඒ සඳහා දක්වන දායකත්වය 8%ක් විය. ගෘහාශ්‍රිත කුකුළු පාලනය නැතහොත් ගෘහස්ථ කුකුළු පාලනය යනුවෙන් හඳුනා ගත හැක්කේ ගෘහ ඒකක මට්ටමින් පවුලේ ශ්‍රමය භාවිතා කරමින් දේශීයව සපයා ගත හැකි සත්ව ආහාර භාවිතා කරමින් කුඩා පරිමාණයේ කුකුළු කොටු නඩත්තු කිරීමයි. ආහාර සුරක්ෂිතතාවය පිණිස, ආදායම් මාර්ගයක් ලෙස සහ කාන්තාවන් සහ ළමුන් සඳහා ලාභදායී ආදායම් මාර්ගයක් ලෙස පවත්වාගෙන යා හැකි ක්‍රමෝපායක් ලෙස කුටුම්භගත කුකුළු පාලනය පෙන්වා දිය හැකිය.

ගෘහාශ්‍රිත කුකුළු පාලනය ප්‍රධාන වශයෙන් බිත්තර නිෂ්පාදනය සහ මස් නිෂ්පාදනය සඳහා ද ඉතා ඉහළ විභවතාවයක් පවතී. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ආකාර කිහිපයකින් ගෘහාශ්‍රිත කුකුළු පාලන ක්‍රමයේ වැදගත්කම පහත සඳහන් පරිදි හඳුනා ගෙන තිබේ.

01. ග්‍රාමීය මන්දපෝෂණය අවම කිරීම

02. ග්‍රාමීය කාන්තාව සවිබල ගැන්වීම සහ පාරම්පරික කුකුළු ජාන සම්පත් සුරැකීම.

එබැවින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ගෘහාශ්‍රිත කුකුළු පාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා කුඩා පරිමාණ ව්‍යාපෘති කිහිපයක් හඳුන්වා දී තිබේ. මෙම අධ්‍යයනයේ

ප්‍රධාන අරමුණ ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ කුකුළු ගොවිපලවල වර්තමාන තත්ත්වය හඳුනා ගැනීමයි. විශේෂිත අරමුණු වූයේ කුඩා පරිමාණ කුකුළු පාලන කර්මාන්තයේ ලක්ෂණ හඳුනා ගැනීම, කුඩා පරිමාණ ගොවීන්ගේ සමාජ ආර්ථික තත්ත්වය හඳුනා ගැනීම , කුකුළු නිෂ්පාදනයෙහි සහ අලෙවියෙහි ගැටලු සහ බාධක හඳුනා ගැනීම සහ ගොවි පවුල්වල පෝෂණය සඳහා ගෘහාශ්‍රිත කුකුළු පාලනයෙහි දායකත්වය ඇස්තමේන්තුගත කිරීම ආදියයි.

සොයා ගැනීම්

කුඩා පරිමාණ කුකුළු පාලන ක්ෂේත්‍රයේ 14.2%ක පැටවුන් ප්‍රමාණයක් පමණක් ගමෙහි උත්පාදනය කරනු ලබන අතර ගිණියා සහ පොර කුකුළන් විශේෂ නියෝජනය කරනුයේ එයින් ඉතාමත් අතළොස්සකි. පොර කුකුළන් (game birds) ප්‍රධාන වශයෙන් තුවරඑළිය සහ ගම්පහ යන ප්‍රදේශවලින් හමුවේ. ගිණියා කුකුළන් (guinea) මහනුවර දිස්ත්‍රික්කයෙන් හමුවේ. අනෙකුත් කුඩා පරිමාණ කුකුළු ගොවිභූ බොහොමයක් වාණිජ වර්ගයේ බිත්තර දමන කිකිළියන් සහ බ්‍රොයිලර් කුකුළන් මිලයට ගනිති. වයිට් ලැගෝන් (white leghorn) වැනි ප්‍රභේද (29.2%) සහ බ්‍රවුන් ලැගෝන් (brown leghorn) වැනි ප්‍රභේද (23.9%) කුකුළු ගොවීන් අතර වඩාත් ප්‍රචලිතය. තවද, ෂේවර්, කොනිෂ්, ආර්.අයි.ආර්, සිල්කි බන්ටන් ආදී පැටවුන් ප්‍රභේද ද ඔවුහු තම ගොවිපලවලට ගෙනෙති. උසස් තත්ත්වයේ ගම් කුකුළන් සොයා ගැනීමේ දී ගොවීන්ට ගැටලුවලට මුහුණ පෑමට සිදු වෙයි. රජයේ සහනාධාර වැඩසටහනේ දී බෙදා හැරෙනුයේ ද වාණිජ මට්ටමේ පැටවුන් වර්ගයන්ය. එබැවින් අනාගත පරම්පරාව සඳහා තමන්ගේම සතුන් බෝ කර ගැනීමේ හැකියාවක් ඔවුන්ට නැත. එසේම, මෙලෙස බෙදා හැරෙන පැටවුන්ට වාණිජ මට්ටමේ දී මෙන්ම අවශ්‍ය කරන උසස් තත්ත්වයේ යෙදවුම් අවශ්‍ය වේ. ඊට අමතරව මෙලෙස බෙදා හැරෙන සතුන් වසරක් වැනි කාලයක් තුළ දී බිත්තර දමන බවද සමහර ගොවි මහතන් සඳහන් කරන ලදී. අධ්‍යයනයේ සොයා ගැනීම් පදනම් කර ගනිමින් හඳුනා ගත් ගැටලු සහ නිර්දේශ පහත දක්වා තිබේ.

ගැටලු

01. ඉහළ නිෂ්පාදන පිරිවැය

දිනක් වයසැති කුකුළු පැටවුන්ගේ මිල, ආහාර වියදම්, බෙහෙත් සහ කුකුළු මඩු සකස් කිරීම සඳහා වන පිරිවැය ආදිය නිෂ්පාදන පිරිවැයට ඇතුළත් වේ. කුකුළු ආහාර හා සම්බන්ධයෙන් සැලකීමේ දී ප්‍රධාන සැපයුම්කරුවන් වන්නේ පෞද්ගලික ආයතනයයි. බොහෝ විට බොහොමයක් කුකුළු ගොවීන් ඔවුන්ගෙන් කුකුළු ආහාර ලබා ගැනීමට පෙළඹෙනුයේ එම ආහාර තත්ත්වයෙන් උසස් වීම හේතුවෙනි. එසේම කුකුළු පැටවුන් සපයන ආයතන වැඩි ප්‍රමාණයක් පෞද්ගලික ආයතන ද වේ. රාජ්‍ය ආයතන සහ සැපයුම්කරුවන් හිඟවීම පෞද්ගලික ආයතනවල ආධිපත්‍යයක් පැවතීමට හේතු වී තිබේ. කුකුළු පැටවුන් සඳහා අවශ්‍ය බෙහෙත් ෆාමසිවලින් මිල දී ගැනීමට ගොවීන්ට සිදුවේ. එබැවින්, ඔවුන්ට බෙහෙත් සඳහා වැඩි වියදමක් දැරීමට සිදුවෙයි.

02. ගොවීන්ගේ දුර්වල මූල්‍ය තත්ත්වය

ඉතාමත් අතලොස්සක් කුකුළු ගොවීන් රජයේ රැකියාවක් සිදු කරන අතරතුර අමතර ආදායම් මාර්ගයක් ලෙස කුකුළු පාලනයේ නිරතව සිටින නමුත් බහුතරයක් කුකුළු ගොවීහු කුකුළු පාලනයේ පමණක් නිරතව සිටිති. එබැවින්, කුකුළු පාලනයේ පමණක් නිරතව සිටින ගොවීන් මූල්‍යමය දුෂ්කරතා රැසකට මුහුණ දෙති. ඔවුන් තම කුකුළු ගොවිපළ පුළුල් කිරීමට කැමැත්තෙන් පසුවුවද ආර්ථික දුෂ්කරතා නිසා එය සිදු කළ නොහැකිය.

03. අලෙවිකරණය

කුකුළු පැටවුන්, කුකුළු ආහාර, බිත්තර සහ මස් සඳහා පාලන මිලක් නැත. පෞද්ගලික ආයතනවල මැදිහත්වීමෙන් මේවායෙහි මිල ගණන් නිරන්තරව උච්චාවචනය වේ. මෙම උච්චාවචනයන් කුකුළු ගොවීන් කුකුළු නිෂ්පාදන (බිත්තර, මස්) විකිණීමේ දී සහ අත්‍යවශ්‍ය යෙදවුම් (කුකුළු පැටව්, ආහාර) මිල දී ගැනීමේ දී බලපානු ලබයි. තවද අතරමැදියන්ගේ මැදිහත්වීම් ද කුඩා පරිමාණ කුකුළු ගොවීන්ට බලපෑම් ඇති කරනු ලබයි. නගරයෙන් බොහෝ ඇත සිටින කුකුළු ගොවීන්ගෙන් අතරමැදියෝ වාසි ලබති. සමහර ගොවීන් පෞද්ගලික සමාගම් සමඟ මිල දී ගැනීමේ සහ විකිණීමේ නිරතව සිටිති. එහිදී ගොවීන් එම සමාගම සමඟ ගිවිසුමකට අත්සන් තබන අතර ගිවිසුම් බැහැරව ප්‍රතිලාභ ලැබීමේ අවස්ථා මේ නිසා ගොවීන්ට අහිමි වී යයි.

04. එළඳායීතාවය අවම වීමට බලපාන අසංවිධිත ව්‍යාප්ති සේවය

බහුතරයක් ගොවීහු තමන්ට ලැබෙන ව්‍යාප්ති සේවය පිළිබඳව සැහීමට පත්වෙති. රජයේ සහ රාජ්‍ය නොවන යන දෙඅංශයෙන්ම ප්‍රමාණවත් සහ සැහීමකට පත් විය හැකි ව්‍යාප්ති සේවාවක් ගොවීන්ට නොලැබේ. සමහර රජයේ ආයතන ව්‍යාප්ති සේවාවන් සපයනු ලබනුයේ ව්‍යාපෘතියේ මුල් අදියරේ දී පමණි. එහෙත් එම ආයතන ගොවීන්ගේ ප්‍රතිපෝෂණය හෝ ව්‍යාපෘතියේ අඛණ්ඩතාවය පිළිබඳව තහවුරු කර ගැනීමට මැදහත් නොවෙයි.

05. විලෝපිතයන් හේතුවෙන් සත්ත්ව ගහනය අඩුවීම

විස්තීර්ණ හා අර්ධ විස්තීර්ණ ක්‍රමයට කුකුළුන් ඇති කරනු ලබන ගොවීන් විලෝපිතයන්ගේ අවධානමට මුහුණ දෙයි. යෝග්‍ය ගෘහයන් නොමැති වීමෙන් සතුන් විලෝපිතයන්ගේ ගොදුරු බවට පත් වෙයි.

06. පාරිසරික බලපෑම්

කුරුණෑගල සහ අනුරාධපුර වැනි කුකුළු පාලනය ජරවලිත දිස්ත්‍රික්කවලට වර්ෂාව නොලැබෙන කාලවල දී ජල හිඟයක් ඇතිවේ. අධික උෂ්ණත්වය හේතුවෙන් කුකුළු පැටවුන් රැසක් මිය යන අතර වියළි කාලවල දී බිත්තර නිෂ්පාදනය ද පහළ වැටෙයි.

නිර්දේශ

01. රජයේ ආයතනවල මැදිහත්වීමෙන් තත්ත්වයෙන් උසස් කුකුළු පැටවුන් බෙදා හැරීම, නව අභිජනනය කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සහ අඩු මිලට උසස් තත්ත්වයේ පැටවුන් බෙදා හැරීම, පශු වෛද්‍ය කාර්යාල හරහා අඩු මිලට අවශ්‍ය කරන බෙහෙත් වර්ග ලබා දීම, අත්‍යවශ්‍ය යෙදවුම් සහ උපකරණ සඳහා පාලන මිලක් ඇති කිරීම ආදී පියවරයන් නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට අදාළව යෝජනා කළ හැකි විසඳුම් වේ.
02. සහන පොළී අනුපාත යටතේ රාජ්‍ය ආයතනවලින් ණය ලබා දීම, අඩු ආදායම්ලාභී පවුල්වලට ක්ෂුද්‍ර ණය පහසුකම් ලබා දීම, අවශ්‍ය කරන සහනාධාර ලබා දීම වැනි ක්‍රියාමාර්ග තුළින් ගොවීන්ගේ ආර්ථික දුෂ්කරතාවයන් අවම කිරීමට කටයුතු කිරීම.
03. අලෙවිකරණ ගැටලු වළක්වා ගැනීම සඳහා නිෂ්පාදනයන්හි හා යෙදවුම්වල මිල රජයේ මැදිහත්වීමෙන් පාලනය කිරීම සිදුකිරීම.
04. ව්‍යාප්ති සේවයෙන් නව තාක්ෂණය පිළිබඳ දැනුම ලබා දීම, ව්‍යාප්ති සේවා සපයන්නන් ලෙස රාජ්‍ය නොවන සංවිධාන දායකත්වය ලබා ගැනීම සහ ගොවීන්ගේ ප්‍රතිචාර ලබා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම හා ඒ ඇසුරෙන් ව්‍යාප්ති සේවය ක්‍රියාත්මක කිරීම ව්‍යාප්ති සේවයේ පවතින ගැටලු සඳහා යෝජනා කළ හැකි විසඳුම් වේ.
05. කුකුළු මඩු ඉදි කිරීම සඳහා යෙදවුම් සහනාධාර ලබා දීම සහ කුකුළු මඩු ඉදි කිරීම සඳහා අඩු පොළී ණය ලබා දීම මඟින් ද විලෝපිතයන්ගෙන් එල්ල වන තර්ජන වළක්වා ගැනීමට හැකිවනු ඇත.

04. කෘෂි ව්‍යාවසායකත්ව සංවර්ධන වැඩසටහන පිළිබඳ ඇගයීමක්

පර්යේෂණ කණ්ඩායම : ආර්.එල්.එන් ජයතිස්ස මහතා - සම්බන්ධීකරණ නිලධාරී

මූල්‍ය ප්‍රතිපාදන : ඒකාබද්ධ අරමුදල

විෂයපථය සහ අරමුණු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාවසායකත්ව අංශය විසින් ශ්‍රී ලංකාවේ උතුරු මැද, වයඹ, සබරගමුව, බටහිර සහ ඌව පළාත්වල ක්‍රියාත්මක කරනු ලබන ‘ගොවි ව්‍යාපාර පාසල් වැඩසටහන’ සහ ‘කෘෂි සේවා පියස’ වැඩසටහන කෘෂි ව්‍යාවසායකත්ව සංවර්ධනය සඳහා ක්‍රියාත්මක වන ප්‍රධාන වැඩසටහන් කිහිපයකි. මෙම අධ්‍යයනය අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, බදුල්ල, මොණරාගල, මහනුවර, මාතලේ, පුත්තලම, කැගල්ල කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල තෝරාගත් නියැදි භාවිතයෙන් සිදු කරන ලදී. කෘෂි ව්‍යාපාර පාසල්වල සිටි කෘෂි ව්‍යාවසායකයින් 120න් 74 දෙනෙකු අධ්‍යයනය සඳහා යොදා ගන්නා ලදී. කෘෂි සේවා පියස 10ක් ද අධ්‍යයනයට භාජනය විය. අර්ධ ව්‍යුහගත ප්‍රශ්නාවලීන් සහ ප්‍රධාන පුද්ගල සාකච්ඡා සහ සිද්ධි අධ්‍යයන හරහා දත්ත ඒකාරාශී කරන ලදී. දත්ත විශ්ලේෂණය සඳහා සරල සංඛ්‍යාන මෙවලම් වන සාමාන්‍යය, මධ්‍යයනය, මාතය, ප්‍රස්තාර සහ ප්‍රතිශත වැනි ක්‍රමවේද භාවිතා කරනු ලැබීණි.

ගොවි ව්‍යාපාර පාසල් යනු භාවිතයන් මඟින් ඉගෙනීමේ අධ්‍යාපන වැඩසටහනකි. එහි ප්‍රතිඵලයක් ලෙස අධ්‍යයන කාල පරිච්ඡේදය තුළ නව ව්‍යවසායකින් ඔවුනට යෝග්‍ය ව්‍යාපාර ආරම්භ කරනු ලබයි. මෙම ගොවීහු තම තමන් ලද ව්‍යාපාරික දැනුම මේ සඳහා භාවිතා කරති. යැපුම් කෘෂි කර්මාන්තය ව්‍යාපාරික අවස්ථාවන් දක්වා පරිවර්තනය කිරීමට මෙය උපකාරී වී තිබේ. කෘෂිකාර්මික යෙදවුම් සහ තාක්ෂණය සැපයීමේ ව්‍යාපාරික මධ්‍යස්ථාන ලෙස කෘෂි සේවා පියස ස්ථාපනය කර තිබේ. ඊට අමතරව, මෙම කෘෂි ව්‍යාපාර මධ්‍යස්ථානය තමන්ගේම අරමුදල් භාවිතා කර පවත්වා ගෙන යාම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කෘෂිකර්ම ඩිප්ලෝමාධාරියෙකු හෝ උපාධිධාරියෙකු පුහුණු කරවනු ලැබේ. මෙම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වන්නේ උක්ත කෘෂි ව්‍යවසායකත්ව ප්‍රවේශ ද්විත්වය ඇගයීම සහ සාර්ථක, තිරසාර කෘෂි ව්‍යවසායකත්වයක් ගොඩ නැගීම සඳහා ප්‍රතිපත්තිය නිර්දේශ සැපයීමයි. කෘෂි ව්‍යාපාර පාසල් හරහා ගොවි රැස්වීම් 36ක් පවත්වා ප්‍රදේශයේ කෘෂිකාර්මික උපදේශකයින් විසින් තෝරා ගත් ගොවීන්ට වැදගත් කළමනාකරණ සංකල්ප, න්‍යායන් සහ භාවිතයන් කිහිපයක් පිළිබඳ අවබෝධයක් ලබා දී තිබේ.

සෞඛ්‍ය ගැනීම සහ නිර්දේශ

කෘෂි ව්‍යවසායකයින් අතුරින් 48%ක් පිරිමි වූ අතර 52%ක් කාන්තාවෝ වූහ. නියැදියෙහි 66%ක පිරිසක් වයස අවුරුදු 40ට වැඩි අය වෙති. තරුණ සහභාගීත්වයේ ප්‍රතිශතය 1%ක් පමණි. කෘෂි ව්‍යවසායකයින් 60%කට වඩා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සමත් වී හෝ පෙනී සිටි අය වූහ. කෘෂි ව්‍යවසායකයින් 24%ක් පමණක් සමාද්ධිලාභීහු වෙති. නියැදියෙන් 66%ක පිරිසකගේ ප්‍රධාන ජීවිකාව වූයේ ව්‍යවසායකත්වයයි. ඔවුන්ගෙන් බහුතරය දිළිඳුබවේ රේඛාවට ඉහළින් සිටියහ.

සියලුම කෘෂි සේවා පියස හිමිකරුවෝ කෘෂිකර්ම ඩිප්ලෝමාධාරීන් හෝ උපාධිධාරීහු වෙති. තවද ඔවුනතරින් 90%ක ප්‍රතිශතයක් වයස අවුරුදු 35 සිට 50 අතර වූහ. ඔවුහු සියල්ලෝම පාහේ (100%) ස්වකීය ව්‍යාපාරික කටයුත්ත සිදු කර ගෙන යාමේ දී ගොවිජන සේවා මධ්‍යස්ථානයන්හි කෘෂිකාර්මික උපදේශකවරු සමඟ ඉතා සමීප සම්බන්ධතාවක් පවත්වා ගෙන යති. ඔවුහු සියල්ලෝම පාහේ ගොවීන්ට තත්ත්වයෙන් උසස් කෘෂි යෙදවුම් සැපයූ අතර ගොවීන්ට තාක්ෂණය ලබා දීම ද සිදු කරති.

නියැදියෙහි කෘෂි ව්‍යවසායකයින් 55%ක්, ප්‍රදේශය තුළ සිටින අලුත් පන්නයේ ගොවීන්ට නව තාක්ෂණය යටතේ තම ගොවිපළවල බෝග වගා සැලසුම් කිරීම සඳහා සහය ලබා දී තිබේ. එවැනි ගොවීන් 60%කට බෝග වගා තාක්ෂණය පිළිබඳ පොත් පිට සහ අත් පත්‍රිකා ලබා දීම සිදු කරයි. තවද, 80%ක් කෘෂි සේවා පියස මඟින් පොහොර භාවිතය, බීජ සහ රසායන ද්‍රව්‍ය භාවිතය පිළිබඳ නිවැරදි තොරතුරු ගොවීන්ට නොමිලයේ සපයා තිබේ. අධ්‍යයනයට අනුව කෘෂි සේවා පියස 57%ක් මඟින් ප්‍රදේශයේ ගොවි ජනතාවට පුහුණු පන්ති සංවිධානය කර දී තිබෙන අතර ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකවරුන් සමඟ එක්ව රෝපණ ද්‍රව්‍යවල තත්ත්වය උසස් කර ගැනීම, කාබනික පොහොර භාවිතය සහ වගා කිරීමේ ක්‍රම පිළිබඳ දැනුවත්භාවයක් ලබා දී තිබේ.

මෙම වැඩසටහන අධීක්ෂණය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව කිසිදු කාර්යභාරයක් නොමැති අතර ඔවුන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා ද කිසිදු විධිමත් ක්‍රමවේදයක් නොමැත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පුහුණු කාල පරිච්ඡේදයේ දී එකඟ වූ පරිදි ණය පහසුකම් ලබා දී නොමැත. කෘෂි සේවා පියස හිමිකරුවන්ට කෘෂිකර්මාන්තය පිළිබඳ වෘත්තීය දැනුම නැති පෞද්ගලික අංශයේ වෙළඳුන් සමඟ ද තරඟ කිරීමට සිදු වී තිබේ.

ගොවි ව්‍යාපාර පාසල් සුපරීක්ෂණය සඳහා ද ක්‍රමවේදයක් නැත. ගොවි ව්‍යාපාර පාසල් ක්‍රියාත්මක වනුයේ ප්‍රජාවේ බලය රහිත සුළු සාමාජිකයින් පිරිසකගේ දායකත්වයෙනි. ප්‍රාග්ධනය හිඟවීම නිසා කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සපයා ගැනීම ඔවුන්ට මහත් අසීරු රාජකාරියක් වී තිබේ. සමහර කෘෂි ව්‍යවසායකයින්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට හෝ ස්ථානයක් නොමැත.

නිර්දේශ

1. මෙම ප්‍රවේශයන් දෙකම කාලීන නමුත්, කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් අධීක්ෂණයට ලක් විය යුතු අතර එම වැඩසටහන් ඇගයීමේ වැඩසටහන් අඛණ්ඩව සිදු විය යුතු ක්‍රියාදාමයකි.
2. කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන අපේක්ෂිත පරිදි සාර්ථක ලෙස ක්‍රියාත්මක නොවේ. එබැවින්, නවෝත්පාදක ගොවීන් සමඟ එක්ව එය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ප්‍රති සංවිධානය කිරීම සිදු කළ යුතුය.
3. මෙම ව්‍යාපෘති ක්‍රියාකාරකම් කුඩා පරිමාණ ව්‍යාපාර වන අතර අදායම් ඉපයීම හා නව රැකියා අවස්ථා උත්පාදනය අතින් ගොවි ප්‍රජාවට ඉන් සිදුවන බලපෑම ඉතා අවම මට්ටමක පවතී. එබැවින් මෙම වැඩසටහන් ආර්ථික වශයෙන් ඵලදායී ලෙස සහ සමාජය පිළිගන්නා මට්ටමට පුළුල් කළ යුතුය.
4. කෘෂි ව්‍යවසායකින් සඳහා නව ණය යෝජනා ක්‍රම, යෙදවුම් මිල දී ගැනීම සඳහා අනුබද්ධ මිල දී ගැනීමේ ක්‍රම, රාජකාරී නිල ඇඳුම් සහ නව වෙළඳපළ අවස්ථා හඳුන්වා දීම ද වැදගත් වේ.
5. ක්ෂේත්‍රය තුළ ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ අලෙවියයි. නාගරික ප්‍රදේශ තුළ කෘෂි ව්‍යවසායකින්ගේ කෘෂි නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රවර්ධන වැඩසටහනක් අවශ්‍ය වේ.

සිදු කෙරෙමින් පවතින අධ්‍යයන

01. මහවැලි ප්‍රදේශයන්හි ගොවිපොළ නොවන රැකියා අවස්ථාවන්හි වර්තමාන තත්ත්වය සහ අනාගත විභවතා

පර්යේෂණ කණ්ඩායම ආචාර්ය ඩබ්.ඒ.ආර් වික්‍රමසිංහ සම්බන්ධීකරණ නිලධාරී

මූල්‍ය ප්‍රභවය ඒකාබද්ධ අරමුදල

විෂයපථය සහ අරමුණු

මහවැලි ප්‍රදේශයන්හි සෑම උරුමකරුවෙකුටම වගා කළ හැකි වන පරිදි මුල් ඉඩම් වපසරිය අවිධිමත් ලෙස උරුමකරුවන් අතර කුඩා කට්ටිවලට බෙදා දී තිබේ. මෙම සැහවුණු ඉඩම් කැබලිකරණය ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට ප්‍රමාණවත් නොවන මට්ටමේ පහළ ආදායමක් ලැබීමට හේතු වී තිබේ. මහවැලි ප්‍රදේශයන්හි ඇති මෙම ප්‍රවණතාවය නිසා මහවැලි ව්‍යාපාරය රටේ සංවර්ධනයට දායක වීම වෙනුවට දිළිඳුබවට හේතු වනු ඇත. මහවැලි ක්‍රමය තවදුරටත් එහි පදිංචිකරුවන්ට ජීවත්වීම සඳහා ජීවනෝපාය මාර්ගයන් සම්පාදනය කරනු නොලැබුවහොත් ඔවුන් නිසැකවම වඩාත් හොඳ ජීවත් වීමේ අවස්ථාවන් සොයා ප්‍රධාන නගරවලට ඇදෙනු ඇත. මහවැලි යෝජනා ක්‍රමයෙහි වැඩිවන ජනගහනයට රැකියා අවස්ථා සැපයීමේ හැකියාව අඩු වීම නිසා අනාගත පරම්පරාව සංවර්ධන ක්‍රියාදාමයෙන් ඉවතට යොමු වනු ඇති අතර එය සංවර්ධනය සඳහා ජනතාවගේ ඇති විභවතාවයන් නංවා ලීම සඳහා අවශ්‍ය හැකියාවන් සීමා කිරීමට ද හේතු වනු ඇත (සෙන්, 1999). වර්තමානයේ මහවැලි ගොවීන් සතු ජීවනෝපාය මාර්ග පිළිබඳ තොරතුරු, එම ජීවනෝපාය මාර්ගයන්හි තිරසාරභාවය සහ රැකියා අවස්ථා ජනනය කිරීම සඳහා අනාගතයේ දී මහවැලි යෝජනා ක්‍රමයට ඇති ධාරිතාව වැනි කරුණු පිළිබඳ තොරතුරු සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති සම්පාදනයේ දී ඉතා වැදගත් වේ.

මෙම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වන්නේ මහවැලි ප්‍රදේශයන්හි දැනට පවතින රැකියා අවස්ථා, ඒවායේ තිරසාරභාවය සහ මහවැලි ප්‍රදේශයන්හි ගොවිපොළ නොවන රැකියා අවස්ථා ව්‍යාප්ත කිරීමේ විභවතාවය අධ්‍යයනය කිරීමයි.

- i. මහවැලි ප්‍රදේශයන්හි දැනට පවතින රැකියා අවස්ථා ප්‍රමාණය සහ වර්ග හඳුනා ගැනීම.
- ii. මහවැලි ප්‍රදේශයන්හි රැකියා උත්පාදනය සහ කුටුම්භ අදායම කෙරෙහි ගොවිපොළ නොවන රැකියා ක්ෂේත්‍රයේ දායකත්වය තක්සේරු කිරීම.
- iii. මහවැලි ප්‍රදේශයන්හි ගොවිපොළ නොවන රැකියාවන්ට පදිංචිකරුවන්ගේ ගෘහස්ත දායකත්වය කෙරෙහි බලපාන සාධක හඳුනා ගැනීම.
- iv. මහවැලි ප්‍රදේශයන්හි ගොවිපොළ නොවන රැකියා අවස්ථා ව්‍යාප්ත කිරීම කෙරෙහි පවතින විභවතා සහ බාධක හඳුනා ගැනීම.

ප්‍රගතිය

2014 දෙසැම්බර් අවසානය වන විට මෙම අධ්‍යයනය අවසන් කිරීමට නියමිතය. කෙසේ නමුත් එම කාලය 2015 මාර්තු දක්වා දීර්ඝ කරනු ලැබේ. දැනට අධ්‍යයනයේ වාර්තාව ලිවීමේ කටයුතු සිදු කරමින් පවතී.

02. යාපනය කලපුවෙන් සපයන පරිසර පද්ධති සේවාවන්හි වටිනාකම සහ අවට ගම්වාසීන්ගේ ජීවනෝපායන්ට කලපුවෙන් සපයන දායකත්වය

පර්යේෂණ කණ්ඩායම ආචාර්ය ඩබ්.ඒ.ආර් වික්‍රමසිංහ - සම්බන්ධීකරණ නිලධාරී

මූල්‍ය ප්‍රභවය පරිසර සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN)

විෂය පථය සහ අරමුණු

පරිසර පද්ධති සේවාවන්හි තිරසාරභාවය තහවුරු කිරීමට සහ අවට ජනතාවගේ ජීවනෝපාය තත්ත්වයන් වැඩි දියුණු කිරීම සඳහා යාපනය කලපුවේ පරිසර පද්ධති කළමනාකරණය අත්‍යවශ්‍ය වේ. මානව කළමනාකරණය (කලපුවෙන් යැපෙන මිනිසුන්) සඳහා වූ සංරචක කලපු කළමනාකරණ සැලැස්මක අඩංගු විය යුතු වේ. එබැවින් කලපුවේ පරිසර පද්ධති කළමනාකරණය කිරීමේ දී ඒකාබද්ධ සහ සාකච්ඡා ප්‍රවේශයක් අත්‍යවශ්‍ය වේ.

සම්පත් කළමනාකරණ සැලසුමක් නිර්මාණය කිරීමේ පූර්ව අවශ්‍යතාවය වර්තමාන තත්ත්වය පිළිබඳ තොරතුරු සහ දත්ත මත පදනම් වේ. එහිදී දැනට පවතින සම්පත් වර්ග සහ ප්‍රමාණය, සම්පත්වල වටිනාකම, සම්පත් භාවිතා කිරීමේ ශීඝ්‍රතාවය, කලපුව ආශ්‍රිතව ක්‍රියාත්මක වන විවිධ ක්‍රියාකාරකම් (කලපුවේ ප්‍රයෝජන), භාවිතයන්හි තිරසාරභාවය, වර්තමාන ක්‍රියාකාරකම්වලින් පරිසර පද්ධතියේ තිරසාරභාවයට ඇති බලපෑම සහ සම්පත් පාලන ක්‍රමය යනාදිය ඇතුළත් විය යුතුය. කෙසේ වෙතත්, දැනට පවතින ලිඛිත තොරතුරුවලට අනුව කලපු කළමනාකරණ සැලසුමක් සකස් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ඉතා සීමිතය.

අධ්‍යයනයෙන් අපේක්ෂිත ප්‍රතිඵල වූයේ කලපු පද්ධතියේ පරිසර පද්ධති වටිනාකම් ලේඛනගත කිරීම සහ වර්ධනය කිරීම මෙන්ම කලපුවෙන් යැපෙන ප්‍රජාවගේ සමාජ ආර්ථික පැතිකඩ සොයා බැලීමයි.

ප්‍රගතිය

මෙම අධ්‍යයනය 2015 මාර්තු මාසයේ 31වන විට අවසන් කිරීමට නියමිතය. දත්ත ඒකරාශී කිරීම සහ දත්ත ඇතුළත් කිරීම අවසන් කර තිබෙන අතර දත්ත විශ්ලේෂණය සිදු කෙරෙමින් පවතී.

මාතලේ දිස්ත්‍රික්කයේ කීර හා කොරටු වගාවන් ආශ්‍රිත නිෂ්පාදන සහ අලෙවිකරණය

පර්යේෂණ කණ්ඩායම ආචාර්ය ටී.ඒ ධර්මරත්න
ආර්.එල්.එන් ජයතිස්ස

සම්බන්ධීකරණ නිලධාරී*
සම පර්යේෂක

මූල්‍ය ප්‍රභවය ඒකාබද්ධ අරමුදල

විෂයපථය සහ අරමුණු

"කොළ එළවළු" ආහාර (Leafy Vegetables) ලොව පුරා ජනප්‍රිය ආහාරයක් වන අතර විශේෂයෙන් ආසියානු රටවල මෙම කොළ එළවළු (පලා වර්ග) මිනිස් ආහාර වේලෙහි අත්‍යාවශ්‍ය අංගයක් වී ඇත. මෙම කොළ එළවළුමය ආහාර වර්ග ඉතා ක්ෂණිකව කෙටිකාලීනව වර්ධනය වන අතර බොහෝ පලා එළවළු වර්ගවල අස්වැන්න සති 4-6 අතර දී ලබා ගත හැකි ය. ශ්‍රී ලංකාවේ මෙම කොළ එළවළු අතර කංකුං, ගොටුකොළ, මුකුණුවැන්න සහ තම්පලා වර්ග ප්‍රධාන වන අතර නිවිති, කතුරුමුරුංගා, කොහිල හා පෙනෙල ආදිය වඩාත් සීමිත හා ජනප්‍රිය පලා එළවළු වර්ග වී ඇත. මෙම පලා එළවළු වර්ග බොහොමයක් පිස ගැනීමෙන් මෙන්ම "ස්වාභාවික" ස්වරූපයෙන් ම ආහාරයට ගනු ලැබේ. එමෙන්ම මෙම එළවළු වර්ගයන් හි විටමින් ඒ, සී, යකඩ, කැල්සියම්, පෝලික් ඇසිඩ් සහ තන්තුමය (කෙදි සහිත) ඉතාමත් ඉහළ මට්ටමින් පිහිටා ඇති අතර පරිභෝජනය සඳහා ඉතා සුදුසු මට්ටමක පවතිනු ඇත. කොළ එළවළු වගාව දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන්ට ලාභදායී ව්‍යාපාරයක් බවට පත් වී තිබේ. කෙසේ වුව ද, මෙම එළවළු වර්ග ඉතා ක්ෂණිකව නරක් වන බැවින් (Highly Perishable) නිසා, අස්වැන්න නෙලූ ක්ෂණයකින්ම පැය කිහිපයක් ඇතුළත අලෙවි කිරීමට යොමු කළ යුතුව ඇත. එම නිසාම, මෙම එළවළු වර්ග "නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශයන් හි" බහුල ලෙස ස්ථාන ගත වී ඇත. එදිනෙදා අලෙවිකරනු ලබන පලා එළවළු වර්ගවලින් සැලකිය යුතු මූල්‍ය ආදායමක් මෙම ගොවීන් ලබන අතර ඔවුන් සියල්ලම පාහේ "කුඩාම ඉඩම් කැබලි" හිමියන් ය. බොහෝ අවස්ථාවන් හි දී "මෙම කොළ එළවළු වගාව ප්‍රධාන ජීවනෝපාය වන අතර ඇතැම් විට පවුලේ සියලු සාමාජිකයන් පලා එළවළු නිෂ්පාදනයේ හා අලෙවිකරණයේ නිරත වූවන් විය හැකි ය. සාමාන්‍යයෙන් සියලුම කොළ එළවළු වර්ග වගා කරනුයේ විවෘත ඵලිමහන් බිම්වලය. මෙම අවධියේ දී කෘමි සතුන්ගේ හානිය සහ වෙනත් ලෙඩ රෝග වලින් පලා එළවළු වර්ගවලට සිදු වන හානිය අවම හෝ මිදිය යුතු මට්ටමේ තත්ත්වයක් විය. ඒවා ඇතැම් විට කෘමිනාශක වර්ග භාවිතා නොකිරීමෙන් නොව සුළු

වශයෙන් භාවිතා කිරීමෙන් පාලනය කරන ලද අතර භානිකර තත්ත්වයන් අවම විය. ඒ නිසාම, මහජනතාව නැතහොත් පාරිභෝගිකයන් තම ආහාරයන් හි අඩංගු රසායනික ද්‍රව්‍යය මෙන්ම ආහාර පරිසරය පිළිබඳ අවධානය යොමු කළේ ඉතාම අඩු වශයෙනි. කෙසේ වුව ද, පසුගිය දශකය හෝ ඊට වැඩි කාලය තුළ දී, දිගින් දිගට ම කෘමි නාශක වර්ග සහ වෙනත් රසායනික ද්‍රව්‍යය පලා එළවළු වගාව සඳහා භාවිතා කිරීමේ සුවිශේෂී වර්ධනයක් වී ඇති අතර එය ආහාර විෂයෙහි දැඩි අහිතකර ප්‍රතිවිපාක ගෙන දෙන්නක් විය. මේ නිසා ම, "පාරිභෝගිකයන්" දැඩි ලෙස තම පුද්ගලික සෞඛ්‍ය මෙන්ම ආහාරයන් හි ගුණාත්මක බව හා ආහාර නිෂ්පාදන පරිසරය පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇත. එබැවින් ඇතැම් පාරිභෝගිකයන් "වස විසෙන් තොර" (කෘමි හා රසායනික ද්‍රව්‍ය භාවිතා නොකර) පලා එළවළු සඳහා තම ඉල්ලුම විතැන් කර ඇති අතර ඒ සඳහා ඉහළ මිල ගණන් ගෙවීමට ද සූදානම් ය. කාබනික ලෙස හෝ අකාබනික ලෙස වගා කළ ද, සියලු පාරිභෝගිකයන් සඳහා "සුරක්ෂිත මෙන්ම ආරක්ෂිත එළවළු වර්ග ලබාගැනීමේ හැකියාව" සංවර්ධනය විය යුතුව ඇත. එහෙත් එය පහසු කර්තව්‍යයක් නොවේ. පාරිභෝගිකයින් විසින් කෘෂි රසායන අවම කර වගා කළ නිෂ්පාදන ඉල්ලා සිටිමින් ගොවීන්ට පීඩනයක් එල්ල කරන අතර අනෙක් අතට බොහොමයක් පළිබෝධකයින් කෘෂි රසායනයන්ට අනුවර්තනය වෙමින් ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතී. එබැවින් පළිබෝධ මර්දනය කිරීමේ ආරක්ෂාකාරී පියවර සොයා ගැනීම අවශ්‍ය වේ. මේ නිසා බොහොමයක් ගොවීන් ඊට ප්‍රතිචාර වශයෙන් ආරක්ෂිත ගෘහයන්හි කොළ එළවළු වගා කරනු දැකිය හැකිය.

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් 2014 වර්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ පැවති ගොවි සතියට සමගාමීව සිදු කළ මෙම අධ්‍යයනයේ අපේක්ෂිත අරමුණ වනුයේ දැනට මාතර දිස්ත්‍රික්කයේ විශාල ලෙස කරනු ලබන කීර හා කොරටු වගාවන් ආශ්‍රිත නිෂ්පාදන හා අලෙවිකරණ ක්‍රියාමාර්ගයන් හා ඒවායේ නිරත ගොවි ප්‍රජාවන්ගේ සමාජ- ආර්ථික තත්ත්වය පිළිබඳ විමර්ශනයක යෙදීමත් ඔවුන්ට යෙදවුම් සහ පහසුකම් සැපයීම පිණිස ප්‍රතිපත්තිමය නිර්දේශ සකස් කිරීමත්ය. එබැවින් මෙම අධ්‍යයනයේ මූලික අරමුණ මාතර ප්‍රදේශයේ කොළ එළවළු ගොවීන්ගේ "නිෂ්පාදන කටයුතු හා අලෙවිකරණය" පිළිබඳ විශ්ලේෂණයක් කිරීමයි. විශේෂිත අරමුණු වන්නේ කීර හා කොරටු වගාව ආශ්‍රිත ගොවි ප්‍රජාවගේ සමාජ-ආර්ථික ලක්ෂණ හඳුනාගැනීම, නිෂ්පාදන කටයුතු හා අලෙවිකරණය" පිළිබඳ ආර්ථිකමය විශ්ලේෂණයක් කිරීම, අදාළ නිෂ්පාදන හා අලෙවිකරණ ක්‍රියාවලියේ පවතින ගැටලු හා බාධක හඳුනාගැනීම, එම බාධක හා ගැටලු සඳහා යෙදිය හැකි යෝජනා ඉදිරිපත් කිරීම ආදියයි.

සෞඛ්‍ය ගැනීම් සහ නිර්දේශ

ක්ෂේත්‍ර සමීක්ෂණය ගොවිජන සේවා මධ්‍යස්ථානයන්හි දී සිදු කළ අතර ගොවීන් 102කුගෙන් තොරතුරු රැස් කර ගන්නා ලදී. ප්‍රධාන තොරතුරු සපයන්නන් සමඟ සාකච්ඡා සහ සම්මුඛ සාකච්ඡා එම දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ පැවැත්විය.

කෘෂි සම්පත් කළමනාකරණ අංශය

අවසන් කළ වාර්තා

01. ක්ෂේත්‍ර බෝග යාන්ත්‍රීකරණය සඳහා බලපාන සමාජ ආර්ථික සාධක හඳුනා ගැනීම

පර්යේෂණ කණ්ඩායම	ග්‍රාමීනී කේ. කුමාර මිය ආර්.පී වීරක්කොඩි මිය එස්. ඇපාසිංහ මහතා	සම්බන්ධීකරණ නිලධාරීන් සම පර්යේෂිකා සම පර්යේෂක
-----------------	--	---

මූල්‍ය ප්‍රභවය ඒකාබද්ධ අරමුදල

විෂයපථය සහ අරමුණු

2015 වන විට ශ්‍රී ලංකාව බඩ ඉරිඟු, රතු ලූනු, මීලට්, මුං, කව්පි සහ සෝයා බෝංචිවලින් ස්වයං-පෝෂිත කිරීමේ ඉලක්කයක් වෙත ගමන් කරමින් සිටියි. එහෙත් මෙම බෝගයන්හි වාර්ෂික නිෂ්පාදනය දේශීය අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් නොවේ. එබැවින්, දේශීය නිෂ්පාදනයේ පවතින මෙම විශාල හිඟය පියවීම සඳහා වාර්ෂික අවශ්‍යතාවයෙන් 42%ක ප්‍රමාණයක් ආනයනය කරනු ලබයි. මෙමගින් පෙන්නුම් කරන්නේ ක්ෂේත්‍ර බෝගයන්හි නිෂ්පාදනය සහ ඵලදායිතාවය යන අංශ දෙකෙහිම සැලකිය යුතු වර්ධනයන් සිදු විය යුතු බවයි. එහි දී යාන්ත්‍රීකරණය එක් විකල්පයක් ලෙස හඳුනා ගත හැකිය. මේ සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයන රැසකින් පෙන්වා දී තිබෙන්නේ ගොවිපළ යාන්ත්‍රීකරණය තුළින් ක්ෂේත්‍ර බෝගයන්හි සමස්ත නිෂ්පාදනය සහ ඵලදායිතාවය ඉහළ නංවන අතර නිෂ්පාදන පිරිවැය අවම කරන බවයි. ගොවිපළ ක්‍රියාකාරකම් යාන්ත්‍රීකරණය කිරීම මගින් නිසිකලට කාර්යයන් ඉටුවන බැවින් කාලය, පිරිවැය සහ ශ්‍රමය ඉතිරි වේ. එසේම යෙදවුම් භාවිතය ද නිසියාකාරව සිදු කළ හැකිය. ක්ෂේත්‍ර බෝග අංශයෙහි ක්‍රියාකාරකම් යාන්ත්‍රීකරණය සඳහා යන්ත්‍රෝපකරණ පැවතිය ද ඒවායෙහි ප්‍රායෝගික බව සහ භාවිතය සීමාසහිත ය. ක්ෂේත්‍ර බෝග යාන්ත්‍රීකරණය කිරීම දුර්වල කරන සමාජ ආර්ථික සාධක හඳුනා ගැනීම යට කී ස්වයං පෝෂිත ඉලක්කය සපුරා ගැනීමේ දී මූලිකවම සොයා බැලිය යුතු අංශයකි. එබැවින් මෙරට ක්ෂේත්‍ර බෝග යාන්ත්‍රීකරණය දුර්වල මට්ටමක පැවතීමට හේතු සාධක අධ්‍යයනය කිරීම සඳහා මෙම පර්යේෂණය සිදු කෙරිණි.

සොයා ගැනීම්

- i. අධ්‍යයනයෙන් හඳුනා ගත් පරිදි ගොවිපළ යාන්ත්‍රීකරණය සම්බන්ධ තීරණ සහ ක්ෂේත්‍ර බෝග වගාවන්හි දී කුමන මට්ටමකින් යාන්ත්‍රීකරණ ක්‍රියාකාරකම් භාවිතා කරන්නේ ද යන්න ප්‍රදේශයේ වගා ක්‍රමයන්හි මූලික ලක්ෂණ මත තීරණය වේ.
- ii. ක්ෂේත්‍ර බෝග නිෂ්පාදනයට අදාළව පුළුල් ගොවිතැන් ක්‍රම ප්‍රභේද 02ක් අධ්‍යයනයේ දී හඳුනා ගැණිණි. එනම්, ගම පදනම් කරගත් ක්ෂේත්‍ර බෝග නිෂ්පාදනය සහ හේන පදනම් කරගත් නිෂ්පාදන ක්‍රමය වශයෙනි.

- iii. ගොවිපළ යන්ත්‍රෝපකරණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආයතන දෙකකි. ගොවිපොළ යාන්ත්‍රීකරණ පර්යේෂණ මධ්‍යස්ථානය සහ ගොවිපොළ යාන්ත්‍රීකරණ පුහුණු මධ්‍යස්ථානය යන ආයතන දෙක වෙන් වෙන් වශයෙන් යන්ත්‍රෝපකරණ සංවර්ධනය සහ තාක්ෂණ ව්‍යාප්තිය වෙනුවෙන් කටයුතු කරනු ලැබේ. රාජකාරීමය වශයෙන් වන මෙම බෙදීම හේතුවෙන් යන්ත්‍රෝපකරණ අඩුවීමට සහ අනතුරුව ගොවි ප්‍රජාව අතර ගොවිපළ යන්ත්‍රෝපකරණ සම්බන්ධයෙන් ඉතා අඩු දැනුමක් පැවතීමට හේතු වී ඇති අතර ක්ෂේත්‍ර බෝග යාන්ත්‍රීකරණය අඩු භාවිතයට මෙය හේතු වී තිබේ.
- iv. ගොවීන් විශාල ප්‍රමාණයක් ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර බෝග නිෂ්පාදනය සිදුවන ප්‍රදේශ නියෝජනය කළ ද ගොවිපොළ යාන්ත්‍රීකරණ පර්යේෂණ මධ්‍යස්ථානය සහ දේශීය නිෂ්පාදකයින් හඳුන්වා දී ඇති ගොවිපළ උපකරණ පිළිබඳ ඔවුන්ගේ දැනුවත්භාවය සීමා සහිතය. වෙනත් ගොවීන් අති බහුතරයක් ඒ පිළිබඳ දැනුවත් වී හෝ දැනටමත් ක්‍රියාත්මක ක්ෂේත්‍ර බෝග යාන්ත්‍රීකරණය පිළිබඳව හෝ දැනුවත් වී නොමැත.
- v. යන්ත්‍ර සුළු පරිමාණයෙන් නිෂ්පාදනය වීම හේතුවෙන් යන්ත්‍රෝපකරණයන්හි මිල ගණන් ඉතා ඉහළය. මේ හේතුවෙන් මහා පරිමාණ ගොවීන්ට පවා යන්ත්‍ර භාවිතය දරා ගැනීමට අපහසු වී තිබේ.
- vi. මොණරාගල සහ අම්පාර වැනි දිස්ත්‍රික්කයන්හි පවතින රැළි බිම් වැනි හිතකර නොවන භූමි ලක්ෂණ යාන්ත්‍රික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය අධෛර්යමත් කර තිබේ.
- vii. ක්ෂේත්‍ර බෝග යාන්ත්‍රීකරණය කර වගා කිරීම සම්බන්ධයෙන් ගොවි ප්‍රජාව තුළ ඇති සාමාන්‍ය ආකල්ප හේතුවෙන් යැපුම් මට්ටමින් වගා කරන ගොවීන්ට යන්ත්‍ර භාවිතා කිරීම සඳහා පෙළඹීමක් නැත. ඊට හේතු වී ඇත්තේ පවුලේ සාමාජිකයින්ගේ ශ්‍රමය භාවිතා කිරීමෙන් සහ කාර්යක්ෂම ලෙස ශ්‍රමය හුවමාරු කර ගැනීමෙන් ක්ෂේත්‍ර බෝග නිෂ්පාදනය මගින් ලාභයක් ලැබීමට ඔවුන් කටයුතු කරන බැවිනි.

නිර්දේශ

යෝග්‍ය ගොවිපළ යන්ත්‍ර භාවිතය ඉහළ නැංවීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග නිර්දේශ කෙරේ.

- i. අඩු පිරිවැය, උසස් තාක්ෂණයකින් යුත්, කාර්යක්ෂම, බහුකාර්ය සහ යාන්ත්‍රික දෝෂ අඩු කුඩා යන්ත්‍ර වැඩිදියුණු කිරීම සඳහා ගොවිපොළ යාන්ත්‍රීකරණ පර්යේෂණ මධ්‍යස්ථානය (FMRC) විසින් ගොවිපළ මට්ටමින් වැඩි දියුණු කළ පර්යේෂණ වේගවත් කිරීම සහ ප්‍රවර්ධනය කිරීම.

- ii. විශ්වවිද්‍යාලවල කෘෂිකර්ම සහ ඉංජිනේරු පීඨයන් විසින් තම සිසුන් සමාන ධාරිතාවේ නවෝත්පාදන තුළින් ගොවිපළ යන්ත්‍ර නිෂ්පාදන නිර්මාණය කිරීම සඳහා දිරිමත් කිරීම සිදු කළ යුතුය.
- iii. ගොවීන් දිරිමත් කිරීම සහ ඔවුන්ට දිරි දීමනා ලබා දීම තුළින් ගොවිපළ යන්ත්‍ර නවෝත්පාදන සිදුකිරීම සඳහා දිරිමත් කිරීම.
- iv. ගොවිපළ යාන්ත්‍රීකරණ පර්යේෂණ මධ්‍යස්ථානයේ (FMRC) කාර්යමණ්ඩලය වැඩි කිරීම.
- v. ගොවිපළ යන්ත්‍ර අලෙවි ප්‍රවර්ධනය

ගොවිපළ යන්ත්‍ර භාවිතය වැඩි කිරීමට ගොවීන් පෙළඹවීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග නිර්දේශ කරනු ලැබේ.

- i. ගොවිපළ යන්ත්‍ර සහනදායී මිල ගණන් යටතේ / පහසු ගෙවීමේ ක්‍රමයට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය කෘෂිකර්ම කාර්යාල හරහා ගොවීන්ට සහ ගොවි සංවිධානවලට ලබා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රමුඛතාවය ගෙන කටයුතු කළ යුතුය.

ගොවීන්ගේ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා සහ ගොවිපළ උපකරණ භාවිතය වැඩි දියුණු කිරීමට මෙන්ම ඒවායෙන් ප්‍රයෝජන ලැබීම සඳහා,

- I. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය කෘෂිකර්ම කාර්යාලවලට සම්පත් වෙන් කිරීම සිදු කර යන්ත්‍රෝපකරණ ආදර්ශන මඟින් තාක්ෂණික හුවමාරුව ශක්තිමත් කිරීම. එමඟින් ගොවීන් අඩු වියදම් හා කාර්යක්ෂම යන්ත්‍ර පිළිබඳව හොඳින් දැනුවත් වන අතරම ගොවිපළ යන්ත්‍ර භාවිතයෙන් ඵලදායීතාවය ද ඉහළ නැංවෙනු ඇත.
- II. කන්න රැස්වීම්වල දී සහ ගොවි සංවිධාන හරහා ගොවිපළ යන්ත්‍ර භාවිතය, නඩත්තුව සහ ඒවායෙහි ප්‍රයෝජන සම්බන්ධයෙන් වගකිව යුතු විෂයභාර නිලධාරීන් මාර්ගයෙන් ගොවීන් විධිමත් ලෙස දැනුවත් කළ යුතුය. තව ද ව්‍යාප්ති සේවයේ ගොවිපළ යන්ත්‍රෝපකරණ විෂයට අදාළව සිටින පිරිස් බලය වැඩි කිරීම හා පහසුකම් ලබා දීම ද යෝග්‍ය වේ.
- III. ගොවිපළ යාන්ත්‍රීකරණ පුහුණු මධ්‍යස්ථානය මෙහෙයවන විධිමත් පුහුණු වැඩසටහන් ගොවිපළ යාන්ත්‍රීකරණය ඉලක්ක කර ගත් වැඩසටහන් විය යුතුය.

02. එළවළු අපනයනය ආශ්‍රිත සැපයුම් දාම විශ්ලේෂණය

- පර්යේෂණ කණ්ඩායම : එස්. ඇපාසිංහ - සම්බන්ධීකරණ නිලධාරී
 පී. ආර්. චිරක්කොඩි - සම පර්යේෂක
 ග්‍රාමීනී කුසුම් කුමාර - සම පර්යේෂක

මූල්‍ය ප්‍රභවය : ඒකාබද්ධ අරමුදල

විෂය පථය හා අරමුණු

දේශීය එළවළු නිෂ්පාදන කර්මාන්තයටද අනෙකුත් බෝග වගාවන්වලට මෙන් කාලීන මිල උච්චාවචනයන්ට යටත්වීමට සිදුවීම පොදු ලක්ෂණයකි. එසේ නමුත් රට තුළ පවතින කෘෂි දේශගුණික විවිධත්වය එම අභියෝගය ජය ගැනීම සඳහා පවතින එක් විකල්පයක් වේ. එම විවිධත්වයෙන් ප්‍රයෝජන ගනිමින් එළවළු වර්ග බොහොමයක් වසර පුරා නිෂ්පාදනය කිරීමට දේශීය ගොවි ප්‍රජාව සමත් වී ඇති නමුත් අතිරික්ත නිෂ්පාදනය හේතුවෙන් කෘෂිකාර්මික ආදායම පහත වැටීම එළවළු නිෂ්පාදකයා අත් විඳින එක් අහිතකර ප්‍රතිඵලයකි. එබැවින් එම අතිරික්ත නිෂ්පාදන අපනයන වෙළඳපොළ වෙත යොමු කිරීම එළවළු නිෂ්පාදකයන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා සුදුසු විකල්පයකි. එනමුත් දේශීය එළවළු අපනයන කර්මාන්තය කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්වී නොමැති බව හෙ.කො.ගො.ප.පු ආයතනයේ අධ්‍යයනයකින් හෙලිදරව් වී ඇත. එළවළු අපනයන අගය දාමයේ විවිධ අදියරවල දක්නට ලැබෙන අඩු ලුහුඬුකම් මේ තත්වයට හේතු වී ඇත. අපනයනය සඳහා සපයා ගනු ලබන එළවළු වල අඩු ගුණාත්මය, ඒවා අවශ්‍ය ප්‍රමාණවලින් සපයා ගත නොහැකිවීම හා අවශ්‍ය අවස්ථාවන්හි දී සපයා ගත නොහැකිවීම අපනයනකරුවන් මුහුණපාන ත්‍රිවිධාකාර මූලික ගැටලු වේ. ඒවා එළවළු අපනයන අගය දාමයේ ප්‍රාරම්භක පියවර හා බෙහෙවින් බැඳී පවතින බවත් එම ගැටලු මඟ හරවා ගැනීම සඳහා එකී ප්‍රාරම්භක පියවරයන්හි ප්‍රධාන ක්‍රියාකාරීන් වන එළවළු නිෂ්පාදකයන්ට මෙන්ම සැපයුම් කරුවන්ට යම් දායකත්වයක් ලබාදිය හැකි බවත් පැහැදිලිය. එබැවින් එළවළු අපනයන අගයදාමය ඉහත සඳහන් දුර්වලතාවන්ගෙන් යුක්තවීමට හේතු විමර්ශනය කිරීමටත් ඒවා මඟ හරවා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීම සඳහාත් නුවරඑළිය බදුල්ල හා මාතලේ දිස්ත්‍රික් පාදකව සිදු කරන ලද මෙම අධ්‍යයනය මගින් උත්සාහ දරා ඇත.

සොයා ගැනීම්

(අ) අධ්‍යයනයේ සොයා ගැනීම්වලට අනුව එළවළු නිෂ්පාදකයන් හා සැපයුම්කරුවන් එළවළු අපනයන අගයදාමයන් ගණනාවකට දායකත්වය ලබා දෙන බව හඳුනා ගත හැක. නියැදියට අයත්වූ එළවළු නිෂ්පාදකයන් අතර බහුතරය (63%) සිය වගා භූමි තුළ බෝග නිෂ්පාදනයේ නියැලෙන්නන් වූ අතර ඉතිරිය (37%) ආරක්ෂිත ගෘහ තුළ බෝග වගා කරන්නන් විය.

(ආ) වගා භූමි තුළ නිෂ්පාදනයේ නියැලෙන්නන්ගේ බහුතරය (75%) තම මුළු නිෂ්පාදනයෙන් තෝරා ගත් කොටසක් පමණක් සැපයුම්කරු හරහා අපනයනකරු වෙත සැපයීම ඵලවළු අපනයන කර්මාන්තයේ වඩාත් කැපී පෙනෙන අගය දාමයයි. සැපයුම්කරුගේ ඇණවුම්වලට අනුව ක්‍රියාත්මක වන නිෂ්පාදකයින් තම නිෂ්පාදන සැපයුම්කරු වෙත රැගෙන යාම හෝ සැපයුම්කරු පැමිණි විට ලබාදීම සිදු කරති. ඉතිරි නිෂ්පාදන සුපරුදු අලෙවි ජාල ඔස්සේ විවෘත වෙළඳපොළ වෙත බෙදා හරින මෙම නිෂ්පාදකයන් අපනයනය ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනයේ නියැලෙන්නේ නැත. ඒ අනුව අපනයනය සඳහා විශේෂිත වූ වගා ක්‍රම අනුගමනය කිරීම හෝ පසු අස්වනු කාර්යයන්හි නියැලීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු නොකෙරේ. එමෙන්ම සැපයුම්කරුට ඵලවළු අවශ්‍ය වන ප්‍රමාණ හෝ ඒවා අවශ්‍ය වන අවස්ථාව පිළිබඳව ඔවුන්ට කල් තබා දැනුවත් නොකෙරේ. මේ අනුව ඵලවළු අපනයන අගයදාමය තුළ ක්‍රියාකාරී බහුතරයක් ගොවිහු ගුණාත්මය, ප්‍රමාණාත්මය හෝ කාලීන සැපයුම යන කරුණු කෙරෙහි අවධානය යොමු නොකරන අතර එවැනි අවශ්‍යතාවයන් පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් ද ඔවුන්ට නැත. එනමුත් මිල පිළිබඳ විශ්ලේෂණයන්ට අනුව අපනයනය සඳහා ඵලවළු සැපයීම තුළින් ඔවුන් වෙත විශේෂ ප්‍රමාණවත් අමතර වාසියක් අත් පත් කර ගනිති.

(ඇ) ක්ෂේත්‍රය තුළ බෝග වගා කරමින් අපනයන සඳහා ඵලවළු සපයන තවත් සුළු පිරිසක් (12.5%) තම නිෂ්පාදනවලින් කොටසක් සෘජුවම අපනයනකරු වෙත සපයන අතර ඉතිරිය (12.5%) තම නිෂ්පාදන සියල්ල සැපයුම්කරුවකු හරහා අපනයනකරු වෙත සපයනු ලැබේ. ඉහත සඳහන් පොදු දුර්වලතා මෙම අගයදාමයන් සඳහා ද පොදු වේ.

(ඈ) ආරක්ෂිත ගෘහ තුළ ඵලවළු නිපදවමින් නිෂ්පාදනවලින් කොටසක් සැපයුම්කරු හරහා අපනයනකරු වෙත සැපයීම අධ්‍යයන නියැදිය තුළ දෙවනුව කැපී පෙනෙන අගය දාමය වේ. ආරක්ෂිත ගෘහ තුළ ඵලවළු නිෂ්පාදනය සිදු කරනු ලැබූව ද මෙම ගොවීන් පවා නිෂ්පාදනවල ගුණාත්මය, විශේෂයෙන් පළිබෝධනාශක භාවිතයෙන් තොරව ඵලවළු නිෂ්පාදනය කිරීම සඳහා අසමත් වී ඇත. එනමුත් වගා භූමි තුළ ඵලවළු නිෂ්පාදනයට සාපේක්ෂව මෙම ගොවීන් සිය ඇනවුම් ප්‍රමාණාත්මකව හා කාලීන අවශ්‍යතා වලට අනුව සම්පූර්ණ කිරීමට සමත් වී තිබේ. වගා ක්ෂේත්‍රවල ඵලවළු නිෂ්පාදනය නියැලෙන්නන් හා සැසඳූ කල මොවුහු තම නිෂ්පාදනවලට ඉහළ මිලක් ලබා ගැනීමට සමත්වී ඇත. කෙසේ නමුත් කවර හෝ අගයදාමයක් ඔස්සේ අපනයනය සඳහා ඵලවළු සපයන ගොවීන් කාලයන් සමඟ යම් ප්‍රගතියක් අත්පත් කර ගෙන ඇති බව කුටුම්භවල අපනයනය සඳහා ඵලවළු සැපයීමෙන් උපයන ආදායම් වර්ධනය තුළින් පිළිබිඹු වේ.

නිර්දේශ

(අ) අධ්‍යයන සොයා ගැනීම්වලට අනුව ඵලවළු අපනයන ක්ෂේත්‍රය තුළ උද්ගතවී ඇති ගුණාත්මක, ප්‍රමාණාත්මක හා කාලීන සැපයුම ආශ්‍රිත ගැටලුවල මූලාරම්භය අපනයන ඵලවළු සඳහා පවතින ඇණවුම් පිළිබඳ අවිනිශ්චිතතාව වේ. අපනයන වෙළඳපොළ තුළ පවතින සීමිත වෙළඳපොළ අවස්ථාවන්හි සිදුවන විචලතාවන් මඟින් මෙම

අවිනිශ්චිතතාවන් ජනිත කර ඇත. තවද පවතින සීමිත අවස්ථාවන් අපනයනකරුවන් විසින් අප්‍රකට ලෙස හසුරුවනු ලැබේ. එබැවින් අපනයන වෙළඳපොළ වඩා පුළුල් වීම/කිරීම එලවළු අපනයනය ඉහළ නැංවීම සඳහා අත්‍යවශ්‍ය වේ. එබැවින්;

1. අපනයන කර්මාන්තය විධිමත් කිරීම සඳහා රාජ්‍ය මැදිහත්වීමකින් අපනයන වෙළඳපොළ පුළුල් කිරීම සඳහා ක්‍රමවත් ක්‍රමවේදයක් සකස් කර වර්තමානයේ අප රටට ලැබෙන ඇණවුම් ප්‍රමාණ ඉහළ නැංවීම සඳහා කටයුතු කළ යුතුය. දේශීය මෙන්ම විදේශීය වෙළඳ ප්‍රදර්ශන හරහා දේශීය එළවළු වර්ග හඳුන්වාදීමේ (Vegetable Promotion) වැඩසටහන් මෙන්ම එළවළු අගය එකතු කළ නිෂ්පාදන (එළවළු ව්‍යාපන) මගින් දේශීය එළවළු සඳහා පවතින අපනයන වෙළඳපළ පුළුල් කළ යුතුය.

(ආ) ආරක්ෂිත ගෘහ තුළ එළවළු නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම එළවළු අපනයන අගයදාමයන් ආශ්‍රිත ගුණාත්මක, ප්‍රමාණාත්මක හා කාලීන සැපයුම සහතික කිරීම සඳහා උචිතම විකල්පය වේ. එබැවින් ආරක්ෂිත ගෘහතුළ එළවළු නිෂ්පාදනය කරන්නන් වර්තමානයේ මුහුණ දෙන විවිධ ගැටලු විසඳීමටත් ඔවුන්ගේ නිෂ්පාදන අපනයනය ඉලක්ක කර ගත් කර්මාන්ත බවට පරිවර්තනය කිරීමටත් පියවර ගත යුතුය. එමගින් අපනයන ප්‍රමිතීන් අනුගමනය කිරීමට ඔවුන් පොළඹවා ගත හැකි වේ. එමගින් බිහිවන සාර්ථක කර්මාන්තකරුවන් ආදර්ශයට ගනිමින් නව කර්මාන්තකරුවන් මෙම ක්ෂේත්‍රයට ආකර්ෂණය කර ගත හැක. ඉන් අනතුරුව අපනයනයේ නියැලෙන්නන් වෙත වඩාත් නිශ්චිත ඇණවුම් ලැබීම තුළ ඒවා නිෂ්පාදකයන් හා සැපයුම්කරුවන් වෙත ඉදිරිපත් කිරීම තුළින් අවධානමකින් තොරව අවශ්‍ය ප්‍රමිතියට අනුව නිෂ්පාදනයේ නියැලීමට නිෂ්පාදකයන්ට අවස්ථාව ලැබේ. එබැවින්;

1. ආරක්ෂිත ගෘහතුළ බෝග වගාව ප්‍රවලිත කිරීම සඳහා ආරක්ෂිත ගෘහ ගොඩනැගීමට අවශ්‍ය සහනාධාර ලබාදීමට අමතරව පළිබෝධ නාශක භාවිතය අවම කිරීම, දියුණු තාක්ෂණය භාවිතය හා සුවිශේෂී අපනයන වෙළෙඳපොළ පහසුකම් සපයා ගැනීම සම්බන්ධයෙන් ගොවීන්ගේ දැනුම හා කුසලතා සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ. එබැවින් නිශ්චිත ඇණවුම් සහිතව ඉහත කී යෙදවුම් හා සේවාවන් සමූහය ලබා දෙමින් රාජ්‍ය වැඩසටහන් හරහා ආරක්ෂිත ගෘහ තුළ එළවළු නිෂ්පාදනය කිරීම ව්‍යාප්ත කිරීමට පියවර ගැනීම තුළින් අධ්‍යයනයේ දී හඳුනා ගනු ලැබූ ප්‍රධාන ගැටළු විසඳීමට පියවර ගත යුතුය.
2. තවද ආරක්ෂිත ගෘහ තුළ එළවළු නිෂ්පාදනයට අතදීම තුළින් පමණක් නොනැවතී ඒවා අපනයනයේ නියැලෙන අපනයනකරුවන් දිරිමත් කිරීම සඳහා ශීතාගාර පහසුකම් හා ණය සහන ලබාදී එළවළු ගබඩා කර තබා අවශ්‍ය වේලාවට ඇණවුම් සඳහා ඉදිරිපත් කිරීමට මං සැලසිය යුතුය. එමගින් එළවළු අපනයන අගයදාමය තුළ නිෂ්පාදකයන් හා සැපයුම්කරුවන් මුහුණපාන ඇණවුම් පිළිබඳ අවිනිශ්චිතතා අවම කළ හැක.

(ඇ) ගුණාත්මක, ප්‍රමාණාත්මක හා කාලීන සැපයුම සහතික කරමින් වෙළඳපොළ ඉලක්ක ගත අඛණ්ඩ නිෂ්පාදන-සැපයුම්-අපනයන අගයදාමයන් ඔස්සේ ක්‍රියාත්මක වීම සඳහා පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කෙරේ.

1. එළවළු අපනයන කරුවන්ට සහ සැපයුම්කරුවන්ට කාර්යක්ෂමව එළවළු මිලදී ගැනීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිත සිල්ලර වෙළෙඳසැල් ස්ථාපනය කිරීමත් අපනයනය සඳහා ප්‍රමිතියෙන් යුතු එළවළු ශීතාගාර පහසුකම් යටතේ ගබඩා කර අපනයනකරු වෙත ලැබෙන ඇණවුම්වලට අනුව එළවළු මිලදී ගැනීමේ හැකියාව සැලසීම ඉහත ගැටලු සඳහා වන විකල්පයකි. මෙවැනි වෙළෙඳසැල් තුළින් ජලාස්ථික් බහාළුම් භාවිතය වර්ධනය කළ හැකි අතර, එමගින් එළවළුවල ගුණාත්මය ආරක්ෂා වන අතරම පසු අස්වනු හානි අවම වේ.
2. ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙඳසැල් නිමිකරුවන් හරහා එළවළු ඇණවුම් කර ගොවියාගෙන්ම එළවළු ලබා ගැනීමේ සෘජු ක්‍රමයක් ඇති කළ යුතු අතර ඒ මගින් උසස් ප්‍රමිතියෙන් යුත් නැවුම් එළවළු අපනයනය සඳහා ලබා ගැනීමට කටයුතු සැලසීම.
3. එළවළු නිෂ්පාදකයන් වෙතින් උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන ලබා ගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුය. මේ සඳහා නිරතුරු කෘෂි ව්‍යාප්ති නිලධාරීන් ගොවීන් හා සම්බන්ධව නව තාක්ෂණ උපදෙස් හා උසස් ප්‍රමිතියෙන් යුතු බීජ හඳුන්වා දිය යුතුය.

03. කුරුඳු අපනයන වෙළෙඳපොළෙහි වර්තමාන තත්ත්වය සහ අනාගත සංවර්ධන අවස්ථා

පර්යේෂණ කණ්ඩායම	රසිකා විජේසිංහ මිය	සම්බන්ධීකරණ නිලධාරීන්
	ඒ.එම්.එස් පෙරේරා	සම පර්යේෂිකා
	අයි.පී.පී.එම් විජේසිංහ	සම පර්යේෂක
මූල්‍ය ප්‍රභවය	ඒකාබද්ධ අරමුදල	

විෂයපථය සහ අරමුණු

කුරුඳු ශ්‍රී ලංකාව තුළ විදේශ විනිමය ඉපැයීම් හා රැකියා අවස්ථා ජනනය කිරීම අතින් වැදගත් වන්නා වූ පැරණිතම සහ වඩාත් වැදගත් කුළුබඩුවකි. රටවල් 70කට අධික ප්‍රමාණයකට අපනයනය කරන ලංකා කුරුඳු (*Cinnamomum Blume*) නිෂ්පාදනයෙන් 90%ක වෙළෙඳපොළ දායකත්වයක් සමඟ අපනයන වෙළෙඳපොළෙහි ප්‍රමුඛ ස්ථානයක් ලබා ගෙන තිබේ. පසුගිය වසර කිහිපය පුරා කුරුඳු අපනයන වටිනාකම්වල ඉහළ යාම අතින් ඒකාකාරී වර්ධනයක් පෙන්නුම් කළ ද, වාර්ෂික කුරුඳු අපනයන පරිමාව නිරන්තරයෙන් වෙනස් නොවෙමින් කුරුඳු ඒකක මිල ඉහළ යාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරයි. එසේ ම, සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි කුරුඳු සඳහා වන ඉල්ලුම වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බවයි. එබැවින්, මෙම අධ්‍යනය මගින් දිගු කාලීන ප්‍රවණතා අධ්‍යයනය කිරීම, වර්ධන වේගය ඇස්තමේන්තුගත කිරීම සහ ලංකා කුරුඳු සඳහා පවතින අන්තර්ජාතික වෙළෙඳපොළ හඳුනා ගැනීම පිණිස කුරුඳු අපනයනයන්හි පවතින අස්ථාවරභාවය අධ්‍යයනය කිරීම අපේක්ෂා කෙරේ.

සෞඛ්‍යගැනීම

- i. අධ්‍යයනයේ ප්‍රතිඵලවලට අනුව අපනයන ආදායම සැලකිල්ලට ගැනීමේ දී 2007 වර්ෂයේ කුරුඳු අපනයනය සඳහා වන ආදායමේ ප්‍රමාණය 60%ක් වූ අතර 2012 වර්ෂයේ ගම්මිරිස් අපනයන ආදායමේ වර්ධනයත් සමඟ එය ඉතා සුළු ප්‍රමාණයකින් අඩු වී තිබේ. ඇස්තමේන්තුවලට අනුව කුරුඳු අපනයන ප්‍රමාණය අඩු අස්ථායීභාවයකින් වාර්ෂිකව 4% බැහින් ඉහළ යමින් පවතී.
- ii. ප්‍රධාන කුරුඳු අපනයනයන් වන්නේ කුරුඳු කෝටු, පොතු, සිල්ලර ඇසුරුම්, තැලූ හෝ කුඩු කළ කුරුඳු, කුරුඳු පෙති සහ කුරුඳු තෙල් ආදියයි. කුරුඳු පෙති, කුරුඳු තේ, කුරුඳු ශක්තිජනක පාන, කුරුඳු දැහැටි, වැනි අනෙකුත් නිෂ්පාදන ද ඇතුළුව ශ්‍රී ලංකාවේ කුරුඳු නිෂ්පාදන කර්මාන්තය තරඟකාරී ලෝක වෙළෙඳපොළෙහි පවතින අනෙකුත් උසස් වර්ගයේ නිෂ්පාදන හා සසඳන විට ළඳරු අවධියේ පවතියි.
- iii. කුරුඳු කෝටු පොතු සහ ඇසුරුම් කළ කුරුඳු අපනයනයන්හි සමස්ත ප්‍රමාණය පසුගිය වසර දෙක පමණ කාලය තුළ ඉහළ ගොස් තිබේ. කුරුඳු අපනයන ආදායමෙන් අඩකට වැඩියෙන් දායක වන්නේ කුරුඳු කෝටු සහ ඇසුරුම් කළ කුරුඳු (සමස්ත කුරුඳු අපනයනයෙන් 20%) මෙන්ම 14%ක් වන කුරුඳු තෙල් අපනයනයන්ගෙනි.
- iv. ලංකාවේ කුරුඳු අපනයන සැකසුම් කර්මාන්තය කුරුඳු කුඩු නිෂ්පාදනය සඳහා අවශ්‍ය උසස් තාක්ෂණයෙන් යුතු යන්ත්‍රයන්ගෙන් සන්නද්ධ වී නොමැත. එබැවින් මිල දී ගන්නා පිරිස් කුරුඳු කුඩු නිෂ්පාදනය සඳහා ඇපයක් අපේක්ෂා කරති.
- v. සමස්ත දේශීය කුරුඳු නිෂ්පාදනයෙන් අඩකට වඩා ඉල්ලුම් කරන්නේ ප්‍රධාන රටවල් තුළ වන මෙක්සිකෝ, ඇමරිකාව සහ ජෙරු යන රටවල් මගිනි. උතුරු ඇමරිකාවට සහ දකුණු ඇමරිකාවට සිදු කරන අපනයනයන් වාර්ෂිකව සියයට හතරකින් වැඩිවෙමින් පවතින අතර යුරෝපය ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා කරන ඉල්ලුම වාර්ෂිකව සියයට 3ක ජරතිශතයකින් වැඩි කරමින් පවතී.
- vi. ශ්‍රී ලංකාවේ කුරුඳු අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීම සඳහා ප්‍රමුඛ වෙළෙඳපොළවල් ලෙස යුරෝපා සහ ආසියානු පැසිපික් කලාප හඳුනා ගත හැකිය. ඖෂධ නිෂ්පාදන කර්මාන්තය සඳහා අවශ්‍ය සුපිරිසිදු කුරුඳු සඳහා ඉන්දියාවෙන් සහ චීනයෙන් ඉල්ලුමක් පවතී.
- vii. කැසියා කුරුඳු සමඟ පවතින අනවශ්‍ය තරඟය, ප්‍රමාණවත් නොවන සැපයුම, සිලෝන් සිනමන් සන්නාමය ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳ දැනුවත්භාවය, අගය එකතු කිරීමේ කර්මාන්තය දියුණු කිරීම සම්බන්ධයෙන් පවතින බාධා , දක්ෂ කුරුඳු පොතු ගසන්නන්ගේ හිඟය, ප්‍රමිතියෙන් බාල නිෂ්පාදන සහ දේශීය කුරුඳු අපනයනකරුවන් අතර පවතින අනවශ්‍ය තරඟය මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පවතින ගැටලු ලෙස හඳුනා ගනු ලැබේ.

නිර්දේශ

- i. කුරුඳුවල සත්‍ය වටිනාකම හඳුනා ගැනීම සඳහා අපනයන වෙළඳපොළ දැනුවත් කිරීම සහ පිරිසිදු කුරුඳු කැසියා කුරුඳුවලින් වෙන් කිරීම.
- ii. අන්තර්ජාතික ඉල්ලුම වර්ෂය පුරා අඛණ්ඩව රඳවා තබා ගැනීම සඳහා කුරුඳු නිෂ්පාදනය ඉහළ නැංවිය යුතුය.
- iii. ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන අපනයනයන් තහවුරු කිරීම පිණිස කුරුඳු නිෂ්පාදකයින් සිලෝන් සිනමන් සහතිකය ලබා ගැනීම සඳහා අපනයනකරුවන් දිරිගැන්විය යුතුය.
- iv. ජාත්‍යන්තර ගැනුම්කරුවන්ගේ වර්ගාවත් හඳුනා ගැනීම සඳහා සහ දැනට පවතින අගය එකතු කළ නිෂ්පාදන කර්මාන්තයේ විශේෂයෙන්ම කුරුඳු පෙති, කුරුඳු තේ සහ කුරුඳු ශක්තිජනක පාන වැනි නිෂ්පාදන සඳහා පවතින නව වෙළඳපොළ හඳුනා ගැනීම ආදිය සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත නිරාවරණය වීම පිණිස රජය විසින් කුරුඳු නිෂ්පාදකයින් වෙත පහසුකම් සැපයිය යුතුය.
- v. කුරුඳු පොතු ගසන්නන් පුහුණු කිරීම සහ එම ක්‍රියාකාරකම් සඳහා තරුණ පරපුර දිරි ගැන්වීම සඳහා රජය වැඩි වශයෙන් ආයෝජනය කළ යුතුය.
- vi. කුරුඳු නිෂ්පාදනයන්හි උසස් ප්‍රමිතිය පවත්වා ගැනීම සඳහා යාන්ත්‍රීකරණය කිරීම මෙන් ම නවීකරණය කිරීම සිදු කළ යුතුය. ගොවීන්ට සහ කුරුඳු එකතුකරන්නන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම ද කුරුඳුවල ප්‍රමිතිය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වේ.
- vii. කුරුඳු අපනයන මිල ගණන් ස්ථාවරව පවත්වා ගැනීම සඳහා යාන්ත්‍රණයක් හඳුන්වා දිය යුතුය.
- viii. කුරුඳු අපනයන රටවල් විශේෂීකරණය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රමුඛතා වෙළෙඳපොළ හඳුනා ගැනීම සහ නව වෙළඳපොළ හඳුනා ගැනීම.
- ix. සිලෝන් සිනමන් සඳහා වෙනම එච්.එස් කේත අංකයක් හඳුන්වා දීම.

සිදුකරමින් පවතින අධ්‍යයන

01. පහතරට තෙත් කලාපයේ කුඹුරු බිම් වී වගාව සඳහා සීමාකාරීව බලපාන සාධක පදනම් කරගෙන වර්ගීකරණය කිරීම

<p>පර්යේෂණ කණ්ඩායම</p> <p>අයි.පී.පී.එම් විජේසිංහ</p> <p>සිසිර හපුආරච්චි</p> <p>නෙල්කා විජේරත්න</p>	<p>සම්බන්ධීකරණ නිලධාරී</p> <p>සම පර්යේෂක (ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව)</p> <p>සම පර්යේෂක (ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව)</p>
---	--

මූල්‍ය ප්‍රභවය ඒකාබද්ධ අරමුදල

විෂය පථය සහ අරමුණු

තාක්ෂණික සාධකවල සහ සමාජ ආර්ථික සාධකවල බලපෑම හේතුවෙන් පහතරට තෙත් කලාපයේ කුඹුරු ඉඩම් පරිහරණය කිරීමට සහ කළමනාකරණය කිරීමට බාධා ඇති වී තිබේ. කුඹුරු ඉඩම් ගොඩ කිරීම, කුඹුරු වගා නොකර අත් හැරීම, අඛණ්ඩව වගා නොකිරීම මෙම කලාපයේ ඇති ගැටලු අතර වේ. කුඹුරු ඉඩම් පරිහරණය අවම වන ප්‍රධාන තාක්ෂණික සීමාවන් වන්නේ ජල වහනය සම්බන්ධ ගැටලු, මුහුදු ජලය කාන්දු වීම නිසා ලවණතාවය වැඩි වීම, රසායන ද්‍රව්‍ය මිශ්‍ර වීම, වාරි ජලය ලබා ගත නොහැකි වීම, ගංවතුර, ආම්ලිකතාවය , ක්ෂාරීයභාවය, කුඹුරුවල හැල්බව ආදිය වන අතර සමාජ ආර්ථික වශයෙන් බලපාන ගැටලු ලෙස අස්වැන්න අඩුවීම, ශ්‍රම හිඟය, අයිතිය හා බුක්තිය සම්බන්ධ ගැටලු, යන්ත්‍රෝපකරණ සම්බන්ධ ගැටලු, නිෂ්පාදන යෙදවුම්වල මිල ඉහළ යාම ආදිය පෙන්වා දිය හැකිය. උද්යෝගීමත් මෙන් ම සාර්ථක ගොවීන් පිරිසක් විසින් සමහර කුඹුරු ඉඩම් වගා කර ඇති නමුත් අඩු අස්වැන්නක් ලැබීම සහ වෙනත් භෞතික සීමාවන්ට මුහුණ දීමට ඔවුන්ට සිදු වී තිබේ. එබැවින්, වී වගාවට බලපා ඇති සීමාකාරී සාධක පාදක කර ගෙන කුඹුරු ඉඩම් වර්ගීකරණය කිරීමේ ක්‍රමවේදයක් ගොඩ නැගීම සහ පහතරට තෙත් කලාපයේ වී ගොවීන්ගේ සමාජ ආර්ථික වටපිටාව අධ්‍යයනය කිරීම කාලීන වේ. මෙම අධ්‍යයනය ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව සිදු කරන අධ්‍යයනයකි.

අධ්‍යයනයේ විශේෂිත අරමුණු වන්නේ,

- i. කුඹුරු ඉඩම් වී වගාව සඳහා තාක්ෂණික වශයෙන් සීමාකාරීව බලපාන සාධකවල ක්‍රියාත්මක පදනම් කර ගනිමින් වර්ගීකරණය කිරීම.
- ii. ඉහත වර්ගීකරණය අනුව හඳුනාගත් ඉඩම් කාණ්ඩවල වී වගාව කෙරෙහි බලපාන සමාජ ආර්ථික සාධකවල බලපෑම පිළිබඳ අධ්‍යයනය කිරීම.
- iii. නියමිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක ප්‍රදේශයට උචිත වන පරිදි කුඹුරු ඉඩම් ඵලදායීව පරිහරණ කළ හැකි සැලැස්මක් යෝජනා කිරීම.

ප්‍රගතිය

අධ්‍යයනයෙහි දත්ත එක්රැස් කිරීම මේ වන විට අවසන් කර ඇති අතර දත්ත විශ්ලේෂණය සහ වාර්තාව ලිවීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.

පාරිසරික සහ ජල සම්පත් කළමනාකරණ අංශය

01. මව් ආර ව්‍යාපෘතියේ සමාජ ආර්ථික බලපෑම

පර්යේෂණ කණ්ඩායම ජී. ජී. ඩී. එල්. ඩබ්ලිව්. සමරසිංහ සම්බන්ධීකරණ නිලධාරී
එච්. ජේ. සී. ජයසූරිය සම පර්යේෂක

මූල්‍ය ප්‍රභවය ඒකාබද්ධ අරමුදල

විෂයපථය සහ අරමුණු

නිරන්තර නියං තත්ත්වයන්ට ගොදුරු වන මලල ඔය දෝණියට ජලය සැපයීමේ අරමුණින් වාරිමාර්ග දෙපාර්තමේන්තු විසින් මව් ආර ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. ජල හිඟය හේතුවෙන් අතහැර දමන ලද හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කයන්හි හෙක්ටයාර 1500ක කුඹුරු ඉඩම් ප්‍රමාණයක් සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය. ශ්‍රී ලංකා රජයේ ඒකාබද්ධ අරමුදලින් රුපියල් මිලියන 600ක මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් කර තිබුණි.

අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වූයේ ව්‍යාපෘතියෙන් එහි ප්‍රතිලාභීන්ට ඇති වූ සමාජ ආර්ථික බලපෑම අධ්‍යයනය කිරීමයි.

අධ්‍යයනයේ විශේෂිත අරමුණ වූයේ,

- i. ව්‍යාපෘති ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය සහ අනෙකුත් ජීවනෝපායන්ට මව්ආර ව්‍යාපෘතියේ බලපෑම අධ්‍යයනය කිරීම.
- ii. ප්‍රතිලාභීන්ගේ සමස්ත ජීවන තත්ත්වය කෙරෙහි මව් ආර ව්‍යාපෘතියේ බලපෑම පරීක්ෂා කර බැලීම.

සොයා ගැනීම්

- i. යල සහ මහ කන්නයන් දෙකම වගා කළ කුඹුරු ඉඩම් කට්ටි ප්‍රමාණය ව්‍යාපෘතියෙන් පසුව 20% සිට 98% දක්වා වැඩි වී තිබේ.
- ii. ව්‍යාපෘතියෙන් පසුව ගොඩ ඉඩම් වගා කිරීම ද ඉහළ ගොස් තිබේ. යල සහ මහ කන්න දෙකම වගා කළ ගොඩබිම් ප්‍රමාණය මව් ආර ජලය ලැබීමෙන් පසුව සත් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ.
- iii. ප්‍රධාන ඇළ මාර්ගයෙන් නීති විරෝධී ලෙස ජලය ලබා ගැනීම හේතුවෙන් පහළ ඉඩම්වලට ජල සැපයුම අවිනිශ්චිත වී වගා සැලසුම් කිරීම අපහසු වීමෙන් පහත් ප්‍රදේශවලට ගොවිතැනට බලපෑම් ඇති වී තිබේ.

- iv. කන්නයන් දෙකෙහිම බොහොමයක් ඉඩම් වගා කෙරෙන බැවින් තණබිම් සොයා ගැනීමට අපහසු වීමෙන් තම සතුන්ට කෑම සොයා දීමේ ගැටලුවට කිරි ගොවිහු මුහුණ දෙති.
- v. ජල සැපයුම සුලභ වීමත් සමඟ සනීපාරක්ෂක පහසුකම් ඉහළ ගොස් තිබේ. ගෘහස්ත ජල අවශ්‍යතා සපුරා ගැනීමට වැය වූ කාලය අවම වීමෙන් ප්‍රතිලාභීන්ට තම ඉතිරි වූ කාලය වෙනත් ප්‍රයෝජනවත් කාර්යයන්හි යෙදවීමට හැකි වී තිබේ.

නිර්දේශ

- i. පහත්බිම්වලට ජලය සැපයීම තහවුරු කිරීම සඳහා ප්‍රධාන ඇළ මාර්ගය ඔස්සේ අවසරයකින් තොරව ජලය ලබා ගැනීම නියාමනය කිරීම.
 - ii. වගා කරන බිම් ප්‍රමාණය වැඩි කිරීම පිණිස ජලය බෙදාහැරීමේ අපශ්‍රාමවත් ප්‍රතිසංස්කරණය කිරීම.
 - iii. ගව පාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා තණබිම් ස්ථාපනය කිරීම.
- 02. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාරිපෝෂිත වී ගොවීන්ගේ ආදායම් විවිධාංගීකරණය කිරීම සඳහා පවතින අවස්ථාවන් සහ බාධක**

පර්යේෂණ කණ්ඩායම	ජේ. ඒ. යූ. පී ජයසිංහ ආර්. එම්. එම්. එච්. කේ රම්බොඩගෙදර ඒ.එම්.එස් පෙරේරා	සම්බන්ධීකරණ නිලධාරිනි සම පර්යේෂක සම පර්යේෂක
-----------------	---	---

මූල්‍ය ප්‍රභවය ඒකාබද්ධ අරමුදල

විෂයපථය සහ අරමුණු

මෙම අධ්‍යයනයෙන් අපේක්ෂිත අරමුණ වන්නේ වී ගොවීන්ට ලැබෙන විවේකී කාල පරාසය ඇස්තමේන්තුගත කිරීම , විවිධ ගොවීන් විවේකී කාල පරාසය ප්‍රයෝජනයට ගැනීමේ විවලාසතා කෙරෙහි බලපාන සාධක හඳුනා ගැනීම, ගොවිපළ හා ගොවිපළ ආශ්‍රිත නොවන ක්‍රම හරහා කුටුම්භ ආදායම වැඩිකර ගැනීම සඳහා ගොවීන්ට ඇති හැකියාවන් සහ බාධක හඳුනා ගැනීම ආදියයි.

සොයා ගැනීම්

- i. නියැදියේ ගොවීන්ගෙන් 90%කට වඩා ප්‍රකාශ කළේ වෙනත් ආදායම් උත්පාදන මාර්ගයක නිරත වීම සඳහා තමන්ට විවේකී කාලයක් ඇති බවයි.

- ii. ගොවීන්ගෙන් 98%කට වඩා ගොවිපළ ආශ්‍රිත හෝ ගොවිපළ නොවන යන ක්‍රමයන්ගෙන් එක් ක්‍රමයකින් තම ආදායම විවිධාංගීකරණය කර ගෙන අමතර ආදායමක් උත්පාදනය කර ගෙන තිබේ. ගොවීන්ගෙන් 97%කට වඩා තම ආදායම විවිධාංගීකරණය කර ගැනීම විශේෂයෙන් අනෙකුත් ක්ෂේත්‍ර බෝග වැවීම වැනි ගොවිපළ ආශ්‍රිත ක්‍රමයකින් සිදු කර ගෙන තිබෙන අතර 30%ක ප්‍රතිශතයක් ගොවිපළ නොවන ආදායම් උත්පාදන මාර්ගයක් හරහා තම ආදායම් විවිධාංගීකරණය කර ගෙන තිබේ.
- iii. විවිධ වි ගොවීන් අතර ආදායම් විවිධාංගීකරණය කිරීම නිර්ණය කරන ප්‍රධාන කරුණු අතර අධ්‍යාපන මට්ටම, ජීවත්වන ප්‍රදේශය, වාරි යෝජනා ක්‍රමය, සම්පත් සුලභතාවය (භූමිය, ශ්‍රමය සහ ප්‍රාග්ධනය) ප්‍රධාන වේ.
- iv. නිරන්තර ගංවතුර තත්ත්ව වැනි ස්වභාවික උපද්‍රව සහ වන සතුන්ගෙන් වන හානි , ප්‍රමාණවත් නොවන වාරි ජලය, සම්පත් ඌනතාවය, සෘණාත්මක ආකල්ප, ඉහළ වෙළෙඳපොළ අවිනිශ්චිතතා සහ දැනුම හිඟකම ආදිය ආදායම් විවිධාංගීකරණය සඳහා පැවති ප්‍රධාන අභියෝගයන් වේ.
- v. යටිතල පහසුකම් දියුණු කිරීම සහ ණය පහසුකම් ලබා ගැනීම සඳහා ඇති ප්‍රවේශය ආදායම් විවිධාංගීකරණය සඳහා ඇති ප්‍රධාන අවස්ථාවන් වේ.

නිර්දේශ

- i. ගොවීන්ගේ අධ්‍යාපනය : ආදායම් විවිධාංගීකරණය පිළිබඳව ගොවීන් තුළ ඇති සෘණාත්මක ආකල්ප වෙනස් කිරීම පිණිස ආදායම් විවිධාංගීකරණය තුළින් ඇතිවන ප්‍රතිලාභ පිළිබඳව ගොවීන් දැනුවත් කළ යුතුය.
- ii. ගොවීන්ගේ කුසලතා සංවර්ධනය කිරීම : අවදානමට ලක්ව සිටින ගොවීන්ගේ අදායම් මට්ටම ඉහළ නැංවීම සඳහා විකල්ප රැකියා කේන්ද්‍ර කර ගත් කුසලතා දියුණු කිරීමට (විශේෂයෙන් ම ගොවිපළ නොවන) හා ගොවිතැන් කටයුතු සඳහා මෙම ප්‍රදේශයේ ජලය හිඟ බැවින් ජලය අඩුවෙන් භාවිතා කර ගොවිතැන් කළ හැකි උසස් තාක්ෂණය හඳුන්වා දීම ද කළ හැකිය.
- iii. ආයතනික මැදිහත්වීම : කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ගොවි කටයුතු සංවර්ධන දෙපාර්තමේන්තුව වැනි රජයේ ආයතන පළාත් පාලන ආයතන සම්බන්ධීකරණය ඇතිව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී ගොවීන් අතර ආදායම් විවිධාංගීකරණය ප්‍රවලිත කිරීම සඳහා මැදිහත් විය යුතුය.

03. නිල්වලා ව්‍යාපාරයට අයත් ප්‍රදේශ තුළ වගා නොකරන ඉඩම් ප්‍රජාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා ඵලදායීව භාවිතයට ගැනීම

පර්යේෂණ කණ්ඩායම එච්.ජේ.සී. ජයසූරිය මහතා සම්බන්ධීකරණ නිලධාරී
 ජේ.ඒ.යූ.පී. ජයසිංහ මෙනෙවිය සම පර්යේෂක

මූල්‍ය ප්‍රභවය ඒකාබද්ධ අරමුදල

විෂය පථය සහ අරමුණු

නිල්වලා ව්‍යාපාරයට අයත් ප්‍රදේශ තුළ ඇති ඉඩම් වගා නොකිරීමට බලපා ඇති හේතු හඳුනා ගැනීම, එම ඉඩම් ප්‍රජාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා ඵලදායීව යොදා ගැනීමට පවතින විභවතාවය සහ ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීම මෙම අධ්‍යයනයේ අරමුණ විය.

සොයා ගැනීම්

01. නිල්වලා ව්‍යාපාරයට අයත් ඉඩම් වගා නොකිරීමට බලපා ඇති ප්‍රධාන හේතු

- i. ගංගාවේ ජලය, දෙපස ඇති කුඹුරු යායන්ට ලබා ගැනීම හෝ අවශ්‍ය කාලවල දී විශේෂයෙන්ම වැසි කාලයේ යාය තුළ ජලය රඳවා තබා ගැනීම ක්‍රමවත් පරිදි සිදු නොවීම.
- ii. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව ප්‍රමාණවත් ශ්‍රමය සහ මූල්‍ය ප්‍රතිපාදන නොතිබීම හේතුවෙන් අමුණු පද්ධතිය, වාරිමාර්ග නිර්මිතයන්, ජලය බැස යන ඇළ මාර්ග සහ ගංවතුර ආරක්ෂණ බැම් නඩත්තු කිරීම දුර්වල වීමෙන් ජල කළමනාකරණය නිසි පරිදි සිදු කළ නොහැකි වී තිබීම.
- iii. නදියේ ඉහළ දෝණියේ ඉදි කිරීමට යෝජනා කර තිබූ ජලාශ ඉදි නොකිරීම නිසා වැසි කාලයේදී ගලන අතිරික්ත ජලය රැස් කරගෙන වියළි කාලවල දී ප්‍රයෝජනයට ගැනීම සඳහා ක්‍රමවේදයක් නොතිබීම.
- iv. නිල්වලා ව්‍යාපාරයෙන් පසු ප්‍රදේශයේ පසෙහි පවතින ආම්ලික සංයෝග වාතයට නිරාවරණය වීම තීව්‍ර වී පසේ පසේ ආම්ලිකතාවය වර්ධනය වීම නිසා වගාවන් සිදු කළ නොහැකි වීම.
- v. වී වගාවෙන් ලැබෙන ආදායම් ප්‍රමාණවත් නොවීම සහ වී වගාව බහුතරයකගේ ප්‍රධාන ආදායම් මාර්ගය නොවීම හේතුවෙන් ගොවීන් වී වගාවෙන් ඇත් වෙමින් පැවතීම.
- vi. වී වගාව සඳහා අවශ්‍ය කම්කරු ශ්‍රමය හිඟ වීම සහ ඒ සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම.

vii. ප්‍රතිපත්තිමය සීමා සහ ආකල්පමය බාධා නිසා කුමන තත්ත්වයක් යටතේ වුව වී වගා කළ නොහැකි ඉඩම්වල විකල්ප බෝග වගා කිරීම බාධා වී තිබීම.

02. පසේ ආම්ලික තත්ත්වයට ගොදුරු වූ ඉඩම් ප්‍රමාණය සහ මුහුදු මට්ටමට පහළින් පිහිටි බිම් ප්‍රමාණය සම්බන්ධයෙන් නිවැරදි සංඛ්‍යාලේඛන නොමැති වීම ඊට අදාළ කළමනාකරණ තීරණ ගැනීමේ දී ගැටලුවක්ව පැවතීම.

03. මුහුදු මට්ටමට වඩා පහළින් ඇති ඉඩම්වල වී වගා කිරීමේ දී අතිරික්ත ජලය පොම්ප කර ඉවත් කිරීම (සෙ.මී 15ක් පමණ මට්ටමක් දක්වා) සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන අතරම ඊට සාපේක්ෂව ඉහළින් පිහිටි ඉඩම් විශාල ප්‍රමාණයක් ද එම නිසා වියළි තත්ත්වයට පත් වීමෙන් එවැනි ඉඩම්වල පවතින වගාවන් ජලය නොමැතිකමින් විනාශ වී යාමේ අවදානම ඇතුළු අහිතකර ප්‍රතිඵල ගණනාවක් නිර්මාණය වී තිබේ.

04. නිල්වලා ව්‍යාපාරයට අයත් ප්‍රදේශය තුළ පශු සම්පත් සංවර්ධනය සඳහා විශේෂයෙන් කිරි ගව පාලනය සඳහා ඉහළ විභවතාවයක් පවතී. නමුත්, දැනට ගොවීන් අතර ප්‍රචලිතව පවතින නිදැලි ක්‍රමයට ගවයින් නඩත්තු කිරීමේ ක්‍රමය වගාවන් සමඟ එකවිට කළ නොහැකි වීමෙන් සතුන් සඳහා ප්‍රමාණවත් තණකොළ ප්‍රමාණයක් සපයා ගැනීමත් ගැටලුවක් වී තිබේ.

නිර්දේශ

01. ජල කළමනාකරණය විධිමත් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතු අතර එහිදී අනුක්‍රමිකව වගා කිරීමේ රටාවක්/ සැලැස්මක් සකස් කිරීම එනම් ගංඟාවේ ඉහළ කොටසේ ඉඩම් වගා කිරීම ප්‍රථමයෙන් සිදු කර අනතුරුව පහළට එක් එක් යාය අනුක්‍රමිකව වගා කිරීම, පවතින අමුණු පද්ධති සහ වාරි නිර්මිතයන් අලුත් වැඩියා කිරීම හා නඩත්තු කිරීම, වියළි කාලවල දී ගංඟාවේ පවතින ජලය කුඹුරු ඉඩම් වෙත සපයා ගැනීම සඳහා නව ජල කළමනාකරණ ව්‍යුහයන් ගොඩ නැගීම, පවතින අමුණුවලින් අවශ්‍ය අවස්ථාවන්හි ජලය යම් ප්‍රමාණයක් යාය තුළ ගබඩා කර අතිරික්ත ජලය බැස යාමට හැකි වන පරිදි අමුණුවල ව්‍යුහමය වෙනස්කම් සිදු කිරීම, ගඟේ ඉහළ කොටසෙහි අමුණු ඉදිකිරීමට පහසුකම් සැලසීම සහ වාරි පද්ධතීන් මෙහෙයුම් හා නඩත්තු කටයුතු සඳහා අදාළ ආයතනවලට ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කිරීම.

02. පාංශු සහ පාරිසරික සාධකවලින් එල්ලවෙන අභියෝග ජය ගැනීම සඳහා ගංඟාවේ පහළ ද්‍රෝණිය ආශ්‍රිත ඉඩම්වල වී වගාවේ දී පැළ සිටුවීම, ලවණතාවයට සහ ආම්ලිකතාවයට ඔරොත්තු දෙන වී ප්‍රභේද තෝරා ගැනීම, වී වගා කළ නොහැකි ඉඩම්වල කුරුළු හා පොල් වැනි බෝග වර්ග ප්‍රවර්ධනය සහ ගැටලුකාරී පාංශු තත්ත්වයන්හි දී සාර්ථක ලෙස යොදා ගත හැකි විශේෂිත වගා ක්‍රමවේදයන් (සෝර්ජන් 'Sorjan' වැනි ක්‍රමවේද) ප්‍රචලිත කිරීම.

03. විකල්ප බෝග වගාවන් (පත්, කොළ එළවළු, නෙලුම්, හතු, කුරුඳු, පොල් වැනි) ආරම්භ කිරීම සඳහා ගොවීන් දැනුවත් කිරීම සහ සවිබල ගැන්වීම.
04. බෝග වගා කටයුතු සමඟ ඒකාබද්ධව සත්ත්ව පාලනය සිදු කිරීම තුළින් ලබා ගත හැකි ප්‍රතිලාභ පිළිබඳ ගොවීන් දැනුවත් කිරීම සහ ගොවි ප්‍රජාවට අවශ්‍ය සහය ලබා දීම තුළින් එවැනි ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම.
05. නව වැඩි දියුණු කළ ප්‍රභේදවල ගවයන් සුක්ෂම හෝ අර්ධ සුක්ෂම ක්‍රම යටතේ ඇති කිරීම සහ ප්‍රදේශයේ පාරිසරික තත්ත්වයන්ට යෝග්‍ය තණකොළ විශේෂ වගා කිරීම සඳහා ගොවීන් දිරිමත් කිරීම සහ අවශ්‍ය සහයෝගය ලබා දීම.

අලෙවි, ආහාර ප්‍රතිපත්ති සහ කෘෂි ව්‍යාපාර අංශය

ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන ජීවන වියදම් සමාලෝචන කමිටුව වෙත වෙළඳපොළ තොරතුරු සැපයීම පිණිස 1979 වර්ෂයේ ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයෙහි මෙම අලෙවි, ආහාර ප්‍රතිපත්ති සහ කෘෂි ව්‍යාපාර අංශය (කලින් අලෙවි පර්යේෂණ ඒකකය) ස්ථාපිත කොට තිබේ. එවක පටන් මෙම අංශය විසින් ප්‍රතිපත්ති සම්පාදකයන්ට, වෙළඳුන්ට, ගොවීන්ට සහ ඉල්ලීම් සිදු කළ විට සිසුන්ට වශයෙන් නිරන්තරයෙන් අදාළ දත්ත සැපයීම සිදු කරනු ලැබේ.

ඉහත සඳහන් කළ කාර්යයන්ට අමතරව, මෙම අංශය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ආහාර ප්‍රසම්පාදන සහ අධීක්ෂණ ඒකකය වෙත මිල තොරතුරු සැපයීම ද සිදු කරනු ලැබේ. එමඟින් රජයේ ආයතනවලට (රෝහල් සහ ත්‍රිවිධ හමුදාවන්) ආහාර මිල ගණන් ප්‍රසම්පාදන කටයුතුවල දී වඩාත් උචිත මිල ගණන් නිර්ණය කිරීම පහසු කරනු ලබයි.

01. ආහාර තොරතුරු සහ වෙළඳපළ තොරතුරු ව්‍යාපෘතිය : දත්ත හා තොරතුරු ප්‍රචාරක වැඩසටහන

පර්යේෂණ කණ්ඩායම

සී.පී. හතුරුසිංහ මිය	සම්බන්ධීකරණ නිලධාරීන්
රෝෂිණි රඹුක්වැල්ල මිය	සම පර්යේෂක
ආර්.පී. විදානපතිරණ මිය	සම පර්යේෂක
දුමින්ද ප්‍රියදර්ශන මයා	සම පර්යේෂක
එන්.පී.ඊ. සමන්ත මයා	සම පර්යේෂක
ඩබ්.ඒ.එන්. විජේසූරිය මයා	සම පර්යේෂක
ඊ.ඒ.සී. ප්‍රියංකර මයා	සම පර්යේෂක
ඉන්දිකා එදිරිසිංහ මෙනෙවිය	සම පර්යේෂක
වම්පිකා ජයමිණි මෙනෙවිය	සම පර්යේෂක

සහායක පිරිස

සංඛ්‍යාන නිලධාරීන්	03
සංඛ්‍යාන සහකාරවරුන්	10
අනියම් විමර්ශකයින්	28

මූල්‍ය ප්‍රභවය: ඒකාබද්ධ අරමුදල

අලෙවි, ආහාර ප්‍රතිපත්ති සහ කෘෂි ව්‍යාපාර අංශය විසින් ප්‍රතිපත්ති සම්පාදකයින්ට නිසි කලට නිවැරදි දත්ත සහ තොරතුරු සපයනු ලැබේ. සුපුරුදු පරිදි ආහාර ද්‍රව්‍ය පිළිබඳ මිල තොරතුරු සහ වෙළඳපළ තොරතුරු පිටකොටුව, තොටළඟ, දෙමටගොඩ, බොරැල්ල, වැල්ලවත්ත, කිරුළපන, නුගේගොඩ, කඩවත සහ කිරිඳිගොඩ සහ පිටකොටුව තොග වෙළඳපළ ආදී ස්ථාන 9කින් රැස් කර ගනු ලැබේ. ඊට අමතරව, දිවයිනේ ප්‍රධාන ආහාර නිෂ්පාදනය කරන සහ ආහාර පරිභෝජනය සිදු කරන දිස්ත්‍රික්කයන්හි පිහිටි වෙළඳපළ 28කින් ද තොරතුරු රැස් කර ගනු ලැබේ.

දත්ත එක්රැස් කර ගැනීම සංඛ්‍යාන නිලධාරීන් තිදෙනෙකු, සංඛ්‍යාන සහකාරවරුන් 07 දෙනෙකු සහ අනියම් විමර්ශකයින් 28දෙනෙකු විසින් සිදු කරනු ලැබේ. පිට පළාත්වල දත්ත රැස් කිරීම සඳහා සංඛ්‍යාන නිලධාරීන් සංඛ්‍යාන සහකාරවරුන් සහ අනියම් විමර්ශකයින් යොදවා තිබේ.

2014 වර්ෂයේ ආවරණය කළ ප්‍රදේශ වන්නේ කුරුණෑගල, නිකවැරටිය, දඹුල්ල, මාතලේ, අනුරාධපුර, තඹුත්තේගම, පොළොන්නරුව, නුවරඑළිය, මහනුවර, බදුල්ල, කැපපෙට්පොල, රත්නපුර, ඇඹිලිපිටිය, හම්බන්තොට, තිස්සමහරාම, මාතර, ගාල්ල, කළුතර, මොණරාගල, දෙහිඅත්තකණ්ඩිය, අම්පාර, පුත්තලම, මරදගහමුල, මීගොඩ සහ නාරාහේන්පිට ආදී ප්‍රදේශයි. වර්ෂයේ අවසාන භාගයේ යාපනය, කිලිනොච්චිය, වවනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කයන්ට ද අනියම් විමර්ශකයින් අනුයුක්ත කරනු ලැබිණි.

මීට අමතරව, දෛනිකව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් සහ 6666 මොබිටෙල් සෘජු දුරකථන මිල තොරතුරු සේවයෙන් බෙදා හැරීම පිණිස දිනපතා ආහාර ද්‍රව්‍ය තොග මිල ගණන් පිටකොටුව, මහනුවර, දඹුල්ල, නොරොච්චෝලේ, තඹුත්තේගම, මරදගහමුල සහ මීගොඩ ප්‍රධාන වෙළඳපොළවලින් එක්රැස් කරනු ලැබේ. ඊට අමතරව එම තොරතුරු <http://www.harti.gov.lk/> ආයතනික වෙබ් අඩවියෙහි පළ කෙරේ. මීට අමතරව නුවරඑළිය සහ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානවලින් එක්රැස් කරගන්නා තොග මිල ගණන් කෙටි පණිවිඩ සේවය හරහා බෙදා හැරීම ද සිදු කරනු ලබයි. කොළඹ සහ පිට පළාත්වල තොග සහ සිල්ලර මිල ගණන් සහ ප්‍රධාන නිෂ්පාදන දිස්ත්‍රික්කයන්හි නිෂ්පාදන මිල ගණන් විශ්ලේෂණය කිරීමෙන් සතිපතා සෑම සිකුරාදාවකම ආහාර ද්‍රව්‍ය විවරණිකාවක් නිකුත් කරනු ලබයි. ඒ අනුව, සලකා බලන වර්ෂය තුළ සතිපතා ආහාර විවරණිකා 52ක් සහ මාසික ආහාර තොරතුරු පිළිබඳ විවරණිකා 12ක් නිකුත් කර තිබේ.

2014 වර්ෂයේ ප්‍රගතිය

- i. සතිපතා ආහාර විවරණිකාව- විවරණිකා 52ක් නිකුත් කර තිබේ.
- ii. දෛනික ආහාර මිල ගණන් අවශ්‍ය නිලධාරීන් වෙත වසර පුරාම නිකුත් කර තිබේ.
- iii. මාසික ආහාර තොරතුරු පිළිබඳ විවරණිකා 12ක් නිකුත් කර තිබේ.
- iv. දෛනික සහ සතිපතා මිල තොරතුරු නිසි කලට ජන මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

- v. සියලුම මිල තොරතුරු සහ අනෙකුත් වෙළඳපොළ තොරතුරු ඉල්ලීම් කළ රාජ්‍ය ආයතනවලට සහ පෞද්ගලික අංශයේ ආයතනවලට සපයා තිබේ.

02. පොහොර පිළිබඳ තොරතුරු විවරණිකාව

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ පාලක මණ්ඩලයේ ඉල්ලීම පරිදි දිවයින තුළ පොහොර සැපයුමෙහි හා බෙදා හැරීමේ තත්ත්වය පිළිබඳ මාසික විමර්ශන වාර්තාවක් පාලක මණ්ඩල රැස්වීම වෙත ඉදිරිපත් කරනු ලැබේ. පොහොර තොරතුරු විවරණිකාව නියමිත කාලය තුළ නිකුත් කර පාලක මණ්ඩල සාමාජිකයින් වෙත බෙදා හැරීමට ද කටයුතු කරනු ලැබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත බාර දුන් තත් කාර්ය වාර්තා

- i. **2014 යල- ලොකු දුනු බෝග තත්ත්වය** - ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරීන් ආර්.එන්.කේ රඹුක්වැල්ල මහත්මිය විසින් සකස් කරන ලදී.
- ii. **තක්කාලි වගාව, මිල විචලනය සහ තක්කාලි සැකසුම් කිරීමේ හා අපනයනය කිරීමේ සාධ්‍යතාව පිළිබඳ වාර්තාව** - අධි පර්යේෂක සී.පී හතුරුසිංහ මිය, පර්යේෂණ නිලධාරීන් ජයමිණි වම්පිකා මෙනෙවිය, පර්යේෂණ නිලධාරීන් ඉන්දිකා එදිරිසිංහ මෙනෙවිය සහ සංඛ්‍යාන නිලධාරී උපුල් අරුණ ශාන්ත යන මහත්ම මහත්මීන් විසින් සකස් කරන ලදී.
- iii. **ප්‍රධාන නිෂ්පාදන ප්‍රදේශයන්හි (2013/14 මහ සහ 2014 යල) අනෙකුත් ක්ෂේත්‍ර බෝග සැකසුම් තත්ත්වය** : හාල්, මුං ඇට, කවපි, බඩ ඉරිඟු, සෝයා බෝංචි, තල, රටකපු - ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරීන් රුවිනි විදානපතිරණ විසින් සකස් කරන ලදී.
- iv. **2014 වර්ෂයේ මැයි දක්වා වී/ සහල් තත්ත්වය** - අලෙවි, ආහාර ප්‍රතිපත්ති සහ කෘෂි ව්‍යාපාර අංශ ප්‍රධානී සී.පී හතුරුසිංහ මිය සහ සංඛ්‍යාන නිලධාරී උපුල් අරුණ ශාන්ත විසින් සකස් කරන ලදී.
- v. **2014 වර්ෂයේ වී/ සහල් තත්ත්වය** - ඩබ්.එච්.ඩී ප්‍රියදර්ශන, ඩබ්.ඒ.එන්. විජේසූරිය සහ ඊ.ඒ.සී ප්‍රියංකර යන පර්යේෂණ නිලධාරීන් විසින් සකස් කරන ලදී.
- vi. **2014 මහ සහ යල කන්නවල වී නිෂ්පාදන පිරිවැය** - සංඛ්‍යාන නිලධාරී උපුල් අරුණ ශාන්ත සහ අලෙවි, ආහාර ප්‍රතිපත්ති සහ කෘෂි ව්‍යාපාර අංශයේ සංඛ්‍යාන නිලධාරීන් විසින් සකස් කරන ලදී.
- vii. **2014 වර්ෂයේ වී කෙටීම සඳහා පිරිවැය** - සංඛ්‍යාන නිලධාරී උපුල් අරුණ ශාන්ත සහ අලෙවි, ආහාර ප්‍රතිපත්ති සහ කෘෂි ව්‍යාපාර අංශයේ සංඛ්‍යාන නිලධාරීන් විසින් සකස් කරන ලදී.

සම්පූර්ණ කළ අධ්‍යයන

1. පාරම්පරික සහල් ප්‍රභේදයන්හි නිෂ්පාදනය සහ අලෙවිය : වර්තමාන තත්ත්වය සහ අනාගත විභවතා

පර්යේෂණ කණ්ඩායම රෝෂීණි රඹුක්වැල්ල මිය ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරීන්
 ඊ.ඒ.සී ප්‍රියංකර මහතා පර්යේෂණ නිලධාරී

මූල්‍ය ප්‍රභවය ඒකාබද්ධ අරමුදල

ශ්‍රී ලාංකීක ගොවීන් විසින් වසර 3000ක පමණ කාලයක් තිස්සේ පාරම්පරික සහල් ප්‍රභේද මැනවින් ආරක්ෂා කරගනිමින්, සංවර්ධනය කර ගනිමින් සහ භාවිතයට ගනිමින් පැවතිණි. කෙසේ නමුත්, වැඩිවන ජනගහනයත් සමඟ 1950 දී පමණ ‘ එච් ’ කාණ්ඩයේ වී ප්‍රභේද හඳුන්වා දීමත් සමඟ ගොවීන් නව වී ප්‍රභේදයන් භාවිතයට යොමු වීමෙන් පාරම්පරික සහල් විශේෂ අභාවයට යෑම සිදු විය. පාරම්පරික වී ගොවිතැනෙහි පාරිසරික, ආර්ථික සහ සමාජීය ප්‍රතිලාභ රැසක් පැවතිය ද ඒවා ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය කිරීමේ ප්‍රධාන අභියෝග කිහිපයක් පවතී. පසුගිය වසර කිහිපය තුළ පාරම්පරික සහල් සඳහා වැඩිවන ඉල්ලුමත් සමඟ රට තුළ පාරම්පරික සහල් ව්‍යාප්ත කිරීමේ වැදගත්කම රජය විසින් හඳුනා ගෙන තිබේ. එබැවින්, පාරම්පරික සහල් ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය, ගැටලු සහ අනාගත විභවතා පිළිබඳ අධ්‍යයනයක් සිදු කිරීම කාලෝචිත වේ.

විෂයපථය සහ අරමුණු

මෙම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ පාරම්පරික සහල් ප්‍රවර්ධනයෙහි වර්තමාන තත්ත්වය, ගැටලු සහ අනාගත විභවතා අධ්‍යයනය කිරීමයි. විශේෂිත අරමුණු වන්නේ,

- i. පාරම්පරික වී වගා කිරීමේ වර්තමාන තත්ත්වය අවබෝධ කර ගැනීම සහ ගොවීන් මුහුණ දෙන ගැටලු හඳුනා ගැනීම.
- ii. පාරම්පරික සහල් විශේෂ අලෙවි කිරීම සඳහා පවතින අලෙවි නාලිකා හඳුනා ගැනීම සහ ඒවායෙහි අලෙවිය ප්‍රවර්ධනයට අදාළව පවතින විභවතා සහ ගැටලු හඳුනා ගැනීම.
- iii. පාරම්පරික සහල් සඳහා පවතින පාරිභෝගික රුචිකත්වය හා මිල දී ගැනීමේ වර්ධන හඳුනා ගැනීම.

ගොවීන් සම්බන්ධ කර ගනිමින් සිදු කළ අධ්‍යයනය සඳහා නියැදිය තෝරා ගැනීමේ දී කොළඹ, ගාල්ල, කුරුණෑගල, කෑගල්ල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක තෝරාගනු ලැබූ අතර පාරිභෝගිකයින් සම්බන්ධ කර ගත් අධ්‍යයනය සඳහා වෙනාන්විතව කොළඹ දිස්ත්‍රික්කය තෝරා ගනු ලැබිණි. මෙම අධ්‍යයනය සඳහා සරල අහඹු නියැදි ක්‍රමය භාවිතා කළ අතර තෝරා ගත් දිස්ත්‍රික්කයන්හි පාරම්පරික වී ප්‍රභේද වගා කළ ගොවීන් 60දෙනෙකු වශයෙන් දිස්ත්‍රික්ක පහෙන්

ගොවීන් 300ක් අහඹු ලෙස තෝරා ගැනීම සිදු කරන ලදී. කොළඹ දිස්ත්‍රික්කයෙන් සම්ප්‍රදායික සහල් මිල දී ගන්නා පාරිභෝගිකයින් 100දෙනෙකු ඒවා මිල දී ගන්නා අවස්ථාවේ තෝරා ගන්නා ලදී. ප්‍රමාණාත්මක සහ ගුණාත්මක යන ක්‍රම දෙකම දත්ත විශ්ලේෂණය සඳහා භාවිතා කෙරිණි.

සොයා ගැනීම්

- i. පාරම්පරික වී විශේෂයන් රැසක් පැවතියද නියැදියේ ගොවීන් අතර වඩාත් ප්‍රචලිතව පැවතියේ සුවඳැල් (23%), කුරුළුකුඩ (16%), හීනට්ටි (12%), පව්වපෙරුමාල් (11%) සහ කහවනු (7%) වැනි පාරම්පරික වී වර්ගයි.
- ii. සමස්ත නියැදියෙන් 87%ක පමණ පිරිසක් පාරම්පරික සහල් වර්ග නිෂ්පාදනයේ දී රසායනික පොහොර භාවිතා කොට නොතිබුණු අතර කොම්පෝස්ට් පොහොර (55%), කුකුළු පොහොර (50%), ගොම (41%) සහ කොළ පොහොර (40%) වැනි කාබනික පොහොර භාවිතා කර තිබුණි.
- iii. දුර්වල ව්‍යාප්ති සේවය (24%), අඩු අස්වැන්න (15%) සහ සතුන් සහ කුරුල්ලන් විසින් සිදු කරන බෝග හානිය (11%) සහ ආදී ගැටලු පාරම්පරික වී ගොවීන් මුහුණ දුන් ගැටලු අතර වෙයි.
- iv. පාරිභෝගිකයින්ගෙන් 71% පමණම පාරම්පරික සහල් පරිභෝජනයට යොමු වී ඇත්තේ වසරකට වඩා අඩු කාල සීමාවක් තුළය. එමෙන්ම පාරිභෝගිකයින්ගෙන් 77%ක්ම සුවඳැල් සහල් වර්ගය සඳහා වැඩි කැමැත්තක් දක්වනු ලබයි.

නිර්දේශ

- i. පාරම්පරික සහ නව වී ප්‍රභේදයන්හි සාමාන්‍ය වී අස්වැන්නෙහි සැලකිය යුතු පරතරයක් පැවතීණි. එබැවින්, සම්ප්‍රදායික සහ නව වී ප්‍රභේදයන්හි සම්මිශ්‍රණයක් නිර්දේශ කරනු ලැබේ. මෙම ඉලක්කය සපුරා ගැනීම පිණිස පාරම්පරික සහල් ප්‍රචර්ධනය කිරීම සඳහා පුරන් වූ කුඹුරු විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ඇති පුරන් කුඹුරු භාවිතා කිරීමට යෝජනා කෙරේ.
- ii. පොදු සංවිධාන සහ සමාජ සංවිධාන සහභාගීත්වය තුළින් ව්‍යාප්ති සේවය ශක්තිමත් කළ යුතුය. පවතින සමාජ සංවිධාන පාරම්පරික වී වගාව ප්‍රචලිත කිරීම සඳහා වැඩි කැමැත්තක් දක්වන අතර ඒ සඳහා අන් අයගේ සහයෝගය අපේක්ෂා කරයි.
- iii. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදු කරන බෝග අස්වනු නෙළීමේ සමීක්ෂණයක් මඟින් සාමාන්‍ය අස්වැන්න මැනිය යුතුය.

- iv. පාරම්පරික සහල් ප්‍රභේදයන්හි පෝෂණීය ගුණය සහ ඖෂධීය ගුණය පිළිබඳව සිදු කරන පර්යේෂණ දිරිමත් කළ යුතුය.
- v. පාරම්පරික සහල් විශේෂයන්හි ප්‍රත්‍යක්ෂ ගුණ පිළිබඳව මහජනයා දැනුවත් කෙරෙන තොරතුරු ව්‍යාප්ති සේවයක් ස්ථාපිත කළ යුතු අතර ජනප්‍රිය පුද්ගලයින් හා අන්තර්ජාතිකව ප්‍රචලිත වීඩිO ක්‍රම භාවිතයෙන් ආදිය භාවිතයෙන් ප්‍රචාරණය සිදු කළ හැකිය.
- vi. පාරම්පරික සහල් අලෙවි ක්‍රියාවලිය තුළ සිදු වන අක්‍රමිකතා සහ දූෂණ වැටලීම සඳහා දැඩි නීති සහතික කිරීමේ ක්‍රමවේදයක් පැනවිය යුතුය.

2. ශ්‍රී ලංකාවේ පෝෂණීය ආහාර වේලක් සඳහා වන අවම පිරිවැය ගණනය කිරීම

පර්යේෂණ කණ්ඩායම	එන්.පී.පී සමන්ත මහතා	සම්බන්ධීකරණ නිලධාරී
	ඩබ්.එච්.ඩී ප්‍රියදර්ශන මහතා	සම පර්යේෂක
	ඊ.ඒ.සී ප්‍රියංකර මහතා	සම පර්යේෂක
	පී.ඒ.ජේ වමපිකා මෙනවිය	සම පර්යේෂක

මූල්‍ය ප්‍රභවය ලෝක ආහාර වැඩසටහන

ලෝක ආහාර සංවිධානය, වෛද්‍ය පර්යේෂණ ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ සම්බන්ධීකරණ අංශය, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය යන සියලුම ආයතනවල දායකත්වයෙන් මෙම අධ්‍යයනය සිදු කරනු ලැබිණි.

ආහාර වේලක අවම පිරිවැය (CoD) ගණනය කිරීම යනු දේශීය ආහාර ද්‍රව්‍යවල අඩංගු පෝෂක, ඒවායෙහි මිල සහ සුලභබව ආදිය සැලකිල්ලට ගනිමින් කුටුම්භයක සියලු පෝෂණ අවශ්‍යතා තෘප්තිමත් වන ආකාරයෙන් නිර්මාණය කළ න්‍යායික, ආහාර වියදම ආකෘතියක් සඳහා යන අවම වියදම ගණනය කිරීමයි. කුටුම්භ ආදායම පිළිබඳ දත්ත සමඟ ගැළපීමේ දී ආහාර වේලක අවම පිරිවැය (CoD) ආදර්ශිත පෝෂණ ආහාර වේලක වියදම සෛද්ධාන්තිකව දැරිය හැකි කුටුම්භයන්හි අනුපාතය ඇස්තමේන්තුගත කිරීමේ හැකියාව ලැබේ. පෝෂණීය ආහාර වේලක් ලබා ගැනීම සඳහා ඇති මූල්‍ය හැකියාව අනුව කුටුම්භ කණ්ඩායම් තුනකට බෙදිය හැකිය. එනම් (අ) පෝෂක සහ කැලරි (ආ) පෝෂක පමණක් සහ (ඇ) කැලරි හෝ පෝෂක යන දෙවර්ගයම සඳහා ප්‍රවේශයක් නැති වශයෙනි. එබැවින් ආහාර වේලක අවම පිරිවැය නම් සංරචකය මඟින් පෝෂණීය ආහාර වේලක් සඳහා ඇති ආර්ථික හැකියාව හෝ දරා ගැනීමේ හැකියාව මැන බැලීමට භාවිතා කළ හැකිය. මන්දපෝෂණය හෝ ක්ෂුද්‍ර පෝෂක ඌණතා හට ගනුයේ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් හැකියාවක් නැති වීම නිසා ද යන්න මේ නිසා හඳුනා ගත හැකි වේ. 2013 ඔක්තෝම්බර් සිට 2014 සැප්තැම්බර් දක්වා කාලය පරාසයක් මෙම අධ්‍යයනයෙන් විශ්ලේෂණය කෙරේ. මහ කන්නයේ අස්වනු වපුරන සමය (2013 ඔක්තෝම්බර් - 2014 ජනවාරි), මහ කන්නයේ වී අස්වනු නෙළන සමය (2014 පෙබරවාරි- මාර්තු), යල කන්නයේ අස්වනු වගා කරන සමය (2014 අප්‍රේල් - ජූලි) සහ යල කන්නයේ අස්වනු නෙළන සමය (2014 අගෝස්තු- සැප්තැම්බර්) වශයෙන් සමස්ත කාල පරාසය කන්න 04කට බෙදන ලදී.

- i. ආදර්ශ පවුලක් සඳහා වන පෝෂ්‍යදායී ආහාරවේලක පිරිවැය උතුරු පළාතේ මහ කන්නයේ දී රු.11,831 සිට බස්නාහිර පළාතේ යල කන්නයේ දී රු.18,913 දක්වා විචලනය වේ. පෝෂණීය ආහාර වේලක අවම පිරිවැය නැගෙනහිර පළාත හැර සියලුම පළාත් සඳහා යල කන්නයේ අස්වනු නෙළන සමයේ සිට මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කරන කාලය දක්වා 2% සිට 16% දක්වා පරාසයකින් ඉහළ ගොස් තිබේ.

- ii. ශක්තිය පමණක් අඩංගු ආහාර වේලක් සඳහා වන පිරිවැය මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කරන කාලයේ නැගෙනහිර පළාතේ රු.4898ක සිට බස්නාහිර පළාතේ යල කන්නයේ අස්වනු නෙළන සමයේ රු.7268ක දක්වා පරාසයකට විහිදෙයි. කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ශක්තිය පමණක් අඩංගු ආහාර වේලක් සඳහා වන වියදම මහා කන්නයේ රෝපණ සමයේ දී සියලුම පළාත්වල 15% (උතුරු පළාත) සිට 41%ක (බස්නාහිර පළාත) පරාසයක් දක්වා සැලකිය යුතු අන්දමින් වැඩි වී ඇති බවයි. ශ්‍රී ලංකාවේ ආහාර වේලෙහි ප්‍රධාන ශක්ති ප්‍රභවය වන සහල් ප්‍රභේදයන්හි මිල ගණන් නාඬු සහල් සහ සුදු කැකුළු සඳහා පිළිවෙළින් 35% සිට 69% බස්නාහිර පළාතේ මහ කන්නයේ අස්වැද්දන සමයට සාපේක්ෂව යල අස්වනු නෙළන සමයේ ඉහළ ගොස් තිබේ.
- iii. සියලුම පළාත්වල සියලුම සාමාජිකයින් සඳහා පෝෂ්‍යදායී ආහාරවේලක් හඳුනා ගත හැකි විය. කෙසේ නමුත් එම පෝෂක සපයා ගැනීමට අපහසු බව සහ එමඟින් ආහාරවේලක වියදම ඉහළ යාමට හේතු විය හැකි බවද පෙනෙන්නට තිබේ. සියලුම පළාත්වල යකඩ අඩංගු වී තිබූ අතර මුළු පළාත් සංඛ්‍යාවෙන් අඩක කැල්සියම් අන්තර්ගතව තිබිණි. උතුරු පළාත සඳහා විටමින් සී සහ විටමින් බී 2 පවා 100%කින් හමු වූ අතර විටමින් සී සහ විටමින් බී 2 අඩංගු ලාභදායී ආහාර සපයා ගත හැකි වේ නම් වඩාත් ලාභදායී ආහාර වේලක් මෙම සංරචකය අනුව සකස් කර ගත හැකිව තිබූ බව පෙනේ. විශ්ලේෂණය සඳහා අන්තර්ගත සියලුම අහාර ද්‍රව්‍ය අතුරින් ආහාර වේලක අවම පිරිවැය (CoD) සංරචකය විසින් වඩාත් පිරිමැසුම්දායී පෝෂණීය ආහාරවේලක් සඳහා පහත සඳහන් ආහාර තෝරා ගනු ලැබිණි. සහල්, පරිප්පු, මුකුණුවැන්න, වියළි සාලයා, කඩල, පොල්තෙල්, පාම් තෙල්, පීකුදු, වියළි හාල්මැස්සන්, වියළි මිරිස් ඒ අතර වේ.
- iv. සියලුම කන්නයන්හි බොහොමයක් පළාත්වල MCCAL හා MCNUT ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා MCCAL හා MCNUT සපයා ගැනීම /දරා ගැනීම පහත ගොස් තිබේ. ජනගහනයේ මිල දී ගැනීමේ හැකියාව අතින් ඉදිරියෙන් සිටින බස්නාහිර පළාත සියලුම පළාත් අතුරින් මහ කන්නයේ අස්වනු වගා කරන සමයේ දී ඉතා ඉහළ සපයා ගැනීම /දරා ගැනීම ක් වාර්තා වේ. ඉන් 22%ක් පමණක් MCNUT දරා ගැනීමට අපහසු ලෙස වාර්තා වේ. යල කන්නයේ අස්වනු නෙළන සමයේ ආහාර මිල ගණන් ඉහළ යාම නිසා MCNUT දරා ගැනීමට අපහසු ප්‍රතිශතය 28%ක් දක්වා ඉහළ ගොස් තිබේ. යල කන්නයේ අස්වනු නෙළන සමයේ පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමට ආර්ථික හැකියාවක් නොමැති වීමෙන් නැගෙනහිර පළාතේ එම අගය 55%ක් තරම් අහිතකර මට්ටමකට පත්වේ. සියයට 48ක ගෘහ ඒකක ප්‍රමාණයක් පෝෂණ දරිද්‍රතා සීමාවේ පහළින් සිටින ඌව පළාතේ පෝෂ්‍යදායී ආහාර සඳහා ඇති ප්‍රවේශය අතින් ඉතා පහළම මට්ටමක පවතින අතර සබරගමුව (41%), මධ්‍යම පළාත (39%) සහ උතුරු පළාත (36%) යන පළාත්වල ද යල කන්නයේ අස්වනු නෙළන කාලයෙහි එම අගය පහළ යන පළාත් වේ.
- v. සියලුම පළාත්වල MCCAL දරා ගැනීමේ හැකියාව සියලුම පළාත්වල කන්නයන්හි අඛණ්ඩව පහත වැටී තිබේ. උතුරු පළාතේ ගෘහ ඒකක 13%කට පමණ පාහේ මහ කන්නයේ ප්‍රමාණවත් කැලරි ප්‍රමාණයක් ලබා ගත නොහැකි වන අතර යල කන්නයේ

එය 16% දක්වා ඉහළ යයි. නැගෙනහිර පළාතේ එම අනුපාතයන් පිළිවෙළින් 8% සිට 14% දක්වා වන අතර ඌව පළාතේ එය 8% සිට 12% දක්වා වශයෙනි. බස්නාහිර පළාතේ ගෘහ ඒකක 1%ක් පමණක් මහ කන්නයේ දී කැලරි දරිද්‍රතා සීමාවට පහළින් සිටි අතර යල අස්වනු නෙළන සමයේ එය 3% දක්වා ඉහළ ගොස් තිබුණි.

- vi. කන්නයන් සියල්ල තුළම COD ප්‍රතිඵල ගණනය කිරීමෙහි ප්‍රතිඵල මඟින් පෙනී යනුයේ ශ්‍රී ලාංකීය සන්දර්භය තුළ පෝෂණීය ආහාර වේලක් සඳහා ආර්ථිකමය වශයෙන් ප්‍රවේශවීමට හැකියාවක් නොමැති බවයි. මන්දපෝෂණය තීරණය කරනු ලබන එකම නිර්ණායකය පෝෂණීය ආහාර ලබා ගැනීමට ඇති ආර්ථික හැකියාව නොවුණ ද එය පෝෂණ අවශ්‍යතාවය සපුරා ගැනීමට ඇති වැදගත් මූලික අවශ්‍යතාවයකි. එබැවින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ දී මෙම මානයන් සැලකිල්ලට ගැනීම අත්‍යවශ්‍ය මූලික අවශ්‍යතාවයකි.

සිදු කෙරෙමින් පවතින පර්යේෂණ

01. ශ්‍රී ලංකාවේ වී අලෙවිය සඳහා රජයේ මැදිහත්වීම : මිලදී ගැනීමේ සහ පශ්චාත් කොට කළමනාකරණ ගැටලු

- පර්යේෂණ කණ්ඩායම :**
- ඩබ්.ඒ.එන්. විජේසූරිය මහතා - සම්බන්ධීකරණ නිලධාරී
 - ආර්.පී විදානපතිරණ මිය - සම පර්යේෂක
 - පී.ඒ.ජේ වමපිකා මෙනවිය - සම පර්යේෂක
 - ඩබ්.එච්.ඩී ප්‍රියදර්ශන - සම පර්යේෂක

මූල්‍ය ප්‍රභවය : ඒකාබද්ධ අරමුදල

විෂයපථය සහ අරමුණු :

වෙළඳපළ තුළ වී සහ සහල් අලෙවිකරණ ක්‍රියාවලිය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා රාජ්‍ය මැදිහත්වීම සහල් නිෂ්පාදනය කරන බොහොමයක් ආසියාතික රටවලට පොදු තත්ත්වයකි. ගොවීන්ට වී සඳහා සහතික මිලක් ලබා දීමට සහ පාරිභෝගිකයින්ට සහල් පහසු මිලට ලබා ගැනීමට හැකියාව ලබා දීම මෙම රජය මැදිහත් වීමේ ප්‍රධාන අරමුණ වන අතර මෙම ක්‍රියාවලිය විවිධ රටවල් විවිධ ආකාරයෙන් සිදු කරනු ලබයි. 2005 වර්ෂයේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාරව ශ්‍රී ලංකා වී අලෙවි මණ්ඩලය ප්‍රතිස්ථාපනය කරන ලද අතර එමඟින් වී මිල දී ගැනීමේ කටයුතු 2008 වර්ෂයේ සිට ආරම්භ කරන ලදී. වී අලෙවි මණ්ඩලය ප්‍රතිස්ථාපනය කිරීමේ අරමුණු අතර කෘෂි නිෂ්පාදන සහතික මිලට සහතික මිලට මිල දී ගැනීම, සහල් බෙදා හැරීම ස්ථාවර කිරීම, කෘෂි නිෂ්පාදනවල ගුණාත්මකඛව වැඩි දියුණු කිරීමට නිෂ්පාදකයින් පෙළඹවීම හා ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ආරක්ෂණ තොගයක් පවත්වා ගෙන යාම ප්‍රධාන වේ. වී ජාතික බෝගයක් ලෙස සැලකෙන අතර වී සඳහා සහතික මිලක් හඳුන්වා දී තිබීම කෘෂිකාර්මික

ක්ෂේත්‍රයේ තිරසාරභාවය වෙනුවෙන් ගත හැකි ප්‍රඥාගෝචර තීරණයකි. වී අලෙවි මණ්ඩලයේ දායකත්වය ගොවීන්ට තම වී සඳහා ලැබෙන මිල ස්ථාවර වීමට කොතෙක් දුරය ඉවහල් වී ඇත් ද යන්න මෙම අධ්‍යයනය තුළින් විස්තර කරනු ඇත.

අධ්‍යයනයේ අරමුණු

මෙම අධ්‍යයනයේ අරමුණ වන්නේ වී අලෙවිය සඳහා රජයේ මැදිහත්වීමේ ක්‍රියාවලිය විමර්ශනය කිරීම සහ ගැටලු හඳුනා ගැනීමයි.

අධ්‍යයනයේ විශේෂිත අරමුණු වන්නේ

- i. ගොවිපොළ මිල ස්ථායීව පවත්වා ගෙන යාම සඳහා වී මිලදී ගැනීමේ වැඩසටහනෙහි බලපෑම විමර්ශනය කිරීම.
- ii. වී අලෙවි මණ්ඩලයේ පශ්චාත් තොග කළමනාකරණ ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම.
- iii. වී අලෙවිය සඳහා රජයේ මැදිහත්වීමේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍යවන ප්‍රතිපත්තිමය මූල පිරිමි හඳුනා ගැනීම.

ප්‍රගතිය

දත්ත එක්දස් කිරීම (ද්විතීයික දත්ත රැස් කිරීම සහ ප්‍රධාන තොරතුරු කාරකයින් සමඟ කරන සම්මුඛ සාකච්ඡා) අවසන් කර තිබේ. දත්ත විශ්ලේෂණය සහ වාර්තාව ලිවීමේ කටයුතු සිදු කරමින් පවතී.

මානව සම්පත් හා ආයතනික සංවර්ධන අංශය

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන පුහුණු වැඩසටහන්වල අරමුණ වන්නේ ගොවිජන සහ ග්‍රාමීය සංවර්ධන ක්‍රියාකාරකම්හි නිරත වී සිටින පුද්ගලයින්ගේ ආකල්ප, කුසලතා සහ දැනුම වර්ධනය කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ගොවි ප්‍රජාවගේ සමාජ ආර්ථික තත්ත්වය වර්ධනය කිරීමයි.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ පුහුණු වැඩසටහන්හි සේවාවලට පිරිස ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සිට ශ්‍රී ලංකාවේ ග්‍රාමීය හා කෘෂිකාර්මික ප්‍රජාවට සෙත සලසන සංවර්ධන ක්‍රියාකාරකම්වල නිරත වී සිටින රජයේ සහ රජයේ නොවන ආයතනවල උසස් නිලධාරීන් දක්වා වූ පුළුල් පරාසයක ව්‍යාප්ත වී සිටිති.

මානව සම්පත් හා ආයතනික සංවර්ධන අංශය විසින් මෙහෙයවනු ලබන පුහුණු වැඩසටහන් පහත සඳහන් ආකාරයට ව්‍යුහගත වී ඇත.

- i. ගොවි ජනතාවගේ අවශ්‍යතාවන්ට යෝග්‍ය පරිදි පුහුණු වැඩසටහන් සකස් කිරීම, සංවිධානය කිරීම, සම්බන්ධීකරණය සහ පුහුණු වැඩසටහන් පැවැත්වීම.
- ii. ගොවිජන ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ ආයතනවල ඉල්ලීම පරිදි පුහුණු වැඩසටහන් සකස් කිරීම සහ සම්බන්ධීකරණය කිරීම, මෙන්ම ඒ ආශ්‍රිත ක්‍රියාබද්ධ පර්යේෂණ පැවැත්වීම.
- iii. අනෙකුත් ආයතනවල ඉල්ලීම මත පුහුණු විශේෂඥයින් ලබා දීම.

මීට අමතරව, ජාතික සහ අන්තර්ජාතික පුහුණු, සම්මන්ත්‍රණ සහ වැඩමුළු සංවිධානය කිරීම සහ අනෙකුත් ජාතික හා ජාත්‍යන්තර සංවිධාන සමඟ සම්බන්ධීකරණය සිදු කිරීම ද ප්‍රමුඛ වේ. මානව සම්පත් හා ආයතනික සංවර්ධන අංශය විසින් 2014 වර්ෂයේ දිවයින පුරා ක්‍රියාත්මක කළ පුහුණු වැඩසටහන් පහත දැක්වේ.

01. ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීම හා කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගීත්ව ක්‍රමවේදය භාවිතා කිරීම පිළිබඳ පුහුණු වැඩසටහන

<p>පුහුණු කණ්ඩායම එස්.එම්.ඒ. සමරකෝන් මහතා</p> <p>ආර්.එල්.එන්. ජයතිස්ස මහතා</p> <p>පී.සී.ජේ. ද සිල්වා මහතා</p> <p>එස්. ඇපාසිංහ මහතා</p> <p>එච්.එම්.ජේ.කේ. හේරත් මහතා</p>	<p>අංශ ප්‍රධානී/ මානව සම්පත් හා ආයතනික සංවර්ධන අංශය(සම්බන්ධීකරණ නිලධාරී)</p> <p>සහය අධි පර්යේෂක ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී</p> <p>පර්යේෂණ නිලධාරී</p> <p>ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී</p>
---	---

මෙම පුහුණු වැඩසටහනෙහි ප්‍රධාන අරමුණ වන්නේ සංවර්ධන ව්‍යාපෘතීන් දේශීය මට්ටමින් සැලසුම්කරණයේ දී හා කළමනාකරණයේ දී ප්‍රජා සහභාගීත්වයේ වටිනාකම පිළිබඳ සහභාගීවන්නන්ට අවබෝධයක් ලබා දීම හා ප්‍රජා සහභාගීත්ව ක්‍රමවේදය ඔස්සේ වර්තමානයේ ක්‍රියාත්මක වන ග්‍රාමීය/කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන්වලට අනුයුක්තව සෘජුව කටයුතු කරන නිලධාරීන්ගේ දැනුම, කුසලතා සහ හැකියාවන් ඉහළ නැංවීම තුළින් උක්ත අරමුණ ඉටු කර ගැනීමයි.

මෙහි එක් පුහුණු වැඩසටහනක් 2014 වර්ෂය තුළ පවත්වනු ලැබේ. මාතර දිස්ත්‍රික්කයේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා එම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. සහභාගී වූ නිලධාරීන් සංඛ්‍යාව 30කි.

02. ග්‍රාමීය ප්‍රජා ව්‍යාපෘතීන් සැලසුම් කිරීම හා කළමනාකරණය සඳහා වූ සහභාගීත්ව ක්‍රමවේදය පිළිබඳ එක් දින පුහුණු වැඩසටහන

<p>පුහුණු කණ්ඩායම</p> <p>ඊ.එම්. අභයරත්න මහතා ජේ.කේ.එම්.ඩී. වන්දුසිරි මහතා ආචාර්ය එම්.එස්. සේනානායක එස්.එම්.ඒ. සමරකෝන් මහතා ආර්.එල්.එන්. ජයතිස්ස මහතා පී.සී.ජේ. ද සිල්වා මහතා එස්. ඇපාසිංහ මහතා</p>	<p>අධ්‍යක්ෂ අතිරේක අධ්‍යක්ෂ අංශ ප්‍රධාන/ ප්‍රකාශන අංශය (සම්බන්ධීකරණ නිලධාරී) අංශ ප්‍රධාන/ මානව සම්පත් හා ආයතනික සංවර්ධන අංශය සහය අධි පර්යේෂක ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී පර්යේෂණ නිලධාරී</p>
---	---

මෙම පුහුණු වැඩසටහනෙහි අරමුණ වූයේ සුරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරා ගත් ප්‍රතිලාභීන් පිරිසකට අඹ වගා ව්‍යාපෘතියක් පිළිබඳව දැනුවත් කිරීම සහ නියමු ව්‍යාපෘතියක් ලෙස ප්‍රදේශයෙහි ක්‍රියාත්මක අඹ වගා ව්‍යාපෘතිය සඳහා ප්‍රජා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමයි.

පුහුණු වැඩසටහන සුරියවැව අන්තර්ජාතික ක්‍රීඩාංගනයෙහි පැවැත්වුණු අතර 2014 වර්ෂය තුළ ප්‍රතිලාභීන් 77ක් පුහුණු කරනු ලැබේ.

03. අලෙවිකරණ ව්‍යාප්තිය පිළිබඳ පුහුණු වැඩසටහන

<p>පුහුණු කණ්ඩායම</p> <p>එන්.පී.පී. සමන්ත මහතා</p> <p>ආචාර්ය ටී.ඒ. ධර්මරත්න මහතා</p> <p>සී.පී. හතුරුසිංහ මිය</p> <p>ඩබ්.එච්.ඩී. ප්‍රියදර්ශන මහතා</p> <p>ඊ.ඒ.සී. ප්‍රියංකර මහතා</p> <p>ඩබ්.ඒ.එන්. විජේසූරිය මහතා</p> <p>පී.සී.ජේ. ද සිල්වා මහතා</p>	<p>පර්යේෂණ නිලධාරී (සම්බන්ධීකරණ නිලධාරී)</p> <p>අධි පර්යේෂක</p> <p>අධි පර්යේෂක</p> <p>පර්යේෂණ නිලධාරී</p> <p>පර්යේෂණ නිලධාරී</p> <p>පර්යේෂණ නිලධාරී</p> <p>ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී</p>
---	---

අලෙවිකරණ ව්‍යාප්තියෙහි නිරතව සිටින ව්‍යාප්ති නිලධාරීන්ට අලෙවි කේන්ද්‍රීය නිෂ්පාදන ක්‍රමයක් ප්‍රවර්ධනය කිරීම පිණිස වන පුහුණුවක් ලබා දීම සඳහා මෙම පුහුණු වැඩසටහන් නිර්මාණය කර තිබේ. මෙම වැඩසටහනෙහි මූලික අරමුණ අලෙවිකරණ ව්‍යාප්තියෙහි මූලික සංකල්ප සහ අලෙවි හා ව්‍යාපාර සැලසුම් සකස් කිරීම, ගොවීන් අතර අලෙවිකරණ ව්‍යාප්තිය ප්‍රවලිත කිරීමේ ක්‍රම සහ නිෂ්පාදන හා අලෙවි සැලසුම් සඳහා අලෙවි තොරතුරු යොදා ගත හැකි ආකාරය පිළිබඳව පුහුණුවන්නන් සතු දැනුම වැඩි දියුණු කිරීමයි.

2014 වර්ෂය තුළ ක්‍රියාත්මක කළ පුහුණු වැඩසටහන් සංඛ්‍යාව දෙකකි. වයඹ පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුයුක්ත නිලධාරීන් 60 දෙනෙකු පුහුණු කිරීම සඳහා මෙම වැඩසටහන් පැවැත්විණි.

04. සමාජ සජීවීකරණය පිළිබඳ පුහුණු වැඩසටහන

<p>පුහුණු කණ්ඩායම</p> <p>එස්.එම්.ඒ. සමරකෝන් මහතා</p> <p>පී.සී.ජේ. ද සිල්වා මහතා</p> <p>එච්.එම්.ජේ.කේ. හේරත් මහතා</p> <p>එච්.ජේ.සී.ජයසූරිය මහතා</p> <p>එච්.එම්.සී.කේ හේරත් මහතා</p>	<p>අංශ ප්‍රධාන/මානව සම්පත් හා ආයතනික සංවර්ධන අංශය)</p> <p>ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී</p> <p>පර්යේෂණ නිලධාරී</p> <p>පර්යේෂණ නිලධාරී</p> <p>බාහිර සම්පත් දායක</p>
---	---

සමාජ සජීවීකාරකයින් ලෙස ගොවිකටයුතු හා ග්‍රාමීය සංවර්ධන ක්‍රියාකාරකම්හි නිරතව සිටින කෘෂිකර්ම හා ග්‍රාමීය සංවර්ධන නිලධාරීන් සඳහා මෙම පුහුණු වැඩසටහන සංවිධානය කර තිබේ. මෙම පුහුණු වැඩසටහනෙහි අරමුණ එයට සහභාගීවන්නන්ගේ සමාජ සජීවීකරණය හා සහභාගීත්ව සංවර්ධනය පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම වැඩි දියුණු කිරීමයි.

2014 වසරේ සංවිධානය කර තිබූ වැඩසටහන් සංඛ්‍යාව 4කි. මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට සම්බන්ධ නිලධාරීන්ට සහ ආර්ථික සංවර්ධන නිලධාරීන් 144ක් වෙනුවෙන් මෙම පුහුණු වැඩසටහන් පවත්වා තිබේ.

05. ගොවි සංවිධාන සවිබල ගැන්වීම පිළිබඳව ගොවි සංවිධාන නායකයින් පුහුණු කිරීමේ වැඩසටහන

<p>පුහුණු කණ්ඩායම</p> <p>එස්.එම්.ඒ. සමරකෝන් මහතා</p> <p>පී.සී.ජේ. ද සිල්වා මහතා</p> <p>තිලක් කන්දේගම මහතා</p> <p>එස්.පී. ගාමිණී</p> <p>ඩබ්.එස්.යූ. කුලසිරි මහතා</p>	<p>අංශ ප්‍රධාන/ මානව සම්පත් හා ආයතනික සංවර්ධන අංශය</p> <p>ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී</p> <p>බාහිර සම්පත්දායක</p> <p>බාහිර සම්පත්දායක</p> <p>බාහිර සම්පත්දායක</p>
--	--

මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ ගොවි සංවිධාන නායකයින් සවිබල ගැන්වීම තුළින් ගොවි ප්‍රජාව සඳහා ගොවි සංවිධානවල උපරිම ප්‍රයෝජන ලබා ගැනීමයි. ඊට අමතරව මේ වැඩසටහන මගින් එක් එක් අදාළ දිස්ත්‍රික්කයන්හි තිබෙන ගොවි සංවිධානයන්හි ප්‍රධාන නිලධාරීන් වන සභාපති, ලේකම්, භාණ්ඩාගාරික ඇතුළු කාරක සභාවේ සියලු දෙනාටම මෙම පුහුණුව ලබා දීම අරමුණු කර තිබේ. 2014 වර්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ පැවති ගොවි සතිය සංවර්ධන වැඩසටහනට සමගාමීව මෙම පුහුණු වැඩසටහන් මෙහෙයවන ලදී.

ගොවි ප්‍රජාවට සහ ග්‍රාමීය සංවර්ධන ක්‍රියාකාරකම්වලට ගොවි සංවිධාන නායකයින්ගේ උපරිම සේවය ලබා ගැනීමේ අවියෙන් ගොවි සංවිධාන නායකයින් 2372 දෙනෙකුට පුහුණුව ලබා දුන් අතර එම දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන 22ක් පමණ එහි දී සවිබල ගැන්වුණි.

06. ගොවි සංවිධාන සවිබල ගැන්වීමේ පුහුණු වැඩසටහන (දැයට කිරුළ 2013/2014)

<p>පුහුණු කණ්ඩායම</p> <p>එස්.එම්.ඒ. සමරකෝන් මහතා</p> <p>ආචාර්ය එම්.එස් සේනානායක මහතා</p> <p>පී.සී.ජේ. ද සිල්වා මහතා</p> <p>ඒ.බී විරක්කොඩි මහතා</p> <p>ආර්යපාල මහතා</p> <p>අයිරින් පෙරේරා මහත්මිය</p>	<p>අංශ ප්‍රධාන/ මානව සම්පත් හා ආයතනික සංවර්ධන අංශය</p> <p>අංශ ප්‍රධාන/ ප්‍රකාශන අංශය</p> <p>ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී</p> <p>බාහිර සම්පත්දායක</p> <p>බාහිර සම්පත්දායක</p> <p>බාහිර සම්පත්දායක</p>
---	--

මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ ගොවි සංවිධාන නායකයින් සවිබල ගැන්වීම ගොවි ප්‍රජාව සඳහා ක්‍රියාත්මක වන සංවර්ධන ක්‍රියාකාරකම්වලට ගොවි සංවිධානවල උපරිම ප්‍රයෝජන ලබා ගැනීම පිණිස ගොවි සංවිධාන ශක්තිමත් කිරීමයි.

2013-2014 දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අයත් ගොවි සංවිධාන නායකයින්ට මෙම පුහුණු වැඩසටහන් පැවැත් වූ අතර එක් දින පුහුණු වැඩසටහන් 21ක් පවත්වා ගොවි සංවිධාන නායකයින් සහ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාරවරුන් 2037කට පුහුණුව ලබා දෙන ලදී.

07. සංවර්ධන කතිකාවත

පී.සී.ජේ. ද සිල්වා මහතා

ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී

එස්.එම්.ඒ. සමරකෝන් මහතා

අංශ ප්‍රධාන/ මානව සම්පත් හා ආයතනික සංවර්ධන අංශය

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ මානව සම්පත් හා ආයතනික සංවර්ධන අංශය විසින් සංවිධානය කරනු ලබන මෙම විශේෂ දේශනය මඟින් ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලයේ දැනුම වර්ධනයේ කර ඔවුන්ගේ සේවය උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව ආයතනයට ලබා ගැනීමට අපේක්ෂා කරනු ලබයි. පසුගිය වර්ෂයේ පැවති සංවර්ධන කතිකාවත්හි පහත සඳහන් මාතෘකා සංවාදයට බඳුන් කෙරිණි.

- I. ධනාත්මක ආකල්ප වර්ධනය කිරීම - මෙම දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසින් පවත්වන ලදී.
- II. කෘෂිකර්මාන්තයට සම්බන්ධ සාම්ප්‍රදායික දැනුම - පරිසරවේදී පණ්ඩුල ඇදගම මහතා විසින් මෙම දේශනය සිදු කරන ලදී.

08. පුස්තකාල අධ්‍යාපන හා තොරතුරු ජාතික ප්‍රදර්ශනය

එස්.එම්.ඒ. සමරකෝන් මහතා

අංශ ප්‍රධාන/ මානව සම්පත් හා ආයතනික සංවර්ධන අංශය

පී.සී.ජේ. ද සිල්වා මහතා

ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී

එච්.එම්.ජේ.කේ. හේරත් මහතා

ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් 2014 වර්ෂයේ මැයි මස 06 සහ 09 යන දිනයන්හි සංවිධානය කරනු ලැබූ ජාතික ප්‍රදර්ශනයට හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ මානව සම්පත් හා ආයතනික සංවර්ධන අංශය ප්‍රදර්ශන කුටියක් ඉදිරිපත් කරනු ලැබිණි. එහි දී කෘෂිකාර්මික සහ ග්‍රාමීය සංවර්ධනයට අදාළ නව පර්යේෂණයන්හි සොයා ගැනීම් ආයතන ප්‍රකාශනයන් හරහා බෙදා හැරීමේ අවස්ථාව අප ආයතනයට හිමි වූ අතර අප ආයතනයේ ප්‍රකාශන මිල දී ගැනීමේ අවස්ථාව ද තරඹන්නන්ට උදා විය.

09. මාතර දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන මුහුණ දෙන කෘෂිකාර්මික ගැටලු පිළිබඳ වාර්තාව

පර්යේෂණ කණ්ඩායම

පී.සී.ජේ. ද සිල්වා මහතා - ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී

එස්.එම්.ඒ. සමරකෝන් මහතා - අංශ ප්‍රධාන/ මානව සම්පත් හා
ආයතනික සංවර්ධන අංශය

2014 ගොවි සතිය ප්‍රදර්ශනයට පූර්වගාමීව මාතර දිස්ත්‍රික්කයේ පවතින කෘෂිකාර්මික ගැටලු සම්බන්ධ සමීක්ෂණයක් සිදු කෙරුණු අතර ඊට අදාළ වාර්තාව ගොවි සතිය ආරම්භ වීමට ප්‍රථම කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කෙරිණි. සමීක්ෂණයේ දී මාතර දිස්ත්‍රික්කයේ තිබෙන සියලුම ගොවි සංවිධාන ආවරණය කළ අතර ගොවි සංවිධාන අදාළ එක් එක් ගොවි සංවිධානවල කාරක සභිකයින් මාර්ගයෙන් සාමාජිකයින් අතට පත් කළ කෙටි ප්‍රශ්නාවලියක් මගින් ගොවීන් මුහුණ දෙන සියලු ගැටලු පිළිබඳ තොරතුරු එක් රැස් කර ගනු ලැබිණි.

එක් එක් ගොවි සංවිධානයන්ට විශේෂිත වූ ගැටලු ඒ ඒ ගොවි සංවිධානයේ නම යටතේ වාර්තා කළ අතර වඩාත් පොදු ස්වරූපයේ ගැටලු පොදු ගැටලු යන ශීර්ෂය යටතේ වාර්තා කෙරිණි.

මාතර දිස්ත්‍රික්කයේ ගොවි සංවිධානවලට බලපාන පොදු කෘෂිකාර්මික ගැටලු කිහිපයක් හඳුනා ගනු ලැබිණි.

- i. ජලාපවාහන ගැටලු
- ii. වන සතුන්ගෙන් වගාවලට එල්ල වන තර්ජන
- iii. වගා නොකළ ඉඩම් සහ ඉන් පවතින තර්ජන
- iv. නිල්වලා ව්‍යාපෘතිය ආශ්‍රිත ගැටලු
- v. කුඹුරු ඉඩම් වගා නොකර අත් හැරීම සහ කෘෂිකර්මාන්තයට තරුණ දායකත්වය අඩු වීම

අවසන් කළ අධ්‍යයන

01. හඳුනානොගත් වකුගඩු රෝගයේ සමාජ ආර්ථික බලපෑම

පර්යේෂණ කණ්ඩායම	වතුර ජයම්පති මහතා	සම්බන්ධීකරණ නිලධාරී
	ආචාර්ය එම්.එස්. සේනානායක	සම පර්යේෂක
	එස්.එම්.ඒ. සමරකෝන් මහතා	සම පර්යේෂක

මූල්‍ය ප්‍රභවය ඒකාබද්ධ අරමුදල

විෂයපථය සහ අරමුණු

දැනට ශ්‍රී ලංකාවේ බොහොමයක් කෘෂිකාර්මික ප්‍රදේශයන්හි ව්‍යාප්තව ඇති රජරට වකුගඩු රෝගය ලෙස හඳුන්වන හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගයට ගොදුරු වූ පවුල්වල සමාජ ආර්ථික බලපෑම සොයා බැලීම පිණිස මෙම අධ්‍යයනය සිදු කරනු ලැබිණි. රෝගයට ගොදුරු වූ පවුල්වල ජීවනෝපායන්ට සිදු වී ඇති බලපෑම සොයා බැලීම, එම පවුල්වල අදායම් බිඳ වැටීම ගණනය කිරීම, ප්‍රතිකාර වෙනුවෙන් රෝගයෙන් පීඩා විඳින පවුල්වලට මාසිකව දැරීමට සිදු වී ඇති වියදම ගණනය කිරීම, රෝගීන්ගේ පවුල්වල ආහාර පරිභෝජන රටාවට සිදු වී ඇති බලපෑම සොයා බැලීම, රෝගීන් සිටින පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයට සිදු වී ඇති බලපෑම සොයා බැලීම, එම පවුල්වල කෘෂිකාර්මික නිෂ්පාදනයට රෝගය හේතුවෙන් සිදු වී ඇති බලපෑම සොයා බැලීම මෙහි විශේෂිත අරමුණු වේ. අනුරාධපුර,පොළොන්නරුව,ත්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවල සිදු කෙරුණු මෙම අධ්‍යයනය සඳහා එක් එක් දිස්ත්‍රික්කයෙන් 50ක් බැගින් රෝගයට ගොදුරු වූ පවුල් 200ක නියැදියක් භාවිතා කරන ලදී.

සොයා ගැනීම්

සොයා ගැනීම්වලට අනුව රෝගයට වැඩි වශයෙන්ම ගොදුරු වී ඇත්තේ පුරුෂ පාර්ශවයයි. සමස්ත නියැදියෙන් එම පිරිස 77%කි. රෝගයට ගොදුරුවූවන් 82%ක් ගෘහ මූලිකයෝ වූහ. වකුගඩු රෝගීන්ගෙන් බහුතරය වැඩිහිටියෝ වූ අතර ඔවුන්ගෙන් 67%ක් වයස අවුරුදු 50 සීමාවේ වූහ. වයස අවුරුදු 30ට අඩු රෝගය වැළඳුණු පිරිස 1.4% ක් වූ අතර අවුරුදු 40ට අඩු රෝගීන් ප්‍රතිශතය 4.5% වේ. අධ්‍යයනයට ලක් වූ ගෘහ ඒකකයන්හි රෝගීහු 17ක් ඒ වනවිටත් මිය ගොස් සිටියහ. මෙලෙස මිය ගොස් සිටි සියල්ලෝම රෝගය හඳුනා ගැනීමෙන් වසර 10කට අඩු කාලයක් තුළ මිය ගොස් සිටියහ. රෝගයට ගොදුරු වූ පවුල් බහුතරයකට සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය ලබා ගැනීමේ මාර්ග නොමැත. එම පවුල් 76%ක ජල මූලාශ්‍රය වූයේ ළිං ජලය වූ අතර 20%ක් නල ළිංවලින් ජලය ලබා ගත්හ. මධ්‍යසාර භාවිතය හා තරුණ වියේදී රෝගය වැළඳීම අතර දැඩි සබඳතාවයක් නොදක්නා ලදී. වකුගඩු රෝගය වැළඳීමට පෙර ප්‍රතිවාරීන් බහුතරයකට (67%) කිසිදු බෝ නොවන රෝගයක් වැළඳී නොතිබිණි. වකුගඩු රෝගීහු (72%) වකුගඩු රෝගයට ගොදුරු වීමත් සමඟ තමන්ට දියවැඩියා රෝගය වැළඳුණු බවත් එසේම 61%ක් රෝගීන් තමන්ට

අධික රුධිර පීඩනයට ද මේ සමඟ ගොදුරු වූ බවත් සඳහන් කරති. සමස්ත නියැදියෙන් 51%ක් ගෘහ ඒකක වකුගඩු රෝගය නිසා ආදායම් අහිමි වීමේ අත්දැකීමට මුහුණ දී තිබුණි. නියැදියෙන් 40%ක් සඳහන් කළේ රෝගය හේතුවෙන් තම ප්‍රධාන ආදායම් මාර්ගය වන ගොවිතැනට බලපෑමක් එල්ල වූ බවයි. රජයේ රෝහල් සායනවලින් බෙහෙත් ලබා දීම නිසා රෝගය වෙනුවෙන් ගෘහ ඒකකයට දරන්නට වූ මාසික වියදම සාපේක්ෂව අඩු අගයක් ගෙන තිබුණි. සමීක්ෂණයට ප්‍රථම මාසයේ කුටුම්භයකට ඖෂධ මිල දී ගැනීම සඳහා වැය වූ දළ වියදම පහත පරිදි වේ. අනුරාධපුර දිස්ත්‍රික්කය- රු.330, පොළොන්නරුව දිස්ත්‍රික්කය- රු.1251, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - රු.1013, මොණරාගල දිස්ත්‍රික්කය - රු.2178ක් වශයෙනි. තවද අධ්‍යයනයට අනුව රෝගය හේතුවෙන් අදාළ පවුල්වල ආහාර පරිභෝජනයට සැලකිය යුතු බලපෑමක් සිදු නොවී තිබුණ ද එම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයට එමඟින් යම් බලපෑමක් සිදු වී තිබුණි. ඒ හැරුණු කොට රෝගීන් විවිධ වංචාකරුවන්ගේ රැවටීම්වලට ලක් වී ඇති බවද අනාවරණ විය.

නිර්දේශ

අධ්‍යයනයේ සොයාගැනීම් පාදක කර ගනිමින් රෝගයෙන් සිදු වී ඇති සමාජ ආර්ථික බලපෑම අවම කර ගැනීම සඳහා පහත සඳහන් නිර්දේශයන් යෝජනා කළ හැකිය. එනම් වකුගඩු රෝගයට ගොදුරුවුවත් කලින් හඳුනා ගැනීම සඳහා රෝගය බහුල ප්‍රදේශයන්හි විධිමත් ජංගම පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීම, රෝගයේ ස්වභාවය සහ රෝග ලක්ෂණ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම එසේම රෝගය වළක්වා ගැනීම හා නිසි පරිදි ප්‍රතිකාර ලබා ගැනීම පිළිබඳ දැනුවත් කිරීම, රෝගීන් විවිධාකාරයේ වංචාකරුවන්ට හසු වීම වැළැක්වීමට පියවර ගැනීම, ප්‍රමිතියෙන් යුත් ජල පෙරණයන් ලබා ගැනීම සඳහා සහනාධාරයක් ලබා දීම, රෝගීන් පිළිබඳ විධිමත් හා ජාලගත තොරතුරු පද්ධතියක් පවත්වා ගැනීම, රෝගය ව්‍යාප්ත වූ ප්‍රදේශවල කෙටි කාලීන පියවරක් ලෙස පානීය ජල අවශ්‍යතා සඳහා වැසි දිය රැස් කිරීමට දිරි ගැන්වීම හා ඒ පිළිබඳ යළි උනන්දු කරවීම.

වකුගඩු රෝගය සහමුලින්ම තුරන් කරලීම සඳහා දීර්ඝ කාලීන වශයෙන් පියවර ගත යුතුය. මේ සම්බන්ධයෙන් වන ප්‍රධානතම අවශ්‍යතාවය නම් රෝග නිධානය හෝ හේතු හඳුනා ගැනීමයි. බහුවිෂයයික පර්යේෂණයන් සිදු කිරීමෙන් පමණක් එය සිදු කළ හැකි බව පෙනේ. එබැවින් බහු විෂයයික ප්‍රවීණයන් මවුල්ලක් විසින් එවැනි පරීක්ෂණයන් ආරම්භ කිරීම සඳහා පහසුකම් සැපයීම හා දිරිමත් කිරීම මෙහිලා වැදගත් වේ.

02. බස්නාහිර පළාතේ කුඹුරු ඉඩම් ගොඩ කිරීමට හේතු සහ එහි බලපෑම්

පර්යේෂණ කණ්ඩායම එච්.එම්.ජේ.කේ. හේරත් මහතා සම්බන්ධීකරණ නිලධාරී

මූල්‍ය ප්‍රභවය ඒකාබද්ධ අරමුදල

විෂයපථය සහ අරමුණු

වී නිෂ්පාදනය, කෘෂිකාර්මික කුටුම්භයන්ට ආදායමක් ලැබීම, ආහාර සුරක්ෂිතතාව, ජල අපවහන පද්ධති නඩත්තු කිරීම, එමෙන්ම පරිසරය සුරැකීම ආදී බහු ආංශික ක්‍රියාකාරකම් කෙරෙහි කුඹුරු ඉඩම් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ආහාර නිෂ්පාදනය, ජාතික ආහාර සුරක්ෂිතතාවය සහ පාරිසරික තිරසාරභාවය සැලකිල්ලට ගනිමින් රජය විසින් කුඹුරු ඉඩම් ආරක්ෂා කිරීම සඳහා නීති රෙගුලාසි රැසක් ක්‍රියාත්මක කර තිබේ. මෙම නීති රෙගුලාසි තිබිය දී වුව ද වසර ගණනාවක පටන් කුඹුරු ඉඩම් ගොඩ කිරීමේ ප්‍රමාණය වැඩිවෙමින් පවතී. තෙත් කලාපය මෙම ගැටලුවට වැඩියෙන් මුහුණ දෙන අතර නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල ද මෙම තත්ත්වය දැකිය හැකිය. බොහෝ පර්යේෂකයින් පෙන්වා දෙන ආකාරයට බොහෝමයක් ඉඩම් ගොඩ කරනුයේ නීති විරෝධීවය. අවසර ඇතිව හෝ නැතිව කුඹුරු ඉඩම් ගොඩ කිරීම හේතුවෙන් ප්‍රධාන වශයෙන් බලපෑමට ලක්ව තිබෙන්නේ බස්නාහිර පළාතයි. ආහාර නිෂ්පාදනයට, පරිසරයට මෙන් ම ජාතික ආර්ථිකයට අදාළ ගැටලු රැසක් නිර්මාණය කර ඇති හෙයින් මෙම අධ්‍යයනය මගින් විමර්ශනය කිරීමට උත්සහ ගනුයේ කුඹුරු ඉඩම් ගොඩ කිරීමට ජනතාව නැඹුරු වී ඇත්තේ ඇයිද යන්න සහ කුඹුරු ඉඩම් ගොඩ කිරීමෙන් ආර්ථිකයට හා සමාජයට ඇති බලපෑම් මොනවාද යන්න අධ්‍යයනය කිරීමයි. මෙම අධ්‍යයනයේ සුවිශේෂී අරමුණු වූයේ,

- i. බස්නාහිර පළාතේ ඉඩම් ගොඩ කිරීමට හේතු සොයා බැලීම.
- ii. කුඹුරු ඉඩම් ගොඩ කිරීමේ සමාජ ආර්ථික බලපෑම සහ ඒ හේතුවෙන් මතු වෙමින් පවතින ගැටලු පරීක්ෂා කිරීම.
- iii. කුඹුරු ඉඩම් ගොඩ කිරීම වැළැක්වීමට කටයුතු කිරීමේ දී අදාළ බලධාරීන් විසින් මුහුණ දෙන ආයතනික සහ නෛතික දුර්වලතා, ගැටලු හඳුනා ගැනීම.
- iv. කුඹුරු ඉඩම් ගොඩ කිරීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලු අවම කිරීමට සහ එම ගැටලු වඩාත් හොඳින් හැසිරවීම සඳහා වඩාත් යෝග්‍ය ක්‍රම හඳුනා ගැනීම.

සොයා ගැනීම්

- i. බස්නාහිර පළාතේ පහත් බිම් හිමිකරුවන් මුහුණ දෙන ගැටලු අතර වාරිමාර්ග ගැටලු (39%), කම්කරු ශ්‍රම හිඟය (29%), පසේ ආම්ලිකතාවය ඇතුළු පාංශු තත්වයන් පිළිබඳ ගැටලු (25%) සහ ඉහළ නිෂ්පාදන පිරිවැය (21%) ආදිය වේ. ගොවීන් බහුතරයක් (70%) තම කුඹුරු ඉඩම් වගා නොකර අත්හැර තිබේ.
- ii. ඉඩම් ගොඩ කිරීමට අදාළ සිද්ධීන් බොහොමයකගෙන් කොටසක් (70.3%) ඉඩම් වගා නොකර අත් හැරීමට අදාළ වන අතර 18.3ක ප්‍රතිශතයක් වෙන් කර තැබීම/ඕවිට/දෙනි වශයෙන් පැවතීම දැකිය හැකිය.
- iii. දළ වශයෙන් 92%ක ප්‍රතිශතයක ගොඩ කළ ඉඩම් ප්‍රමාණයක් වසර 10ක් හෝ ඊට වැඩි කාලයක් තිස්සේ වගා නොකර අත්හැරී ඒවාය. තවද, බහුතරයක් ගොඩ කළ ඉඩම් වගා කර තිබුණේ වර්ෂාපෝෂිත වාරි ක්‍රමය යටතේය.
- iv. ජනතාව කුඹුරු ඉඩම් ගොඩකිරීම සඳහා නැඹුරු වී තිබුණේ ගොඩ ඉඩම් සඳහා ඉහළ යන ඉල්ලුම (57%), දීර්ඝ කාලීනව ඉඩම් අත්හැර තිබීම (32%), කෘෂිකර්මාන්තයේ සිට වෙනත් ක්ෂේත්‍රවලට වෘත්තීය සංක්‍රමණය වීම (12%) වැනි හේතු මතය.
- v. මෙලෙස ගොඩ කරන ලද කුඹුරු ඉඩම් ජනතාව විසින් භාවිතයට ගෙන තිබුණේ ප්‍රධාන වශයෙන් ගොඩනැගිලි ඉදි කිරීමට (64%), සහ ගොඩබිම් බෝග වගාව (19%) ආදිය සඳහාය. සමහර පුද්ගලයින්ට එලෙස ගොඩ කරන ලද ඉඩම් නෛතික බාධා හේතුවෙන් භාවිතා කිරීමට නොහැකි තත්වයක් පැවතීණි.
- vi. සමහර පුද්ගලයින් දින 2-3 අතර කාලයකින් කුඹුරු ඉඩම් ගොඩ කර තිබුණි. විශේෂයෙන්ම ඔවුන් නිසි බලධාරීන්ගෙන් වසන් කිරීම පිණිස එවැනි ඉඩම් ගොඩ කර තිබුණේ සති අන්තයේ දිනවල හෝ පොහොය නිවාඩු දිනයන්හිය. බොහෝ අවස්ථාවල ගොඩ කරන ලද කුඹුරු ඉඩම්වලට මායිම් ව පුරන් වූ වෙනත් කුඹුරු ඉඩමක් (51.4), ගොඩ ඉඩමක් (48%), වාරි ඇළක් (41.7%) හෝ ප්‍රධාන මාර්ගයක් (41.1%) පිහිටා තිබිණි.
- vii. කුඹුරු ඉඩම් ගොඩ කිරීමට සම්බන්ධ සිද්ධි 31.4%ක් ම හේතුවෙන් වාරි ඇළ මාර්ග අවහිර වීම සිදු වී තිබේ.
- viii. කුඹුරු ඉඩම් ගොඩ කිරීමට සම්බන්ධ සිද්ධීන් බහුතරය (84%) නීති විරෝධී ලෙස සිදු කර තිබේ. ඔවුන්ගෙන් 77.7%ක් ම ඒ සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් අනුමැතිය ලබාගෙන නොතිබුණු අතර ඉතිරි පිරිස (22.3%) ගොවිජන සේවා මධ්‍යස්ථානවල අනුමැතිය අහිමි වූ පසු කුඹුරු ඉඩම් ගොඩ කිරීම සිදු කර තිබුණි.

- ix. කුඹුරු ඉඩම් ගොඩ කිරීමට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමේ දී ගොවිජන සේවා මධ්‍යස්ථාන නිලධාරීන්ට මුහුණ දීමට සිදු වූ ගැටලු අතර ගොවි සංවිධානවලින් එල්ලවන විරෝධතා (46%), තුන්වන පාර්ශවයකින් සිදු කරන අනවශ්‍ය බලපෑම් (44%), ඉඩම් හිමිකම් ගැටලු (36%), පහර දීම් හා විවේචන ආදිය ප්‍රධාන වේ.

නිර්දේශ

- i. තව දුරටත් කුඹුරු ඉඩම් ගොඩ කිරීම වැළැක්වීම පිණිස එවැනි ඉඩම් නැවත වගා කිරීම සඳහා රජය විසින් කඩිනම් සහ ප්‍රායෝගික ක්‍රියා මාර්ග ගත යුතුය.
- ii. ප්‍රායෝගික හේතු මත වගා කිරීම සිදු කළ නොහැකි කුඹුරු ඉඩම් සඳහා කුඹුරු ඉඩම් පනතට විකල්ප ප්‍රතිපාදන එක් කළ යුතුය. එවැනි ඉඩම් හඳුනාගෙන එම කුඹුරු ඉඩම්වල තත්ත්වය අනුව ලබා ගත හැකි විකල්ප ප්‍රයෝජන හඳුනා ගත යුතුය.
- iii. කුඹුරු ඉඩම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විවිධ ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නිර්මාණය කළ යුතුය. මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කුඹුරු ඉඩමක් ආශ්‍රිත ව්‍යාපෘතියක් සිදු කරන විට අදාළ ප්‍රදේශයේ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයේ අනුමැතිය ලබා ගැනීම සඳහා එය යොමු කළ යුතුය.
- iv. නීති විරෝධී ලෙස කුඹුරු ඉඩම් ගොඩ කිරීම්වලට විරුද්ධව ක්රියාමාර්ග ගැනීමට යෑමේ දී ගොවිජන සේවා මධ්‍යස්ථානවල නිලධාරීන්ට මහත් දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදු වේ. එබැවින් අනවසර කුඹුරු ඉඩම් ගොඩ කිරීම සම්බන්ධව සොයා බැලීම් සඳහා හදිසි වැටලීම් අංශයක් ස්ථාපිත කිරීම.

වෙනත් ක්‍රියාකාරකම්

1. ප්‍රකාශන සහ ඉදිරිපත් කිරීම්

2014 වර්ෂයේ අගෝස්තු මස ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවති ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව විසින් සංවිධානය කළ අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ සමුළුවට පර්යේෂණ නිලධාරීන් ඒ.එම්.එස් පෙරේරා මෙනෙවිය විසින් “ පලතුරු සහ එළවළු අපනයනයේ වර්ධනය, අස්ථාවරභාවය සහ විශේෂාංගීකරණය” නමින් වූ පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළාය.

පර්යේෂණ නිලධාරීන් වන ජේ.ඒ.යූ.පී ජයසිංහ සහ ආර්.එම්.එම්.එච්.කේ රම්බොඩගෙදර යන මහත්මීන් විසින් “නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුළ එනසාල් වගාව : සමාජ ආර්ථික සහ පාරිසරික බලපෑම” යන මැයිත් පර්යේෂණ පත්‍රිකාවක් ශ්‍රී ලංකා කෘෂිකාර්මික ආර්ථික සංසදයෙහි අටවැනි වාර්ෂිකපර්යේෂණ සැසියට ඉදිරිපත් කළහ.

පර්යේෂණ නිලධාරී ඊ.ඒ.සී ප්‍රියංකර මහතා විසින් “ ශ්‍රී ලංකාවේ එළවළු සෘජු අපනයනය : අදායම් විවිධාංගීකරණය කිරීමේ උපක්‍රමයක් ලෙස කාන්තා සහභාගීත්ව හැකියාව ” නමින් පර්යේෂණ පත්‍රිකාවක් ඉන්දියාවේ ගුජරාට්, ආනන්ද්, සර්දාර් පටෙල් විශ්වවිද්‍යාලයේ කෘෂි ආර්ථික පර්යේෂණ මධ්‍යස්ථානයේ 2014 වර්ෂයේ දෙසැම්බර් 4, 5 සහ 6 යන දිනයන්හි පැවති 28වැනි කෘෂිකාර්මික අලෙවිකරණය පිළිබඳ ජාතික සමුළුව සඳහා ඉදිරිපත් කරන ලදී.

පර්යේෂණ නිලධාරී ඩබ්.ඒ.එන් විජේසූරිය මහතා 2014 වර්ෂයේ ජූලි මස 05 දින ජේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවති අන්තර්ජාතික පර්යේෂණ සැසි (IPURSE) සඳහා “බෝග අස්වනු නෙළීමට පෙර අලෙවිකරණ ක්‍රමවේදයක් ලෙස පෙර ගිවිසුම් ක්‍රමය : ශ්‍රී ලංකාවේ බඩ ඉරිඟු සඳහා වූ පෙර ගිවිසුම් ක්‍රමය පිළිබඳ අධ්‍යයනයක්” මැයිත් වූ පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළේය.

පර්යේෂණ නිලධාරී ඩබ්.එච්.ඩී ප්‍රියදර්ශන මහතා “ ශ්‍රී ලංකාවේ සහල් අලෙවිය සඳහා වූ රජයේ නියාමනය: අවම සහල් මිල ප්‍රතිපත්තිය පිළිබඳව විශේෂිතව “ යන මැයිත් පර්යේෂණ පත්‍රිකාවක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික හා ආර්ථික විද්‍යා පීඨයේ දී 2014 වර්ෂයේ ඔක්තෝම්බර් 24 දින පැවති අන්තර්ජාතික පර්යේෂණ සමුළුවට ඉදිරිපත් කළේය.

පර්යේෂණ නිලධාරී ඩබ්.එච්.ඩී ප්‍රියදර්ශන මහතා විසින් නයිජීරියාවේ උමුන්ස් හි අධ්‍යාපන (තාක්ෂණ) ලෙඩරල් කොලේජ්හි දී ජූලි 1 සිට 4 දක්වා පැවති කෘෂිකර්මය, විද්‍යාව සහ ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ අන්තර්ජාතික සමුළුව (ICASE) සඳහා “ ශ්‍රී ලංකාවේ උද්‍යාන බෝග විද්‍යා ක්ෂේත්‍රය පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක්” මැයිත් වූ පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදී.

පර්යේෂණ නිලධාරීන් ඒ.එම්.එස් පෙරේරා මෙනෙවිය අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනය විසින් සංවිධානය කළ සිවුවැනි අන්තර්ජාතික සහල් කොංග්‍රසය සඳහා නායිලන්තයේ බැංකොක් නුවර දී 2014 ඔක්තෝම්බර් මාසයේ පැවති ශ්‍රී ලංකාවේ අන්තර් දේශගුණික කෘෂි කලාපයන්හි වී නිෂ්පාදනය” විදහා දැක්වෙන පෝස්ටරයක් ඉදිරිපත් කළාය.

3. කමිටු උපදේශකත්වය

ආචාර්ය ඩී.ඒ ධර්මරත්න මහතා වෙළඳ, වාණිජ හා සමුපකාර කටයුතු සංවර්ධන අමාත්‍යාංශය යටතේ පාලනය වන මිගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ භාරකාර මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස 2014 වර්ෂයේ සිට කටයුතු කරන ලදී.

ආචාර්ය ඩී.ඒ ධර්මරත්න මහතා ත්‍රිවිධ හමුදා සඳහා වූ ආහාර ප්‍රසම්පාදනය පිළිබඳ තාක්ෂණික ඇගයුම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස අඛණ්ඩව කටයුතු කරමින් සිටියි.

ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී ජී.පී.ද.ඩබ්.එල් සමරසිංහ මිය ශ්‍රී ලංකා ජල සංසදයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස 2014 ජුනි මස සිට කටයුතු කරමින් සිටියි.

ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී එච්.පී.සී ජයසූරිය මහතා ශ්‍රී ලංකා ජල සංසදයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස 2014 ජුනි මස සිට කටයුතු කරමින් සිටියි.

4. විශේෂ වාර්තා

පර්යේෂණ නිලධාරියන් වන ජේ.ඒ. යූ. පී ජයසිංහ සහ ආර්. එම්.එම්. එච්. කේ රම්බොඩගෙදර මහත්මින් විසින් නක්ල්ස් සංරක්ෂිත වනාන්තරයේ එනසාල් වගාව : සමාජ ආර්ථික සහ පාරිසරික දෘෂ්ටිකෝණයන් පිළිබඳව ප්‍රතිපත්ති සමාලෝචනයක් සකස් කළහ.

පර්යේෂණ නිලධාරී ඊ.ඒ.සී ප්‍රියංකර මහතා 2014 වර්ෂය ආරම්භයේ දී සහල්වල මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාමට බල පෑ හේතු සාධක නමින් වාර්තාවක් පිළියෙල කර ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා වෙත ඉදිරිපත් කරන ලදී.

පර්යේෂණ නිලධාරී ඩබ්.ඒ.එන් විජේසූරිය මහතා විසින් ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා වෙත ඉදිරිපත් කිරීම සඳහා සහල්වල ආසාමාන්‍ය ලෙස මිල ඉහළ යාම සඳහා බලපෑ මූල හේතු මැයිත් වාර්තාවක් 2014 ජනවාරි මාසයේ සකස් කරන ලදී.

පර්යේෂණ නිලධාරී ඩබ්.ඒ.එන් විජේසූරිය මහතා විසින් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීම සඳහා සහල් වෙළෙඳපොළේ වර්තමාන තත්ත්වය නමින් වාර්තාවක් 2014 දෙසැම්බර් මාසයේ සකස් කළේය.

2014 අප්‍රියෙල් මාසයෙහි කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීම සඳහා පර්යේෂණ නිලධාරී ඩබ්. එච්. ඩී ප්‍රියදර්ශන මහතා විසින් සහල්වල අසාමාන්‍ය මිල ඉහළ යාම නමින් වාර්තාවක් සකස් කළේය.

පර්යේෂණ නිලධාරී ඩබ්. එච්. ඩී ප්‍රියදර්ශන මහතා විසින් සහල්වල අධික මිල නමින් වාර්තාවක් සකස් කර කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත 2014 නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරන ලදී.

5. සජීවී ගුවන් විදුලි වැඩසටහන්

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මඟින් විකාශනය කෙරෙන ගොවි ගෙදරින් මහ ගෙදරට සජීවී ගුවන් විදුලි වැඩසටහන සඳහා ආනයන ආහාර භාණ්ඩවල මිල වර්ධනය සහ ආහාර වෙළෙඳපොළ තත්ත්වයන් පිළිබඳව වූ සාකච්ඡාව සඳහා පර්යේෂණ නිලධාරී ඩබ්. එච්. ඩී ප්‍රියදර්ශන මහතා 2014 වර්ෂයේ සහභාගී විය.

2014 වර්ෂය පුරාවටම ප්‍රධාන පෙළේ එල්.එම් නාලිකා තුනකට ප්‍රධාන ආහාර භාණ්ඩ අලෙවියෙහි ගැටලු පිළිබඳව ප්‍රවෘත්ති සැපයීමට සම්බන්ධ වී කටයුතු කළේය.

6. පුහුණුව

ආචාර්ය ටී.එ ධර්මරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ 2014 අධ්‍යයන වර්ෂයේ සිව්වන වසර විශේෂ උපාධිය හදාරන සිසුන්හට සංවර්ධන සැලසුම් සහ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ පාඨමාලාවට අදාළ සම්බන්ධීකරණ කටයුතු , දේශන පැවැත්වීම සහ ඇගයීමේ කටයුතු සඳහා දායක විය.

ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ ආසියානු පැසිෆික් සංවිධානය සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය එක්ව සංවිධානය කරනු ලැබූ එළවළු හා පලතුරු සැපයුම් දාමයන්හි පසු අස්වනු හානි අවම කිරීම පිළිබඳ අන්තර්ජාතික වැඩමුළුව (2014 මාර්තු 17- 20 දක්වා) සම්බන්ධීකරණය කිරීමේ කටයුතු අලෙවි, ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ අංශාධිපතිනි චිත්‍රා හතුරුසිංහ මහත්මිය විසින් සිදු කරනු ලැබූ අතර ඒ සඳහා එම අංශයේ පර්යේෂණ නිලධාරීහු ද සහය වූහ.

ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරීනී ජී.ජී.ඩී.එල්.ඩබ් සමරසිංහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය සහ කොළඹ විශ්වවිද්‍යාලය එක්ව විශ්වවිද්‍යාල සිසුන් සඳහා පැවැත් වූ දේශන මාලාවට සම්පත්දායකාවක ලෙස සහභාගී වූවාය.

පර්යේෂණ නිලධාරීනී ජේ.ඒ.යූ.පී ජයසිංහ විසින් නක්ල්ස් සංරක්ෂිත වනාන්තරයේ එනසාල් වගාව : සමාජ ආර්ථික සහ පාරිසරික දෘෂ්ටිකෝණයන් නම් වූ පර්යේෂණ වාර්තාවට අදාළ වැඩමුළුවක් 2014 වර්ෂයේ පැවැත්වූවාය.

පර්යේෂණ නිලධාරී එච්.ජේ.සී ජයසූරිය මහතා සී.අයි.සී. කෘෂි ව්‍යාපාර ආයතනය විසින් ව්‍යාප්ති නිලධාරීන් සඳහා පැවැත් වූ දේදින පුහුණු වැඩසටහනෙහි සම්පත් දායකයෙකු ලෙස සහභාගී විය.

පරිසර සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ සිද්ධි අධ්‍යනයන්හි ප්‍රතිඵල ඉදිරිපත් කිරීමේ වැඩමුළුව සහ ජෛව විවිධත්ව සහ පරිසර පද්ධති සේවා ඇගයීමේ සැසිය සඳහා සම්පත් දායකාවක ලෙස පර්යේෂණ නිලධාරීනී ජේ.ඒ.යූ.පී ජයසිංහ මෙනෙවිය සහභාගී වූවාය.

2014 ජූලි 17 සිට 18 දක්වා පරිසර සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ පැවති ගෝලීය පරිසර පහසුකම් පිළිබඳ වැඩමුළුව සහ ජාතික සංවාදයට පර්යේෂණ නිලධාරී ඊ.ඒ.සී ප්‍රියංකර මහතා සම්බන්ධ විය.

පර්යේෂණ නිලධාරී ඊ.ඒ.සී ප්‍රියංකර මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ දෙවන වසර විද්‍යාර්ථීන් සඳහා ලෝක වෙළඳ සංවිධානය සහ ඒ ආශ්‍රිත ගැටලු මැයින් 2014 දෙසැම්බර් මාසයේ දේශන දෙකක් පවත්වා තිබේ.

පර්යේෂණ නිලධාරී ඊ.ඒ.සී ප්‍රියංකර මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ අවසන් වසර විද්‍යාර්ථීන් සඳහා ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය තුළ සමාජ ආර්ථික පර්යේෂණයන් මැයින් 2014 දෙසැම්බර් මාසයේ දේශනයක් පවත්වා තිබේ.

පර්යේෂණ නිලධාරී ඩබ්.ඒ.එන් විජේසූරිය මහතා විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා විෂයය හදාරන ශාස්ත්‍රවේදී සිසුන්ට සහසු සංවර්ධන ඉලක්ක පිළිබඳව දේශනයක් සිදු කරන ලදී.

ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව විසින් සංවිධානය කළ ශ්‍රී ලංකාවේ ධරණීය සංවර්ධනයක් සඳහා පර්යේෂණ ධාරිතාව වැඩි දියුණු කිරීම : සාක්ෂි පාදක පර්යේෂණ ප්‍රතිපත්ති සැලසුම් කිරීමේ දී භාවිතයට ගැනීම නම් වූ වැඩමුළුව සඳහා පර්යේෂණ නිලධාරී ඩබ්.එච්.ඩී දුමින්ද ප්‍රියදර්ශන මහතා විසින් ශාස්ත්‍රීය ලේඛනය සඳහා සහ නිබන්ධනයක් ලිවීම සඳහා ක්‍රම මැයින් දෙසැම්බර් 15 දින දේශනයක් සිදු කළේය.

පර්යේෂණ නිලධාරී දුමින්ද ප්‍රියදර්ශන මහතා විසින් නේෂන් ට්‍රස්ට් බැංකුව විසින් 2014 ජුනි මාසයේ නුවරඑළියේ දී සංවිධානය කර තිබූ ශ්‍රී ලංකාවේ එළවළු නිෂ්පාදනය හා අලෙවිය සංවිධානය හා මෙහෙයුම මැයින් පැවති ව්‍යාපාරික සමුළුව අමතා දේශනයක් සිදු කළේය.

ශ්‍රී ලංකා කෘෂිකාර්මික ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය, අන්තර්ජාතික ජල සම්පත් කළමනාකරණ ආයතනය සහ අන්තර්ජාතික ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය ඒකාබද්ධව සංවිධානය කළ අට වැනි කෘෂිකාර්මික ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ වාර්ෂික පර්යේෂණ සැසිය 2014 වර්ෂයේ මෙම ආයතනයේ දී පැවති අතර පර්යේෂණ නිලධාරීන් ඒ.එම්.එස් පෙරේරා මෙනෙවිය එය සංවිධානය කිරීම සඳහා දායක වූවය.

ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව විසින් සංවිධානය කළ සාක්ෂි පාදක පර්යේෂණ ප්‍රතිපත්ති සැලසුම් කිරීම සඳහා කෘෂිකාර්මික විද්‍යාඥයින්ගේ පර්යේෂණ ධාරිතාව වැඩි කිරීම මැයින් වූ පුහුණු වැඩසටහනෙහි සම්පත් දායකාවක් ලෙස පර්යේෂණ නිලධාරීන් බී.ඒ.ඩී.එස් බමුණුආරච්චි මිය දෙසැම්බර් 15 දින සහභාගී වූවය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි විද්‍යාර්ථීන් සඳහා සංවිධානය කළ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා සමාජ ආර්ථික පර්යේෂණවල දායකත්වය නම් වූ වැඩමුළුව සඳහා සම්පත් දායකත්වයෙන් සහ සම්බන්ධීකරණයෙන් පර්යේෂණ නිලධාරීන් බී.ඒ.ඩී.එස් බමුණුආරච්චි මිය දායක වූවය.

සංඛ්‍යාන හා දත්ත සැකසුම් අංශය

මෙම ඒකකය කෘෂිකාර්මික දත්ත බැංකුවකින් සහ දත්ත සැකසුම් ඒකකයකින් සමන්විතය. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා අදාළ වන සමාජ විද්‍යා පර්යේෂණ සැලසුම් කිරීම සහ ප්‍රතිපත්ති සම්පාදනයෙහි ලා අවශ්‍ය තොරතුරු සැපයීම පිණිස දත්ත බැංකුව ස්ථාපනය කර ඇත. දත්ත බැංකුව පිහිටුවීමේ මූලික අරමුණු වන්නේ,

1. දැනට පවතින කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ දත්ත ඒවා අවශ්‍යවන්නන්ට පහසුවෙන් ලබා ගත හැකි වනසේ එකම ස්ථානයක තැන්පත් කිරීම.
2. සියලුම තොරතුරු එකම ස්ථානයක තැන්පත් කිරීම තුළින් ඒවායෙහි අඩුපාඩු සහ නව දත්තයන්හි අවශ්‍යතාවය හඳුනාගෙන ඒවා යාවත්කාලීන කිරීම
3. පර්යේෂණ ව්‍යාපෘති මඟින් රැස් කරගන්නා දත්ත ඒවායේ මූලික අරමුණුවලට අමතරව සමාජ විද්‍යා පර්යේෂකයන් හට අවශ්‍ය වටිනා සම්පත් ලෙස භාවිතා කළ හැකිවීම තුළින් එම දත්තවල ගුණාත්මකභාවය ඉහළ නංවා වැඩි වටිනාකමකින් යුතු තොරතුරු සමුදායක් බවට පත් කිරීම.

විවිධ වූ මූලාශ්‍ර මඟින් තොරතුරු ලබා ගන්නා සමාජ විද්‍යා පර්යේෂණ වටපිටාවක් තුළ දත්ත බැංකුව ස්ථාපනය කර ඇත. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අප විසින් දත්ත එකතු කරනු ලබන ප්‍රධාන මූලාශ්‍ර වේ.

දත්ත බැංකුවට අදාළ කාර්යයන් පහත පරිදි කොටස් 06කට වර්ගීකරණය කළ හැකිය.

1. දත්ත එකතු කිරීම
2. කේතකරණය
3. සත්‍යාපනය
4. ගබඩා කිරීම
5. තොරතුරු නැවත ලබා ගැනීම
6. විශ්ලේෂණය

ඉහත දක්වා ඇති මූලාශ්‍රවලින් මෙන්ම, ඒවායෙහි වෙබ් අඩවි සහ මුද්‍රිත පතපොත ඇසුරින් දත්ත එකතු කිරීම කරනු ලැබේ. මීට අමතරව ආහාර ද්‍රව්‍යවල මිල ගණන් මෙම ආයතනයේ ඇති අලෙවි හා ආහාර ප්‍රතිපත්ති අංශයෙන් ගනු ලැබේ.

මෙම වසර තුළ දී පරිගණකගත කරන ලද තොරතුරු පද්ධතිය මනා ක්‍රියාකාරීත්වයක් සඳහා නවීකරණය කරන ලදී. එමෙන්ම 2014 වර්ෂය තුළ පහත දැක්වෙන දර්ශකවලට අදාළ දත්ත යාවත්කාලීන කිරීමට කටයුතු කරන ලදී.

ඉඩම් භාවිතය	<p>2011/2012 වර්ෂ තුළ වී වගා කළ බිම් ප්‍රමාණය</p> <p>2012/2013 මහ කන්නය, 2013 යල කන්නය තුළ වී සහ අනෙකුත් ගොඩ බෝග වගා කළ බිම් ප්‍රමාණය</p>
බෝග රැකවරණය	<p>2012/2013 මහ කන්නය, 2013 යල කන්නය තුළ නෙළන ලද දළ අස්වැන්න සහ ශුද්ධ අස්වනු ප්‍රමාණය</p>
අලෙවිය	<p>2012 වසරේ ආහාර ද්‍රව්‍යවල සිල්ලර මිල ගණන්</p> <p>2012 වසරේ ආහාර ද්‍රව්‍යවල නිෂ්පාදන මිල ගණන්</p> <p>2013 වසරේ කොළඹ සහ ඉන් පිටත ආහාර ද්‍රව්‍යවල තොග මිල ගණන්</p>
නිෂ්පාදනය	<p>2012/2013 මහ කන්නයේ සහ 2013 යල කන්නයේ ආහාර බෝග නිෂ්පාදනය</p> <p>2012/2013 මහ කන්නයේ සහ 2013 යල කන්නයේ වී නිෂ්පාදනයේ සාමාන්‍යය</p>
නිෂ්පාදන වියදම	<p>වී නිෂ්පාදන වියදම (වාරි හා වර්ෂාපෝෂිත)</p> <p>2011/2012 මහ සහ 2012 යල</p> <p>අනෙකුත් ක්ෂේත්‍ර බෝග සඳහා නිෂ්පාදන පිරිවැය (වාරි හා වර්ෂාපෝෂිත)</p> <p>2011/2012 මහ සහ 2012 යල</p> <p>වී සහ අනෙකුත් ක්ෂේත්‍ර බෝග ඒකකයක් නිෂ්පාදනය සඳහා නිෂ්පාදන පිරිවැය</p> <p>2011/2012 මහ සහ 2012 යල</p>
ආදායම	<p>වී අක්කරයකින් ලැබෙන දළ ආදායම (වාරි හා වර්ෂාපෝෂිත)</p> <p>2011/2012 මහ සහ 2012 යල</p> <p>වී අක්කරයකින් ලැබෙන ශුද්ධ ආදායම (වාරි හා වර්ෂාපෝෂිත)</p> <p>2011/2012 මහ සහ 2012 යල</p>

දත්ත ඉල්ලීම් සැපිරීම

දත්ත බැංකුවෙන් ලබා දෙන තොරතුරු සේවාවෙන් කෘෂිකාර්මික තොරතුරු ලබා ගැනීම සඳහා ආයතනය තුළින් හා බාහිර පාර්ශවයන්ගෙන් ලැබුණු ඉල්ලීම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

අභ්‍යන්තර ඉල්ලීම් සංඛ්‍යාව = 78

බාහිර ඉල්ලීම් සංඛ්‍යාව = 45

සමස්ත ඉල්ලීම් සංඛ්‍යාව = 123

ආයතනයේ අධ්‍යයන සඳහා ක්ෂේත්‍ර මට්ටමින් දත්ත රැස් කිරීම සඳහා සහභාගී වූ අවස්ථා

- a) R 472 ක්ෂේත්‍ර බෝග යාන්ත්‍රීකරණය සඳහා බලපාන සමාජ ආර්ථික සාධක හඳුනා ගැනීම
- b) R 476 කුළු බඩු බෝගයන්හි කර්මාන්තමය ප්‍රයෝජන සහ අනාගත සංවර්ධන අවස්ථා

දත්ත රැස් කිරීම සඳහා පරිශීලනය කළ පොත්පත්

- මහ බැංකු වාර්ෂික වාර්තාව - 2013
- මහ බැංකුවේ සමාජ හා ආර්ථික දත්ත - 2013
- ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යානමය සාරාංශය- 2012
- වී සහ අනෙකුත් ක්ෂේත්‍ර බෝග වගා කිරීම සඳහා වැය වූ මුදල (2011/2012 මහ සහ 2012 යල)
- රේගු දෙපාර්තමේන්තුවේ බාහිර වෙළඳාම් පිළිබඳ සංඛ්‍යාලේඛන- 2013

කෘෂිකාර්මික දත්ත බැංකුව පවත්වා ගෙන යාමට අමතරව ආයතනය මගින් කරනු ලබන පර්යේෂණ ව්‍යාපෘතීන්හි ක්ෂේත්‍ර සමීක්ෂණ කටයුතුවලට අදාළ දත්ත විශ්ලේෂණ කටයුතු ද මෙම ඒකකයෙන් සිදු කරනු ලැබේ.

ව්‍යාපෘති අංකය

ව්‍යාපෘතියේ නම

R 473	අපනයන වෙළඳපොළ සඳහා ඵලවත් සැපයුම්කරුවන්ගේ/ නිෂ්පාදකයන්ගේ ගැටලු හා අභියෝග හඳුනා ගැනීම
R 484	මව් ආර ව්‍යාපෘතියේ සමාජ ආර්ථික බලපෑම අධ්‍යයනය කිරීම
R 478	ශ්‍රී ලංකාවේ පාරම්පරික සහල් උප ක්ෂේත්‍රය වර්තමාන තත්ත්වය, ගැටලු සහ අනාගත විභවතා
R 476	කුළු බඩු බෝගයන්හි කර්මාන්තමය ප්‍රයෝජන සහ අනාගත සංවර්ධන අවස්ථා
R 485	ගෘහාශ්‍රිත කුකුළු පාලන වැඩසටහන පිළිබඳ ඇගයීමක්
R 472	ක්ෂේත්‍ර බෝග යාන්ත්‍රීකරණය සඳහා බලපාන සමාජ ආර්ථික සාධක හඳුනා ගැනීම

පුස්තකාලය

පුස්තකාලයෙහි මූලික පරමාර්ථය වනුයේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ පර්යේෂණ කාර්යමණ්ඩලයෙහි හා බාහිර ආයතන හා පුද්ගලයින්ගේ ප්‍රයෝජනය පිණිස කෘෂිකාර්මික අංශයට අදාළ තොරතුරු එක්රැස් කිරීම, ගොනු කිරීම සහ තොරතුරු අවශ්‍යතා සැපයීම වේ. වර්ෂය තුළ කාර්යමණ්ඩලය සඳහා ග්‍රන්ථ 576ක්ද, විමර්ශන ග්‍රන්ථ 29ක්ද, වාර ප්‍රකාශන කලාප 100ක්ද නිකුත් කර තිබේ. මෙම වසර තුළ පුස්තකාලය පරිහරණය කළ පාඨක සංඛ්‍යාව 230කි.

පොත්, සඟරා හා වාර්තා අත්පත් කර ගැනීම

වසර තුළ ග්‍රන්ථ 130ක් පුස්තකාල එකතුවට අයත් කරගෙන ඇත. මෙයින් 42ක් සෘජු මිලදී ගැනීම් වූ අතර පරිත්‍යාග හා ප්‍රකාශන හුවමාරු වැඩසටහන යටතේ 88ක් ද වේ. විදේශීය සඟරා නාම 08ක් හා දේශීය සඟරා නාම 06කට ආයතනය විසින් දායකත්වය ලබා ගන්නා ලදී.

පුස්තකාල සේවා

පර්යේෂණ කාර්යමණ්ඩලය සහ බාහිර පාඨක ඉල්ලීම් පරිදි තොරතුරු හා ප්‍රලේඛන සේවාවන් වන සාහිත්‍ය ගවේෂණය, විමර්ශන සේවා, කාලීන තොරතුරු පිළිබඳ දැනුවත් කිරීම් හා ඡායා පිටපත් සේවා සපයන ලදී.

පුස්තකාලයේ අන්තර්ජාල පහසුකම් මගින් පර්යේෂණ කාර්යමණ්ඩලයේ තොරතුරු හා දත්ත අවශ්‍යතා සපුරා ගැනීමට සේවා සලසන ලදී. පර්යේෂණ කාර්යමණ්ඩලය සහ බාහිර පාඨකයින් සඳහා විවිධ විෂයයන් යටතේ පවත්වාගෙන යන පුවත්පත් ලිපි එකතුව ක්ෂණික විමර්ශනය සඳහා අඛණ්ඩ දර්ශක ගත කොට ඇත.

අන්තර් පුස්තකාල සහයෝගීතාවය(ILC)

පුස්තකාලය, කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ (CARP) පුස්තකාලයේ පවත්වාගෙන යන කෘෂිකාර්මික පුස්තකාල ජාලයේ (AGRINET) සාමාජිකයකු වන අතර අඛණ්ඩව එම දත්ත ජාලය සඳහා තෝරාගත් පවුන පිටු බෙදා හැරීමේ දත්ත පදනම හා සම්බන්ධව කටයුතු කරයි. AGRINET තොරතුරු ජාලය මගින් සම්පාදනය කරන පහත සඳහන් දත්ත පදනම වෙත පුස්තකාල එකතුවෙන් ග්‍රන්ථ විද්‍යාත්මක තොරතුරු සපයන ලදී.

1. ජාතික කෘෂිකාර්මික ග්‍රන්ථ නාමාවලිය
2. සාම්ප්‍රදායික දැනුම පිළිබඳ ග්‍රන්ථ නාමාවලිය (කෘෂිකර්මයට අදාළ)

ජාතික ඒකාබද්ධ සුවිස යාවත්කාලීන කිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය හා ප්‍රලේඛන මණ්ඩලය වෙත අපගේ දත්ත පදනමේ ග්‍රන්ථ විද්‍යාත්මක තොරතුරු සපයන ලදී.

ආයතන ප්‍රකාශන සංඛ්‍යාකරණය

ජාතික විද්‍යා පදනම මඟින් ආරම්භ කරන ලද ජාතික සංඛ්‍යාකරණ ව්‍යාපෘතිය සාර්ථක ලෙස අවසන් කර ඇත. අප ආයතනයේ 2013 දක්වා පළ වී ඇති ප්‍රකාශන එහි ඇතුළත් කර ඇති අතර <http://harti.nsf.ac.lk> යන වෙබ් අඩවිය මඟින් ඒ සඳහා අපහට පිවිසිය හැකි ය.

මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ ආයතනික විද්‍යුත් ප්‍රකාශන එකතුවක් පවත්වාගෙන යාම හා මාර්ග ගත ප්‍රවේශය මඟින් ඉක්මනින් ප්‍රකාශනවල ඇතුළත් තොරතුරු ලබා ගැනීමේ පහසුකම් සැලසීමයි.

ප්‍රකාශන හුවමාරු වැඩසටහන

ආයතනයේ ප්‍රකාශන 125ක් හුවමාරු වශයෙන් පහත සඳහන් පුස්තකාල වෙත යවන ලදී.

1. පාර්ලිමේන්තු පුස්තකාලය
2. කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනය
3. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමාජ ආර්ථික මධ්‍යස්ථානය
4. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
5. ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව පුස්තකාලය (සංවර්ධන තොරතුරු මධ්‍යස්ථානය)
6. සෙපා ආයතනය(Center for Poverty Analysis)
7. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලය
8. ජාතික විද්‍යා පදනම
9. වන ජීවි දෙපාර්තමේන්තු පුස්තකාලය
10. යාපනය මහජන පුස්තකාලය
11. IWIMI ආයතනය
12. මධ්‍යම පරිසර අධිකාරිය
13. මහවැලි අධිකාරිය
14. කොළඹ විශ්වවිද්‍යාලය
15. කැලණිය විශ්වවිද්‍යාලය

16. රුහුණු විශ්වවිද්‍යාලය
17. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
18. පේරාදෙණිය විශ්වවිද්‍යාලය
19. යාපනය විශ්වවිද්‍යාලය
20. උභව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
21. රජරට විශ්වවිද්‍යාලය
22. සබරගමුව විශ්වවිද්‍යාලය
23. නැගෙනහිර විශ්වවිද්‍යාලය
24. මොරටුව විශ්වවිද්‍යාලය
25. වයඹ විශ්වවිද්‍යාලය
26. හික්ෂු විශ්වවිද්‍යාලය - අනුරාධපුරය
27. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

ප්‍රකාශන 88ක් ඉහත පුස්තකාල වෙතින් ලැබී ඇත.

ප්‍රකාශන ඒකකය

ආයතනයේ ප්‍රකාශන ඒකකය, අංශ ප්‍රධානී සංඛ්‍යාත හා දත්ත සැකසුම් / ප්‍රකාශන / ප්‍රස්තකාල යටතේ ක්‍රියාත්මක වේ. පර්යේෂණ වාර්තා, කාලීන වාර්තා, සඟරා, පුවත් හසුන්, විවරණිකා, අත්පොත් , අත් පත්‍රිකා සහ අනෙකුත් පත්‍රිකා භාෂා ත්‍රිත්වයෙන් ම සංස්කරණය කොට ප්‍රකාශයට පත් කිරීම සිදු කෙරෙනුයේ මෙම අංශයෙනි.

මෙම වසර තුළ පර්යේෂණ වාර්තා 12ක් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කර තිබේ. ඊට අදාළ විස්තර පහත දැක්වේ.

01. ශ්‍රී ලංකාවේ පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි සහල් සැකසුම් කර්මාන්තයේ ආකෘතික මෙහෙයුම සහ කාර්ය සාධනය (ER 163)
02. ශ්‍රී ලංකාවේ උඩරට එළවළු වගාවේ පළිබෝධ නාශක භාවිතය පිළිබඳ ඇගයීම (ER 164)
03. ශ්‍රී ලංකාවේ දුප්පත්කම තුරන් කිරීමෙහි ලා සමෘද්ධි බැංකුවල කාර්යභාරය පිළිබඳ අධ්‍යයනයක් (ER 165)
04. සූර්යබල බිංදු ජල සම්පාදන ව්‍යාපෘතිය පිළිබඳ ඇගයීම- දෙවන අදියර (ER 166)
05. කාබනික ආහාර සඳහා වන අපනයන වෙළඳපොළ වර්තමාන තත්ත්වය, ගැටලු සහ අනාගත ප්‍රවණතාවයන් (ER 167)
06. එළවළු එකතු කිරීමේ මධ්‍යස්ථාන ; බලපෑම සහ පාඩම් - බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක (ER 168)
07. උතුරු පළාතේ කෘෂිකාර්මික වෙළඳපොළේ හැසිරීම (ER 169)
08. කිරි කර්මාන්තය සංවර්ධනය කිරීමේ වැඩසටහනෙහි බලපෑම වියළි කලාපීය ජීවනෝපාය සඳහා සහය වීමේ හා හවුල් වීමේ වැඩසටහන (2006- 2012) (ER 170)
09. දිවි නැගුම ගෙවතු වගා වැඩසටහන පිළිබඳ ඇගයීමක් (ER 171)
10. ශ්‍රී ලංකාවේ ආහාර පරිභෝජන රටාව (ER 172)
11. ශ්‍රී ලංකාවේ අනෙකුත් ක්ෂේත්‍ර බෝග ක්‍රමය ශක්තිමත් කිරීම පිළිබඳ වූ වැඩමුළුවෙහි කාර්ය වාර්තා (ED 20)
12. ශ්‍රී ලංකාවේ ජල පෝෂිත හා සුළු වාරිමාර්ග ආශ්‍රිත ගොවි සංවිධානවල කාර්ය සාධනය (SR-57) (සිංහල වාර්තා)

ඊට අමතරව, පහත සඳහන් ප්‍රකාශන ද 2014 වර්ෂය තුළ ප්‍රකාශයට පත් කෙරිණි.

1. ගොවි කටයුතු අධ්‍යයන - වෙළුම 16 අංක 01 සහ 02
2. පුවත් හසුන (ඉංග්‍රීසි) - වෙළුම 35 අංක 01
3. පුවත් හසුන (සිංහල) - වෙළුම 35 අංක 01 සහ 02

මෙකී වර්ෂය තුළ ප්‍රකාශන ඒකකයේ කාර්ය මණ්ඩලය පහත සඳහන් ප්‍රදර්ශන සඳහා දායකත්වය සපයන ලදී.

1. දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය
2. ජාතික ගොවි සතිය
3. ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති ආයතනයේ ප්‍රදර්ශනය
4. විද්‍යා සතිය සඳහා වූ පොත් ප්‍රදර්ශනය

ආයතනික ඉපයීම්

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් පුහුණු වැඩසටහන් සහ අදාළ අනෙකුත් වැඩසටහන් සඳහා සම්මන්ත්‍රණ ශාලා සහ නවාතැන් පහසුකම් සපයනු ලබයි. එම පහසුකම් යටතට ප්‍රධාන ශ්‍රවණාගාරය, දේශනා ශාලා, සම්මන්ත්‍රණ ශාලා සහ කමිටු කාමර අයත් වේ. වායු සමීකරණ පහසුකම් ඇති යුගල සහ තනි කාමර 15කින් නේවාසිකාගාරය සමන්විත වේ. භාණ්ඩාගාර ප්‍රතිපාදන හැරුණු කොට හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයට ඇති ප්‍රධාන ආදායම් මාර්ග වනුයේ ඉහත කී පහසුකම් කුලියට දීමෙන් උපයන ආදායම් වේ.

2010 වසරේ සිට ආයතනයේ ඉපයීම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. 2010 වර්ෂයේ ආයතනයේ ඉපයීම් රුපියල් මිලියන 15.5 වූ අතර 2014 වර්ෂයේ දී එය රුපියල් මිලියන 26.03 දක්වා ඉහළ ගොස් තිබේ.

ආයතනයේ සේවක මණ්ඩලයේ ආකල්පවල ධනාත්මක වෙනස්වීම්, නේවාසිකාගාර හා සම්මන්ත්‍රණ ශාලා පහසුකම් වැඩි දියුණු කිරීම සහ එම පහසුකම් සම්බන්ධයෙන් අනුගමනය කළ අලෙවි ක්‍රමෝපායන් මෙම ප්‍රගතියට හේතු වී තිබේ. එය තවදුරටත් වැඩි දියුණු කරමින් පවතින අතර අනාගතයේ දී වැඩි ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම අපේක්ෂාවයි.

වසර 40කට අධික කාලයක් ගොවිජන ක්ෂේත්‍රයට අදාළ ගැටලු සම්බන්ධ පර්යේෂණ සිදු කිරීමෙන් ලද අත්දැකීම් ඇති හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයට එහි පාර්ශවකරුවන් සහ ලැදියාවක් දක්වන පාර්ශවයන්ට ගොවි කටයුතු සම්බන්ධ නව දැනුම හුවමාරු කර ගත හැකි විශේෂඥ කේන්ද්‍රයක් ලෙස කටයුතු කිරීමට හැකි වී තිබේ. එබැවින් එකී අරමුණ ඉටු කර ගැනීම සඳහා ආයතනයෙහි ඇති භෞතික ව්‍යුහය මහඟු ශක්තියකි. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සතු මානව සම්පත විවිධ පාර්ශවකරුවන් වෙත දැනුම බෙදා හැරීම සඳහා සංවිධානය කළ හැකිය. එබැවින් ආයතනය විසින් පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවක් සහ විවිධ පුහුණු වැඩසටහන් පැවැත්වීම සඳහා සැලසුම් සකස් කරමින් පවතියි. එම අරමුණ සඳහා දැනට පවතින සම්මන්ත්‍රණ ශාලා සහ නේවාසිකාගාර පහසුකම් භාවිතා කළ හැකි අතර ඉතිරි වන පහසුකම් ද බාහිර පුද්ගලයන් වෙත කුලියට ලබා දීමට ද හැකියාව තිබේ. ආයතනයේ සම්මන්ත්‍රණ ශාලා පහසුකම්වලින් 70%ක් සහ නේවාසිකාගාර පහසුකම්වලින් 40%ක් පමණ ප්‍රයෝජනයට නොගැනෙන බව අනාවරණය වී තිබේ. එබැවින් සම්මන්ත්‍රණ ශාලා සහ නේවාසිකාගාර පහසුකම් උපරිම වශයෙන් භාවිතයට ගැනීමේ අභියෝගයට ආයතනය තිබේ.

2014 දෙසැම්බර් 31 දිනට කාර්ය මණ්ඩල තත්ත්වය

	2013.12.31 දිනට තත්ත්වය	වසර තුළ මූල කාලය අවසන් වීම/සේවයෙන් ඉවත් වීම	බඳවා ගැනීම	2014.12.31 දිනට තත්ත්වය
අධ්‍යක්ෂක	1	-	-	1
අතිරේක අධ්‍යක්ෂ	1	1	1	1
අංශ ප්‍රධාන	5	-	1	6
පර්යේෂණ කාර්ය මණ්ඩලය	30	4	-	26
පරිපාලන කාර්ය මණ්ඩලය	8	3	1	6
පුස්තකාල පෝෂණ කාර්ය මණ්ඩලය	2	-	-	2
දත්ත සංවර්ධන බැංකුව	0	-	-	0
පරිසරයේ ඒකකය	1	-	1	2
ප්‍රකාශන ඒකකය	1	-	1	2
සංඛ්‍යාන කාර්ය මණ්ඩලය	24	5	-	24
තාක්ෂණික කාර්ය මණ්ඩලය	1	1	-	0
කළමනාකරණ සහකාර කාර්ය මණ්ඩලය	47	5	9	51
මෙහෙයුම් හා ආශ්‍රිත නිලධාරීන්	47	2	5	50
එකතුව	168	21	19	166

කාර්ය මණ්ඩල සංවර්ධනය

2014 වර්ෂයේ දී කාර්ය මණ්ඩල සංවර්ධනය වෙනුවෙන් ආයතනය ආයෝජනය කළ මුදල රුපියල් මිලියන 1.7කි. කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 70දෙනෙකු දේශීය පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වී ඇති අතර කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 14 දෙනෙකු විදේශීය පුහුණු වීම් සඳහා අවස්ථාව උදා කර ගෙන තිබේ.

පහත සඳහන් කාර්ය මණ්ඩල සාමාජිකයින් පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතුවල නිරත වී තිබේ.

ඩබ්ලිව්.එච්.ඒ ශාන්ත මහතා - ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලයේ ජෛව විද්‍යාව පිළිබඳ උපාධි පාසලක ගෝලීය කෘෂි විද්‍යා අංශයෙහි ආචාර්ය උපාධිය 2011 අප්‍රියෙල් 12 සිට 2014 මාර්තු 31 දක්වා

එම්.ටී පද්මජානි මෙනෙවිය - ඕස්ට්‍රේලියාවේ කැන්බරා විශ්වවිද්‍යාලයේ පාරිසරික සම්පත් සහ ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිය 2013 ජනවාරි 07 සිට 2014 දෙසැම්බර් 31 දක්වා

එම්.ඒ.සී.එස් බණ්ඩාර මහතා - ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ පාරිසරික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය - 2014 ජනවාරි 07 සිට 2016 ජනවාරි 07 දක්වා

අන්තර්ජාතික පුහුණු වැඩසටහන් / සම්මන්ත්‍රණ/වැඩමුළු/සමුළු සහ රැස්වීම් ආදිය සඳහා සහභාගී වීම

ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ ආසියානු හා පැසිෆික් කලාපීය සංවිධානය (CIRDAP) හා ඉන්දියාවේ ජාතික සංවර්ධනය සඳහා වූ ජාතික ආයතනය (NIRD) ඒකාබද්ධව සංවිධානය කළ ‘සර්වග්‍රාහී වර්ධනයක් සඳහා වූ ග්‍රාමීය තාක්ෂණය (Rural Technologies for inclusive growth) මැයි 2014 දී පුහුණු වැඩසටහනට පර්යේෂණ නිලධාරී ඩී.ඒ.ඩී.එස් බමුණුආරච්චි මහත්මිය 2014 වර්ෂයේ පෙබරවාරි 17 සිට 28 දක්වා ඉන්දියාවේ දී සහභාගී වූවාය.

අධි පර්යේෂක එම්.එම්.එම් අභියාච්චි මහතා සහ පර්යේෂණ නිලධාරී එන්.පී.ඒ සමන්ත මහතා ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ ආසියානු හා පැසිෆික් කලාපීය සංවිධානය (CIRDAP) හා ඉන්දියාවේ ජාතික සංවර්ධනය සඳහා වූ ජාතික ආයතනය (NIRD) ඒකාබද්ධව සංවිධානය කළ ග්‍රාමීය සංවර්ධනය සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණ භාවිතාවන් මැයි 2014 මාර්තු 09 දින සිට මාර්තු 21 දින දක්වා ඉන්දියාවේ දී පැවති පුහුණු වැඩසටහනට සහභාගී වූහ.

පර්යේෂණ නිලධාරී ඊ.ඒ.සී ප්‍රියංකර මහතා චීනයේ පැවති ආසියානු සහ යුරෝපා රටවල් සඳහා හරිතාගාර එළවළු වගා කිරීමේ තාක්ෂණය පිළිබඳව වූ පුහුණු වැඩසටහනක් සඳහා 2014 අප්‍රියෙල් 01 දින සිට මැයි 18 දින දක්වා සහභාගී විය.

අධි පර්යේෂක ආර්.එල්.එන් ජයතිස්ස මහතා ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ ආසියානු හා පැසිෆික් කලාපීය සංවිධානය (CIRDAP) , ඉන්දියාවේ ජාතික සංවර්ධනය සඳහා වූ ජාතික

ආයතනය (NIRD) සහ බලශක්ති සහ සම්පත් ආයතනය (TERI) ඒකාබද්ධව සංවිධානය කළ “ තාක්ෂණ කළමනාකරණය සඳහා කාර්යක්ෂම ප්‍රතිවාරයක් තුළින් ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව තහවුරු කිරීම ” පිළිබඳ ඉන්දියාවේ දී මැයි 18 සිට 26 දක්වා පැවති අන්තර්ජාතික වැඩමුළුව හා පුහුණු වැඩසටහනට සහභාගී විය.

ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී එච්.එම්.ජේ.කේ හේරත් ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ ආසියානු හා පැසිපික් කලාපීය සංවිධානය (CIRDAP) , ඉන්දියාවේ ජාතික සංවර්ධනය සඳහා වූ ජාතික ආයතනය (NIRD) විසින් ඒකාබද්ධව සංවිධානය කර 2014 ජූනි 30 දින සිට - ජූලි 09 දින පිලිපීනයේ පැවති භූ විද්‍යාත්මක පද්ධති සහ ආපදා අවම කිරීමේ කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහනට සහභාගී විය.

පර්යේෂණ නිලධාරීන් වන ඩබ්.එච්.ඩී ප්‍රියදර්ශන මහතා සහ බී.ඒ.ඩී.එස් බමුණුආරච්චි මිය ශ්‍රී ලංකාවේ රජයේ නිලධාරීන් / පර්යේෂකයින්ගේ වාර්තා රචනය සහ ප්‍රකාශන කුසලතා වැඩි දියුණු කිරීම වෙනුවෙන් වූ ඕස්ට්‍රේලියානු අධි ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා අගෝස්තු 31 සිට නොවැම්බර් 08 දක්වා සහභාගී වූහ.

අධ්‍යක්ෂ ඊ.එම් අභයරත්න මහතා 2014 සැප්තැම්බර් 13 සිට 20 දින දක්වා වියට්නාමයේ පැවති ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ ආසියානු හා පැසිපික් කලාපීය සංවිධානයේ (CIRDAP) 29 වෙනි තාක්ෂණික කමිටු රැස්වීමට සහභාගී විය.

පර්යේෂණ නිලධාරීන් ඒ.එම්.එස් පෙරේරා මෙනෙවිය තායිලන්තයේ බැංකොක් නුවර දී පැවති සිව්වැනි අන්තර්ජාතික සහල් සමුළුවට 2014 සහභාගී වූවාය.

පර්යේෂණ නිලධාරී එන්.පී.ඒ සමන්ත මහතා 2014 ඔක්තෝම්බර් 27 සිට නොවැම්බර් 01 දින දක්වා තායිලන්තයේ දී පැවති ආහාර පිරිවැය ගණනය කිරීම පිළිබඳ පුහුණු වැඩසටහනට සහභාගී විය.

පර්යේෂණ නිලධාරී ඊ.ඒ.සී ප්‍රියංකර මහතා 2014 දෙසැම්බර් 02 සිට 08 වෙනි දින දක්වා ඉන්දියාවේ පැවති ‘කෘෂිකර්මික අලෙවිකරණය පිළිබඳ 28 වෙනි ජාතික සමුළුව’ ට සහභාගී විය.

අතිරේක අධ්‍යක්ෂ ජේ.කේ.එම්.ඩී වන්දුසිරි මහතා සහ පර්යේෂණ නිලධාරීන් සුසිලා ලූර්දු මහත්මිය 2014 දෙසැම්බර් 20 දින සිට 2015 ජනවාරි 03 දින දක්වා ඉන්දියාවේ හයිඩ්‍රාබාද් නුවර කෘෂිකර්ම පර්යේෂණ කළමනාකරණය පිළිබඳ කෙටි කාලීන පුහුණු වැඩසටහනට සහභාගී වූහ.

පර්යේෂණ නිලධාරීන් අයි.කේ එදිරිසිංහ ඉන්දියාවේ දී 2015 නොවැම්බර් 10 සිට ජනවාරි 02 දින දක්වා ඉන්දියාවේ දී පැවති කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවේශයන් සහ ක්ෂුද්‍ර සහ මධ්‍යම ව්‍යාපාර ජාතික ආයතනයෙහි උපක්‍රම පිළිබඳ ව වූ පුහුණු පාඨමාලාවට සහභාගී වූවාය.

මාණ්ඩලික නිලධාරීන් දේශීය පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වීම

01. පුස්තකාලයාධිපතිනි එච්.එම්.ටී.ඒ. එල් හේරත් මෙනෙවිය ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ දී 2014 ජනවාරි 29 දින සිට 30 දින දක්වා තොරතුරු කළමනාකරණ කාර්ය රාමුව සම්බන්ධයෙන් වූ වැඩමුළුවට සහභාගී වූවාය.
02. පර්යේෂණ නිලධාරීනී අයි. කේ එදිරිසිංහ මිය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දී 2014 ජනවාරි 27 හා 28 යන දිනයන්හි පැවති ජීවනෝපාය විශ්ලේෂණය පිළිබඳ වැඩමුළුවට සහභාගී වූවාය.
03. වාර්ෂික තොග සත්‍යාපනය සහ බැහැර කිරීම සම්බන්ධයෙන් තරුණ කටයුතු සහ කුසලතා සංවර්ධන අමාත්‍යාංශයේ දී 2014 අප්‍රියෙල් 3 සිට 4 දක්වා පැවති වැඩමුළුවට ගණකාධිකාරී කේ.ටී.යූ. කඹුරුගොඩ මහතා, ගිණුම් නිලධාරීනී ධනුෂි පෙරේරා මෙනෙවිය සහභාගී වූහ.
04. ප්‍රකාශන, පුස්තකාල හා දත්ත සැකසුම් අංශයන්හි අංශ ප්‍රධාන ආචාර්ය එම්.එස් සේනානායක මහතා, ජ්‍යෙෂ්ඨ දත්ත විශ්ලේෂක එම්.ඩී.එල් සෙනරත් මහතා, ඩී.ඒ.ඩී.එස් බමුණආරච්චි , ජී.ඒ.ද.එල් ඩබ්ලිව් සමරසිංහ කේ.එස්. එන් පෙරේරා මෙනෙවිය, කේ.පී.අයි ප්‍රියදර්ශනී මිය ඇතුළු පිරිස කාර්මික තාක්ෂණ ආයතනයේ දී 2014 අප්‍රියෙල් මස 25 දින ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කළ පර්යේෂණ පත්‍රිකා සමාලෝචනය පිළිබඳව පැවති වැඩමුළුවට සහභාගී වූහ.
05. පුස්තකාලයාධිපතිනි එච්.එම්.ටී.ඒ. එල් හේරත් මෙනෙවිය, සහකාර පුස්තකාලයාධිපති කේ.වයි.පී වීරරත්න යන මහත්මීන් ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ දී පැවති පුස්තකාල හා තොරතුරු විද්‍යාව පිළිබඳ ජාතික සමුළුවට 2014 ජූනි 19 දින සහභාගී වූහ.
06. සුසිලා ලුර්දු මිය (ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරීනී), සාගරිකා හිටිහාමු මිය (ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරීනී), කේ.පී.අයි ප්‍රියදර්ශනී මෙනෙවිය (පර්යේෂණ නිලධාරීනී), සුභාෂිණි පෙරේරා මෙනෙවිය (පර්යේෂණ නිලධාරීනී), ඉන්දිකා එදිරිසිංහ මෙනෙවිය (පර්යේෂණ නිලධාරීනී), පී.ඒ.ජේ වම්පිකා මෙනෙවිය (පර්යේෂණ නිලධාරීනී), රසිකා විජේසිංහ මිය(පර්යේෂණ නිලධාරීනී), අයි.පී.පී.එම් විජේසිංහ මයා (පර්යේෂණ නිලධාරී), මාලනී රම්බොඩගෙදර මිය (පර්යේෂණ නිලධාරීනී), එච්.ජේ.සී ජයසූරිය (පර්යේෂණ නිලධාරී), යන මහත්ම මහත්මීන් 2014 ජූලි 16 සහ 17 යන දිනයන්හි ජාතික විද්‍යා ආයතනයේ පැවති සමාජ විද්‍යාත්මක පර්යේෂණ සහ බහුවිස්තීරණ පර්යේෂණ යෝජනාවලි වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් පැවති වැඩමුළුවට සහභාගී වූහ.
07. ආහාර අලෙවි හා කෘෂි ප්‍රතිපත්ති අංශයෙහි අංශ ප්‍රධානී සී.පී හතුරුසිංහ මිය, පර්යේෂණ නිලධාරී එන්.පී.ඒ සමන්ත , පර්යේෂණ නිලධාරී එච්.එම්.ජේ.කේ හේරත් යන මහත්වරුන්

දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රයේ දී 2014 ජූලි 16 දින පැවති ආහාර සුරක්ෂිතතාවය සහ විධියේ සමුළු වැඩි දියුණු කිරීම මැයින් පැවති වැඩමුළුවට සහභාගී වූහ.

08. පර්යේෂණ නිලධාරීන් ආර්.එම්.එම්.එච්.කේ රමිබොඩගෙදර මිය, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී ආචාර්ය රංජිත් වික්‍රමසිංහ මහතා, පර්යේෂණ නිලධාරීන් අයි.කේ එදිරිසිංහ මෙනවිය, පර්යේෂණ නිලධාරීන් පී.ඒ.ජේ වම්පිකා, පර්යේෂණ නිලධාරී අයි.පී.පී.එම් විජේසිංහ ඇතුළු පිරිස ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සංවිධානය කළ අන්තර්ජාතික පර්යේෂණ සැසිය සඳහා 2014 අගෝස්තු 11 සහ 12 යන දිනවල සහභාගී වූහ.
09. ජේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී 2014 සැප්තැම්බර් 23 සිට 26 දක්වා පැවති සංඛ්‍යාත්මක හා ශ්‍රේණි දත්ත විශ්ලේෂණය පිළිබඳ කෙටි කාලීන වැඩමුළුවට සංඛ්‍යාන නිලධාරී කේ.පී.කේ.අයි.යූ ප්‍රනාන්දු සහ සංඛ්‍යාන සහකාර එම්.එන්.එම්. නලීම් මහතා සහභාගී වූහ.
10. අධ්‍යක්ෂකගේ පෞද්ගලික සහකාර ඒ.අයි පතිරණ මහත්මිය ඉදිකිරීම් උපකරණ පුහුණු කිරීමේ ආයතනයේ පැවති (CETRAC) පරිපාලන ක්‍රියා පටිපාටි සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන 2014 සැප්තැම්බර් 18 දින සහභාගී වූවාය.
11. එන්.පී.ඒ සමන්ත, පී.ඒ.ජේ වම්පිකා, ඒ.එම්.එස් පෙරේරා යන පර්යේෂණ නිලධාරීන් තිදෙනා ශ්‍රී ලංකා කෘෂිකාර්මික ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමය වෙනුවෙන් ජේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී 2014 වර්ෂයේ සැප්තැම්බර් 15 සහ 17 දිනයන්හි පැවති පුහුණු වැඩමුළුවට සහභාගී වූහ.
12. ජාතික විද්‍යා පදනමේ දී 2014 නොවැම්බර් 27 දින පැවති පර්යේෂණ ආචාර්ය ධර්ම සම්බන්ධයෙන් වූ වැඩමුළුවට පී.සී.ජේ ද සිල්වා මයා, එච්.එම්.ජේ.කේ හේරත් මයා, ගීතානි සමරසිංහ මිය, රුවනි විදානපතිරණ මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරීන් සිව් දෙනෙකු සහභාගී වූහ.
13. 2014 දෙසැම්බර් 12 වෙනි දින ශ්‍රී ලංකා කෘෂිකර්ම ප්‍රතිපත්ති කේන්ද්‍රයේ දී පැවති ප්‍රතිපත්ති සන්නිවේදනය සම්බන්ධයෙන් වූ වැඩමුළුවට මෙම ආයතනයේ සේවක මණ්ඩල සාමාජිකයින් 16 දෙනෙකු සහභාගී වූහ.
14. සාක්ෂ්‍ය පාදක පර්යේෂක ප්‍රතිපත්ති අභිමතාර්ථ සඳහා භාවිතයට ගැනීම සම්බන්ධයෙන් වූ පුහුණු වැඩසටහනකට පර්යේෂණ කාර්ය මණ්ඩලයේ 14 දෙනෙක් 2014 දෙසැම්බර් 15 දින සහභාගී වූහ.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය

2014.12.31 දිනට ශේෂ පත්‍රය

වත්කම්	සටහන		දෙසැම්බර් 31,2013
ජංගම වත්කම්			රු. ගන
අකැපි මුදල්	2	7,793,755.93	2,372,380.71
ලැබිය යුතු ණයගැතියෝ	3	21,517,920.19	22,731,924.08
ලැබිය යුතු - තැන්පතු	4	773,795.97	772,887.78
අවසන් කොගය	5	4,536,001.56	4,903,677.91
ඉදිරි ගෙවීම්	6	173,642.65	204,158.26
අනෙකුත් ජංගම වත්කම්	7	155,920.00	13,561.32
		34,951,036.30	30,998,590.06
ජංගම නොවන වත්කම්			
අනෙකුත් මූල්‍ය වත්කම්	8	5,497,130.79	4,964,396.35
දේපල, පිරිසත හා උපකරණ	9	65,628,113.77	37,573,081.01
ඉඩම් හා ගොඩනැගිලි	10	27,846,572.28	26,530,368.82
		98,971,816.84	69,067,846.18
මුළු වත්කම්		133,922,853.14	100,066,436.24
වගකීම්			
ජංගම වගකීම්			
උපචිත වියදම්	11	9,454,972.84	10,386,014.59
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව - නිවාස ණය	12		321,514.60
		9,454,972.84	10,707,529.19
ජංගම නොවන වගකීම්			
සේවක ප්‍රතිලාභ	13	36,088,145.00	36,254,872.50
		36,088,145.00	36,254,872.50
මුළු වගකීම්		45,543,117.84	46,962,401.69
ශුද්ධ වත්කම්		88,379,735.30	53,104,034.55
ශුද්ධ වත්කම් හා හිමිකම්			
රජයේ ප්‍රදාන - ප්‍රාග්ධන	14	160,092,835.19	153,617,505.19
අමාත්‍යාංශයෙන් ලද ප්‍රාග්ධන දීමනා		2,342,835.00	2,342,835.00
සංචිත	15	43,062,687.28	37,824,679.28
ප්‍රත්‍යාගණිත සංචිත		35,003,646.00	
දිරි දීමනා හා පුහුණු අරමුදල	16	533,323.82	533,323.82
අනිරික්ෂතාවය/ උනතාවය	17	(152,655,591.99)	(141,214,308.74)
මුළු වත්කම් හා හිමිකම්		88,379,735.30	53,104,034.55

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය
2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය

ආදායම	සටහන්	දෙසැම්බර් 31, 2013	
			රු. ශත
මහා භාණ්ඩාගාරයෙන් ලද අරමුදල්		124,782,000.00	121,834,803.00
පර්යේෂණ හා පුහුණු කිරීම් සඳහා බාහිර ආයතන වලින් ලද අරමුදල්		3,547,757.21	4,157,500.77
අනෙකුත් ආදායම්	18	31,346,417.36	31,511,888.82
මුළු ආදායම		159,676,174.57	157,504,192.59
වියදම්			
වැටුප්, වේතන හා සේවක දීමනා	19	(102,418,163.60)	(108,201,003.95)
පර්යේෂණ හා පුහුණු ක්‍රියාකාරකම්		(15,791,268.14)	(20,612,304.28)
පර්යේෂණ හා පුහුණු ක්‍රියාකාරකම් වෙනුවෙන් බාහිර ආයතන වලින් ලද මුදලින් කරන ලද වියදම්		(3,547,757.21)	(1,294,955.27)
ක්ෂය වෙන් කිරීම්	9,10	(17,430,152.30)	(12,545,598.64)
අනෙකුත් වියදම්	20	(31,870,481.60)	(28,817,118.91)
බොල්ණය (අධි) / ඌන වෙන්කිරීම්		50,583.49	(97,405.08)
බැංකු ගාස්තු		(80,900.00)	(96,452.98)
මුළු වියදම		(171,088,139.36)	(171,664,839.11)
ආදායම ඉක්ම වූ වියදම		(11,411,964.79)	(14,160,646.52)

සභාපති

අධ්‍යක්ෂ

සහකාර ගණකාධිකාරීන්

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය
2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය

	සටහන්	රු.ගන	
මෙහෙයුම් ක්‍රියාකාරකම් කුලින් මුදල් ප්‍රවාහය			
වර්ෂය සඳහා ශුද්ධ හිඟය			(11,411,964.79)
ගැලපීම්			
ක්ෂයවීම්		17,430,152.30	
ක්ෂය වීම් සඳහා ගැලපීම්		(29,330,113.03)	
පාරිතෝෂික සඳහා වෙන් කිරීම්		4,180,890.00	
ආයෝජන ආදායම		553,029.12	
පෙර වර්ෂයේ ගැලපීම්		(29,318.46)	(7,195,360.07)
කාරක ප්‍රාග්ධන වෙනස්වීම් වලට පෙර මෙහෙයුම් ලාභය/අලාභය			(18,607,324.86)
කාරක ප්‍රාග්ධන වෙනස්කම්			
ණය ගැතියෝ		1,214,003.89	
අවසන් තොගය		367,676.35	
ඉදිරි ගෙවීම්		30,515.61	
අනෙකුත් ජංගම වත්කම්		(142,358.68)	
උපචිත වියදම්		(931,041.75)	
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව		(321,514.60)	217,280.82
මෙහෙයුම් ක්‍රියාකාරකම් ශුද්ධ මුදල් භාවිතය			(18,390,044.04)
පාරිතෝෂික ගෙවීම්			(4,347,617.50)
මෙහෙයුම් ක්‍රියාකාරකම් මුදල් භාවිතය			(22,737,661.54)
ආයෝජන ක්‍රියාකාරකම් කුලින් මුදල් ප්‍රවාහය			
ණය ගැතියෝ		(908.19)	
අනෙකුත් මූල්‍ය වත්කම්		(532,734.44)	
දේපල, පිරිසත හා උපකරණ මිලදී ගැනීම		(15,143,868.61)	
ඉඩම් හා ගොඩනැගිලි		(2,327,406.88)	
ආයෝජන ආදායම්		(553,029.12)	(18,557,947.24)
ආයෝජන ක්‍රියාකාරකම් කුලින් ලත් ශුද්ධ මූල්‍ය ප්‍රවාහය			(41,295,608.78)
මූල්‍ය ක්‍රියාකාරකම් කුලින් මුදල් ප්‍රවාහය			
රජයේ ප්‍රදාන - ප්‍රාග්ධන ලැබීම්		6,475,330.00	
සංචිත		5,238,008.00	
ප්‍රත්‍යාගණිත සංචිත		35,003,646.00	
මූල්‍ය ක්‍රියාකාරකම් කුලින් ශුද්ධ මුදල් ප්‍රවාහය			46,716,984.00
මුදල් හා මුදල් සමාන අයිතමයන්ගේ ශුද්ධ වැඩිවීම			5,421,375.22
කාලච්ඡේදයේ ආරම්භයේ මුදල් හා සමාන අයිතමයන්	I		2,372,380.71
කාල පරිච්ඡේදයේ අවසානයේදී මුදල් හා සමාන අයිතමයන්	II		7,793,755.93
සටහන් :			
මුදල් හා මුදල් සමාන අයිතමයන්		I	II
		01.01.2014	31.12.2014
බැංකු ශේෂය		2,362,380.71	7,783,755.93
අතැති මුදල්		10,000.00	10,000.00
එකතුව		2,372,380.71	7,793,755.93

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය
 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය

	රජයේ ප්‍රදාන - ප්‍රාග්ධන	අමාත්‍යාංශයෙන් ලද ප්‍රාග්ධන දීමනා	සංචිත	ප්‍රත්‍යාගණිත සංචිත	දිරි දීමනා හා පුහුණු අරමුදල	සමුච්චිත අතිරික්තය/ (ලාභනා)	එකතුව රු. ශත
2014.01.01 දිනට ශේෂය	153,617,505.19	2,342,835.00	37,824,679.28		533,323.82	(141,214,308.74)	53,104,034.55
පෙර වර්ෂයේ ගැලපීම්						(26,857.43)	(26,857.43)
ස්තාවර තැන්පතු පොලිය						(177,605.00)	(177,605.00)
නේවාසිකාගාර සහ ශ්‍රවණාගාර ආදායම						175,143.97	175,143.97
පෙර වර්ෂයේ ලාභනාව නිවැරදිකිරීම							
2014 ජනවාරි 01 දිනට ශේෂ ගැලපුම	153,617,505.19	2,342,835.00	37,824,679.28		533,323.82	(141,243,627.20)	53,074,716.09
ප්‍රත්‍යාගණිත සංචිත				35,003,646.00			35,003,646.00
මහා භාණ්ඩාගාරයෙන් ලැබුණු මුදල්	6,475,330.00						6,475,330.00
ආහාර ව්‍යාපෘතියේ වියදමින් මිලදීගත් පරිගනක			1,438,008.00				1,438,008.00
ආහර හා කෘෂිකර්ම සංවිධානයෙන් ලැබුණු වාහනය			3,800,000.00				3,800,000.00
ආදායම සහ වියදම						(11,411,964.79)	(11,411,964.79)
2014.12.31 දිනට ශේෂය	160,092,835.19	2,342,835.00	43,062,687.28	35,003,646.00	533,323.82	(152,655,591.99)	88,379,735.30

2014 දෙසැම්බර් 31 න් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශ සටහන්

1. ගිණුම් ප්‍රතිපත්ති

1.1 පොදු

පොදුවේ පිළිගත් ගණකාධිකරණ මූලධර්ම හා පිළිවෙත්වලට අනුකූලව හා ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිතීන්ට අදාළව ඓතිහාසික පිරිවැය මත මූල්‍ය ප්‍රකාශ පිළියෙල කොට ඇත.

1.2 වත්කම් කක්ෂේරු

I. දේපළ, පිරියත හා උපකරණ

a) ශේෂ පත්‍රයෙහි දේපළ, පිරියත හා උපකරණ පිරිවැයෙන් සමුච්චික ක්ෂය අඩුකර දක්වා ඇත. පහත සඳහන් ක්ෂය අනුපාතයන් යටතේ සරල මාර්ග ක්‍රමය අනුව ක්ෂය කර තිබේ.

ගොඩනැගිලි	වාර්ෂික 2 %
උපකරණ/ගෘහ භාණ්ඩ	වාර්ෂික 10%
පරිගණක	වාර්ෂික 20%
සුභ සාධක උපකරණ	වාර්ෂික 10%
පොත්	වාර්ෂික 10%
වාහන	වාර්ෂික 20%

මිල දී ගත් වර්ෂයේ දී සමස්ත වර්ෂයටම ක්ෂය කරනු ලැබේ.

b) 2014 වර්ෂයේ දී ආයතනය සතුව තිබූ සියලු වාහන කක්ෂේරු කරනු ලැබූ අතර ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානය විසින් (FAO) 2012 වර්ෂයේ දී පරිත්‍යාග කරනු ලැබූ අංක 65-1280 දරන වාහනය කක්ෂේරු වටිනාකම මත ගිණුම්වල ඇතුළත් කරන ලදී.

II. ණය ගැතියෝ

උපලබ්ධි වේ යැයි අපේක්ෂිත අගයන් වන ණය ගැතියන්ගේ වටිනාකම සඳහන් කර ඇත. බොල් සහ අඩමාණ ණය වෙනුවෙන් ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කොට ඇත. වාර්තා කරන දිනය වන විට ශුද්ධ ණයවලින් 4%ක් අඩමාණ ණය වෙනුවෙන් වූ ප්‍රතිපාදන සඳහා වෙන් කොට ඇත.

III. තොගය

පාරිභෝගික තොග පිරිවැයට ගණනය කොට ඇත. අනෙකුත් තොග පිරිවැය , ශුද්ධ උප ලබ්ධි අගය හා ප්‍රථම ලැබීම්, ප්‍රථම නිකුත් කිරීම්ය. FIFO ක්‍රමයට අනුව අගයන්ගෙන් අඩු අගයට ගණනය කොට ඇත.

1.3 පාරිතෝෂිකය

1983 අංක 12 දරන පාරිතෝෂික පනතට අනුව , පාරිතෝෂික ගෙවීම් සඳහා වෙන් කිරීම් සිදු කොට ඇත. 2014 වර්ෂයේ පාරිතෝෂික ගෙවීම් මූලික වැටුප හා ජීවන වියදම් දීමනාව පදනම් කරගෙන සකස් කර ඇත.

1.4 මූල්‍ය කාර්යසාධනය පිළිබඳ ප්‍රකාශය

මූල්‍ය කාර්යසාධනය පහත ගැලපීම් සිදු කිරීමෙන් පසු ගණනය කොට ඇත.

- a) බොල් හා අඩමාණ ණය සහ වෙන් කිරීම් සිදු කිරීම සහ ආයතනයේ එදිනෙදා මෙහෙයුම් වෙනුවෙන් වන අනාගත අසම්භාව්‍යත් වෙනුවෙන් වෙන් කිරීම් සිදු කර තිබේ. ආයතනයේ දේපොළ , පිරිසක සහ උපකරණ ඵලදායී ලෙස නඩත්තු කෙරෙයි.
- b) වසර තුළ සිදු කරන ලද සියලු වියදම් සැලකිල්ලට ගෙන ඇත.

1.5 ප්‍රවාහන සහ මුද්‍රණ වියදම්

ආයතනයේ සියලුම අංශ සහ පර්යේෂණ හා පුහුණු කිරීම් අංශ සඳහා වන ප්‍රවාහන සහ මුද්‍රණ වියදම් ගිණුම්ගත කළ යුතුව ඇත. එබැවින් එම වියදම් අනුමත අනුපාතයකට ගණනය කොට එම වියදම එකී අදාළ වියදම් අතර ප්‍රතිශතයකට ගළපා ඇත.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය
2014.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සටහන්

2 මුදල් හා මුදල් සමාන අයිතමයන්

දෙසැම්බර් 31, 2013

රු. ශත

අතැති මුදල්	10,000.00	10,000.00
බැංකුවේ ඇති මුදල් - ගිණුම් අංක 2323292	735,015.44	629,378.52
බැංකුවේ ඇති මුදල් - ගිණුම් අංක 2323293	1,929,973.28	372,454.42
බැංකුවේ ඇති මුදල් - ගිණුම් අංක 2323315	538,787.59	15,593.83
බැංකුවේ ඇති මුදල් - ගිණුම් අංක 2323317	4,579,979.62	1,344,953.94
	7,793,755.93	2,372,380.71

3 ලැබිය යුතු මුදල්

කාර්ය මණ්ඩල ණයගැතියෝ

නිවාස ණය	2,401,069.05	2,840,661.63
ඒකාබද්ධ ණය	17,274,495.96	17,711,544.76
විශේෂ අත්තිකාරම්	4,945.47	40,495.47
උත්සව අත්තිකාරම්	154,929.05	175,429.05
ලැබිය යුතු ඉවණාගාර ආදායම්	411,412.50	547,107.50
ලැබිය යුතු නේවාසිකාගාර ආදායම්	107,301.00	846,301.25
අස්ථානගත වූ පුද්ගලයන්ගෙන් අය	6,723.32	6,723.32
ශිෂ්‍යත්වලාභී ණයගැතියෝ	20,005,859.97	20,325,859.97
	40,366,736.32	42,494,122.95
වෙනත් ණයගැතියෝ		
ලැබිය යුතු ආයෝජන ආදායම්	184,667.18	279,932.01
සේවස්ථ පුහුණු ආයතනය ලැබිය යුතු	6,806.38	6,806.38
කේ.එන්.යු ගුණසේකර	12,100.00	12,100.00
කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ලැබිය යුතු	85,527.16	85,527.16
ඉවත් වූ සේවකයන්ගෙන් අය කර ගත යුතු	558,866.21	568,622.71
සරසවි පොත් සැල	4,272.25	4,272.25
ණයගැති - සුභ සාධක සංගමය		99.00
මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් ලැබිය යුතු	54,592.24	
විවිධ ණයගැතියන්	123,332.65	123,332.65
R-481	1,023,459.78	
R-439 බුදුරුවගල පුහුණු වැඩසටහන		430,132.44
	2,053,623.85	1,510,824.60
	42,420,360.17	44,004,947.55
අඩු කලා :		
බොල් සහ අඩමාන ණය සඳහා වෙන් කිරීම	(896,580.01)	(947,163.50)
ශිෂ්‍යත්වලාභීන් සඳහා වෙන් කිරීම	(20,005,859.97)	(20,325,859.97)
	21,517,920.19	22,731,924.08

4 ලැබිය යුතු තැන්පතු

ස්ථාවර - හෝජනාගාර භාරකරු	70,000.00	70,000.00
ස්ථාවර - මුදල් අයකැමි	10,725.97	9,817.78
විවිධ - ශ්‍රී ලංකා ටෙලිකොම් (අන්තර්ජාල පහසුකම්)	3,125.00	3,125.00
විවිධ - තැපැල්පති	24,945.00	24,945.00
විවිධ - කොළඹ ගැස් සහ ජල සමාගම	4,750.00	4,750.00
විවිධ - ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය	500.00	500.00
විවිධ - ශ්‍රී/ස සෙල්ටෙල් ලංකා සමාගම	3,500.00	3,500.00
විවිධ - ලංකා විදුලිබල මණ්ඩලය	406,250.00	406,250.00
විවිධ - එම්.ඒ. සැමසන්ස් සහ සමාගම	250,000.00	250,000.00
	773,795.97	772,887.78

2014.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සටහන්

5 තොග

ප්‍රකාශන සහ සඟරා	2,393,087.00	2,367,712.00
පරිභෝජන කළ හැකි ද්‍රව්‍ය සැපයීම	1,647,184.06	1,878,724.91
අලෙවි සැල	495,730.50	657,241.00
	4,536,001.56	4,903,677.91

6 ඉදිරි ගෙවීම්

මෝටර් රථ රක්ෂණය	149,826.71	180,239.22
ගොඩනැගිලි රක්ෂණය	23,815.94	23,919.04
	173,642.65	204,158.26

7 අනෙකුත් ජංගම වත්කම්

මිලදී ගැනීම් අත්තිකාරම්	100,920.00	13,561.32
ගමන් වියදම් සඳහා අත්තිකාරම්	55,000.00	
	155,920.00	13,561.32

8 වෙනත් මූල්‍ය වත්කම්

තැන්පතු	1,500.00	1,500.00
ස්ථාවර තැන්පතු - රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව	5,336,889.16	4,962,896.35
ස්ථාවර තැන්පතු - රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව නිවාස ණය යෝජනා ක්‍රමය	158,741.63	
	5,497,130.79	4,964,396.35

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය

2014.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සටහන්

9 දේපල, පිරිසක හා උපකරණ

2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා වත්කම් ක්ෂයවීම පිළිබඳ ප්‍රකාශය

පයිකම	2014.01.01 දිනට පිරිවැය රු.	2014 වර්ෂය තුළ මිලදී ගැනීම්/ප්‍රත්‍යාගණනය	2014.12.31 දිනට මුළු පිරිවැය රු.	2014.01.01 දිනට සමුච්චිත ක්ෂය රු.	ගැලපීම	2014 වසර තුළ ක්ෂය වීම	2014.12.31 න් අවසන් දිනට සමුච්චිත ක්ෂය	2014.12.31 දිනට ඉදිරි වටිනාකම
ලී බඩු හා උපකරණ	42,108,144.33	2,101,382.17	44,209,526.50	29,369,366.05		2,515,763.76	31,885,129.81	12,324,396.69
පරිගණක	23,241,024.58	2,660,508.00	25,901,532.58	19,870,246.02	(175,143.97)	1,672,629.80	21,367,731.85	4,533,800.73
මෝටර් රථ	48,655,488.06	9,677,176.94	58,332,665.00	29,276,631.06	(29,154,969.06)	11,642,200.00	11,763,862.00	46,568,803.00
පොත්	11,568,405.96	704,801.50	12,273,207.46	9,483,739.79		588,355.32	10,072,095.11	2,201,112.35
සුභසාධන උපකරණ	3,734.55	-	3,734.55	3,733.55	-	-	3,733.55	1.00
එකතුව	125,576,797.48	15,143,868.61	140,720,666.09	88,003,716.47	(29,330,113.03)	16,418,948.88	75,092,552.32	65,628,113.77

10 ඉඩම් හා ගොඩනැගිලි

2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා වත්කම් ක්ෂයවීම පිළිබඳ ප්‍රකාශය

පයිකම	2014.01.01 දිනට පිරිවැය	2014 වර්ෂය තුළ මිලදී ගැනීම්/ඉවත් කිරීම්	2014.12.31 දිනට පිරිවැය	2014.01.01 දිනට සමුච්චිත ක්ෂය	ගැලපීම	2014 වසර තුළ ක්ෂය වීම	2014.12.31 න් අවසන් දිනට සමුච්චිත ක්ෂය	2014.12.31 දිනට ඉදිරි අගය
ඉඩම්	1,716,667.00	-	1,716,667.00	-		-	-	1,716,667.00
ගොඩනැගිලි	38,120,729.87	2,327,406.88	40,448,136.75	13,307,028.05		1,011,203.42	14,318,231.47	26,129,905.28
	39,837,396.87	2,327,406.88	42,164,803.75	13,307,028.05	-	1,011,203.42	14,318,231.47	27,846,572.28

පැල්වැහැර සංචාර බංගලාව 2011-12-12 දින සිට වසර 30 බදු යටතේ ක්‍රියාත්මක වේ.

11 ණය හිමියෝ

රු.ශත

උපචිත වියදම්	7,335,757.19	7,292,518.51
ආපසු ගෙවිය යුතු ටෙන්ඩර් කැන්පතු	124,462.20	121,462.20
ආපසු ගෙවිය යුතු හෝඡතාගාර කැන්පතු - උපනිෂ්ඨ පරණමාන	50,000.00	50,000.00
වැටුප් අත්තිකාරම්	10,232.91	6,683.41
නොගෙවූ වියදම්	179,728.18	219,331.65
ඉවත් වූ සේවකයන් සඳහා ගෙවිය යුතු මුදල්	177,907.92	2,135,720.64
සේවක සහ ආපනශාලා කැන්පතු	13,084.50	13,084.50
ගෙවිය යුතු මුද්දර ගාස්තු	11,975.00	7,900.00
රඳවාගත් මුදල	85,087.41	85,087.41
ණය හිමියෝ	833,300.00	300,195.16
මොබිටෙල් සමාගම	56,013.96	126,546.11
කලින් ලද අත්තිකාරම් - නේවාසිකාගාරය		13,685.00
කලින් ලද අත්තිකාරම් - ශ්‍රවණාගාරය		13,800.00
සුභසාධක සංගමය	4,321.00	
	8,881,870.27	10,386,014.59

12 රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව - නිවාස ණය

ජනවාරි 01 දිනට ශේෂය	-	-
ගැලපීම්		321,514.60
දෙසැම්බර් 31 දිනට ශේෂය		321,514.60

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ නිවාස ණය ගිණුම.....

13 සේවක ප්‍රතිලාභ

ජනවාරි 01 දිනට ශේෂය	36,254,872.50	30,596,875.00
වර්ෂය තුළ ගෙවීම්	4,347,617.50	(3,863,612.50)
වර්ෂය සඳහා වෙන් කිරීම්	4,180,890.00	9,521,610.00
දෙසැම්බර් 31 දිනට ශේෂය	44,783,380.00	36,254,872.50

14 රජයේ ප්‍රදාන - ප්‍රාග්ධන

ජනවාරි 01 දිනට ශේෂය	153,617,505.19	164,638,986.00
වසර තුළ ප්‍රාග්ධන දායකත්වය	6,475,330.00	5,462,300.00
		(16,483,780.81)
	160,092,835.19	153,617,505.19

15 සංචිත

ඉතිරි කිරීම් තුළින් දායකත්වය	1,102,372.79	1,102,372.79
ව්‍යාපෘති ප්‍රාග්ධන අරමුදල	20,254,150.59	15,016,142.59
ප්‍රාග්ධන සංචිත	3,242,284.40	3,242,284.40
ව්‍යාපෘති පොදු සංචිත	16,301,977.47	16,301,977.47
දීමනා අරමුදල	2,161,902.03	2,161,902.03
	43,062,687.28	37,824,679.28

16 දීමනා හා පුහුණු අරමුදල

දීමනා අරමුදල	137,061.91	137,061.91
පුහුණු අරමුදල - ව්‍යාපෘති	396,261.91	396,261.91
	533,323.82	533,323.82

හෙක්ටර් කොඹිබැකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය
2014.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සටහන්

17 සම්පූර්ණ උපකාර ගිණුම්

ජනවාරි 01 දිනට ශේෂය	141,214,308.74	129,620,097.62
පෙර වර්ෂයේ අගය අඩුවීම නිවැරදි කිරීම	(175,143.97)	3,922,454.92
ලැබිය යුතු ස්ථිරකැපත් පොලී - පෙර වර්ෂයේ ගැලපීම	26,857.43	265,285.64
ලැබිය යුතු නේවාසිකාගාර හා සම්මන්ත්‍රණශාලා ගාස්තු - පෙර වර්ෂයේ ගැලපීම	177,605.00	
ක්‍රමක්ෂය සේවක සංවර්ධන පිරිවැය		(4,323,710.10)
ක්‍රමක්ෂය සේවක සංවර්ධන පිරිවැය		4,973,706.21
නේවාසිකාගාර හා ශ්‍රවණාගාර ආදායම් - 2013		(763,165.00)
පෙර වර්ෂයේ ව්‍යාපෘති අරමුදල් ආදායම		(6,641,007.07)
2014.12.31 දිනට ආදායම ඉක්ම වූ වියදම	11,411,964.79	14,160,646.52
2014.12.31 දිනට ශේෂය	152,655,591.99	141,214,308.74

18 විවිධ ආදායම්

නේවාසිකාගාර ගාස්තු	12,410,375.33	14,008,822.48
සම්මන්ත්‍රණශාලා ගාස්තු	12,948,035.75	11,665,940.85
ආදායම් - මොඩිටෙල් පාරිභෝගික සේවා	70,532.15	77,874.97
විකුණුම් - ප්‍රකාශන	133,330.50	127,769.50
ආයෝජන පොලී	553,029.12	714,245.36
කාර්ය මණ්ඩල - ණය පොලී	739,034.40	838,873.08
ව්‍යාපෘති	3,510,935.03	2,786,853.43
ශිෂ්‍යත්වලාභී ණය ගැතියෝ	320,000.00	743,311.44
සංචාරක බංගලා ගාස්තු සහ කාමර කුලී		24,765.17
කාමර කුලී - පැල්වෙහෙර	62,600.00	29,100.00
පරිගණක ආදායම	254.00	1,380.00
වෙන්වීම් ගාස්තු	9,750.00	4,500.00
උපදේශක සේවා ආදායම	328,000.00	
පරිගණක වියදම් සහ සේවක කාලය	94,628.93	
අනෙකුත් ආදායම්	165,912.15	465,528.04
දත්ත එකතු කිරීමේ ආදායම		22,924.50
	31,346,417.36	31,511,888.82

19 වැටුප්, වේතන සහ සේවක ප්‍රතිලාභ

වැටුප් - ස්ථිර කාර්ය මණ්ඩලය	44,290,101.04	45,221,763.47
වැටුප් - අනියම් විමර්ශක	6,407,127.05	5,938,411.32
ඒවන වියදම් දීමනා හා වෙනත් දීමනා	32,686,338.66	27,129,676.63
සේවක අර්ථ සාධක අරමුදල	10,134,549.69	9,434,120.13
සේවා නියුක්තිකයන්ගේ අරමුදල	2,026,883.45	1,906,603.99
සේවක අර්ථ සාධක අරමුදල හිඟ		5,334,215.88
සේවක අර්ථ සාධක අරමුදල හිඟ		640,105.90
අනිකාල දීමනා	2,692,273.71	3,045,857.80
නිවාඩු දින ගෙවීම්		28,638.83
පාරිභෝගික	4,180,890.00	9,521,610.00
	102,418,163.60	108,201,003.95

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය
2014.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සටහන්

20 අනෙකුත් වියදම්

ගමන් වියදම් හා යැපීම් දීමනා	1,526,975.25	1,452,324.01
විදේශීය ගමන් වියදම්	327,619.60	618,382.00
ලිපි ද්‍රව්‍ය හා කාර්යාල අවශ්‍යතා	1,502,335.37	898,207.21
ඉන්ධන සහ ලිහිසි තෙල්	2,161,253.33	2,404,132.70
නිල ඇඳුම්	295,242.68	329,529.89
වාහන අළුත් වැඩියා	1,054,975.85	1,110,854.90
ගොඩනැගිලි නඩත්තු කටයුතු	1,132,705.25	1,060,824.88
යන්ත්‍රෝපකරණ අළුත්වැඩියා	1,973,887.88	1,628,852.40
දුරකථන ගාස්තු	1,468,786.30	1,508,317.23
විදුලිය	5,679,232.06	5,551,447.57
ජල බිල්පත්	834,980.43	851,155.07
බදු සහ වරිපණම්	315,601.20	274,888.80
තැපැල් ගාස්තු	401,070.00	402,500.00
ප්‍රවාහන	428,770.00	378,505.00
නීති ගාස්තු	12,000.00	24,000.00
වාහන සඳහා කාර්මික උපදෙස්	120,000.00	60,000.00
ඉදිකිරීම් සඳහා කාර්මික උපදෙස්	37,500.00	
පුවත්පත්	271,060.00	330,806.00
බලපත්‍ර සහ රක්ෂණය	889,379.10	918,589.79
ආරක්ෂක ගාස්තු	2,133,107.20	1,918,592.23
පිරිසිදු කිරීමේ ගාස්තු	705,650.00	633,520.00
රෙදි සේදීම	445,515.00	435,456.87
විගණන ගාස්තු	330,000.00	330,000.00
වෛද්‍ය ගාස්තු	557,040.48	41,579.80
ආපනශාලා ගාස්තු	141,340.00	216,228.00
විවිධ වියදම් - අනෙකුත්	357,389.76	442,357.08
නීති ගාස්තු	34,970.00	182,695.00
සුභසාධක	336,670.00	373,655.00
දැන්වීම්	1,365,759.99	1,582,940.80
සම්මුඛ පරීක්ෂණ ගාස්තු	22,000.00	36,000.00
පාලක මණ්ඩලය	582,500.00	336,000.00
මුද්‍රණ හා ප්‍රකාශන	1,294,956.31	756,929.00
විනෝදාත්මක	5,841.00	11,841.06
තොරතුරු බෙදාහැරීම	1,140,305.00	439,115.00
අලෙවි වියදම් - ප්‍රකාශන	133,330.50	107,477.50
රඳවාගැනීමේ බදු	48,124.89	
විගණන හා කළමනාකරණ කමිටු	63,600.00	68,400.00
කාර්ය මණ්ඩල සංවර්ධනය	1,739,007.17	1,101,014.12
	31,870,481.60	෪෭6



විගණකාධිපති දෙපාර්තමේන්තුව

கணக்காய்வாளர் தலைமை அறிபதி திணைக்களம்

AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය } LP/E/HARTI/01/14/05
எனது இல. }
My No. }

මබේ අංකය }
உமது இல. }
Your No. }

දිනය } 2015 ජූලි 30 දින
திகதி }
Date }

සහාපති,

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනයේ 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ 1971 අංක 38 දරන මුදල් පනතේ 14(2) (ඕ) වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව

යථෝක්ත වාර්තාව මේ සමඟ එවා ඇත.



ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න
විගණකාධිපති (වැඩබලන)

- පිටපත් : 1. ලේකම් - කෘෂිකර්ම අමාත්‍යාංශය
- 2. ලේකම් - මුදල් අමාත්‍යාංශය



විගණකාධිපති දෙපාර්තමේන්තුව


கணக்காய்வாளர் தலைமை அறிப்பி திணைக்களம்

AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය } LP/E/HARTY/01/14/05
எனது இல. }
My No. }

මබේ අංකය }
உமது இல. }
Your No. }



දිනය } 2015 ජූලි 30 දින
திகதி }
Date }

සභාපති

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනයේ 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 1971 අංක 38 දරන මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනයේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශනය, ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1972 අංක 05 දරන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතන පනතේ 24 වන වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර ආයතනයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මුදල් පනතේ 13(7)(ඒ) වගන්තිය ප්‍රකාර විස්තරාත්මක වාර්තාවක් ආයතනයේ සභාපති වෙත යථා කාලයේදී නිකුත් කරනු ලැබේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000 – 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම් වලට උපකාරීවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළවන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත්වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උප වගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තක්ත්වාගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තක්ත්වාගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2014 දෙසැම්බර් 31 දිනට හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනයේ මූල්‍ය තත්ත්වය සහ එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ගිණුම්කරණ ප්‍රතිපත්ති

✘ ප්‍රාග්ධන ප්‍රදාන ක්‍රමක්ෂය කිරීම සම්බන්ධ ගිණුම්කරණ ප්‍රතිපත්තියක් හඳුන්වාදී නොතිබුණි.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) වත්කමක් තවදුරටත් භාවිතා කළහැකි තත්ත්වයේ පවතින්නේ නම් එහි සාධාරණ අගය පෙන්වුම් කිරීම සඳහා එම වත්කම ප්‍රත්‍යාගණනය කළහැකි වුවද සමීක්ෂණ මණ්ඩලය විසින් හඳුනාගත් භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පැවති මොටර් රථ 08 ක් රු.1,081,000 කට ප්‍රත්‍යාගණනය කර තිබූ අතර, සමාලෝචිත වර්ෂය තුළ ඒ වෙනුවෙන් රු.216,000 ක් ක්ෂය වෙන් කර තිබුණි.

(ආ) වර්ෂය තුළ මුදල් ගලාඒම සහ ගලායාම පිළිබිඹු වන පරිදි ක්‍රියාකාරකම් හඳුනාගෙන මුදල් ප්‍රවාහ ප්‍රකාශන පිළියෙල කළ යුතු නමුත් ඉදිරිපත් කරන ලද මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ පහත දුර්වලතා නිරීක්ෂණය විය.



- (i) මුදල් වලනයට අදාළ නොවන වාහන ප්‍රත්‍යාගණනය කිරීමේ අනිරීක්ෂය වූ රු.35,003,646 ක් මුදල් ලැබීමක් ලෙසද එම වාහන සම්බන්ධ ක්ෂය රු.29,330,113 ක වටිනාකම මුදල් ගලායාමක් ලෙසද සලකා තිබුණි.
- (ii) සමාලෝචිත වර්ෂයේදී ව්‍යාපෘතියකින් ලැබී තිබුණු රු.5,238,008 ක් වටිනා පරිගණක හා උපාංග මුදල් ලැබීම් ලෙස මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ දක්වා තිබුණි.

2.2.3 නොසැසඳූ පාලන ගිණුම්

මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර තිබූ ගිණුම් 03 ක ශේෂයන් සහ මූල්‍ය ප්‍රකාශන සමඟ ඉදිරිපත් කර ඇති උපලේඛනවල ශේෂයන් සමඟ සැසඳීමේදී රු.854,272 ක වෙනසක් නිරීක්ෂණය විය.

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

වර්ෂ 5 කට වඩා වැඩි කාලයක සිට පැවත එන ණයගැති හා ණයහිමි ශේෂවල එකතුව පිළිවෙලින් රු. 20,345,302 හා රු. 1,079,446 ක් වූ අතර එම ශේෂ නිරවුල් කිරීමට සක්‍රීය වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර නොතිබුණි.

2.4 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම්

පහත සඳහන් නීති, රීති හා රෙගුලාසි යනාදියට අනුකූල නොවීම් අවස්ථා නිරීක්ෂණය විය.

නීති, රීති රෙගුලාසි යනාදියට යොමුව	අනුකූල නොවීම
<p>(අ) 2011 පෙබරවාරි 21 දිනැති අංක 449 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ 02 (අ) (ඉ) ඡේදය</p>	<p>ආයතනය තුළ සුදුසු පුද්ගලයකු නොමැති විට බාහිර පුද්ගලයකු විසින් සපයනු ලබන සේවාවන් සඳහා ගෙවිය හැකි උපරිම දීමනාව රු.30,000 ක් වුවත් එක් පුද්ගලයෙකු සඳහා රු.40,000 ක් ගෙවා තිබුණු අතර ඒ සඳහා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතිය ලබාගෙන නොතිබුණි.</p>

(ආ) 2003 ජුනි 02 දිනැති අංක
PED/ 12 දරන රාජ්‍ය ව්‍යාපාර
වකුලේඛයේ 8.3.9 ඡේදය

අමාත්‍යාංශය වෙත මුදා හැර තිබූ වාහන 02ක්
හා අමාත්‍යාංශය සතු වාහන 05 ක් සඳහා
ආයතනය විසින් රු. 484,768 ක ඉන්ධන
වියදමක් දරා තිබූ බව නිරීක්ෂණය විය.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵලය

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂයේ ආයතනයේ මෙහෙයුම්
කටයුතුවල මූල්‍ය ප්‍රතිඵලය රු.11,411,965 ක ඌනතාවයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ
ඌනතාවය රු.14,160,647 ක් විය. ඉකුත් වර්ෂය හා සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ මූල්‍ය
ප්‍රතිඵලයෙහි රු.2,748,682 ක වර්ධනය සඳහා භාණ්ඩාගාර ප්‍රදාන රු.2,947,197 කින් වැඩි වීම
ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

මූල්‍ය වශයෙන් හා භාණ්ඩ වශයෙන් විවිධ පාර්ශවයන්ගෙන් වූ ලැබීම් ප්‍රාග්ධන සංචිත ලෙස
ගිණුම්ගතකර තිබූ අතර සමාලෝචිත වර්ෂය අවසානයට එහි ශේෂය රු. 45,938,855 ක් විය.
මෙම ප්‍රදාන වලින් ජනිත වූ වත්කම් හා එහි වටිනාකම නිශ්චිතව හඳුනාගැනීමට කටයුතුකර
නොතිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

2009 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය අවසානය දක්වා ක්‍රියාත්මක කරන ලද මුළු පර්යේෂණ
ව්‍යාපෘති සංඛ්‍යාව 125 ක් වූ අතර මින් ව්‍යාපෘති 51 ක වාර්තා පමණක් සමාලෝචිත වර්ෂය
අවසානය වන විට ප්‍රසිද්ධ කර තිබුණි. ව්‍යාපෘති 63 ක් අවසන් කර ඇතත් වාර්තා ප්‍රසිද්ධ කර
නොමැති අතර, අතහැර දමන ලද ව්‍යාපෘති සංඛ්‍යාව 04 ක් විය. ව්‍යාපෘති 07 ක් තව දුරටත් අවසන්
කර නොතිබුණු බවද නිරීක්ෂණය විය. පර්යේෂණවල අවසන් වාර්තා ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද
වීම මත පර්යේෂණ වලින් ලැබෙන ප්‍රතිඵලය කාලීනව සමාජයට ලබාදීමේ අරමුණ ඉටු
නොවන බව විගණනයේදී නිරීක්ෂණය විය.



4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) හිටපු අධ්‍යක්ෂවරයා වෙත ලබා දී තිබූ රු. 92,090 ක් වටිනා කැමරාවක් හා ඩොංගලයක් ආයතනය වෙත ආපසු භාර දී නොතිබුණි.
- (ආ) විදේශීය සම්මන්ත්‍රණ, වැඩමුළු සහ ශිෂ්‍යත්ව සඳහා නිලධාරීන් තෝරා ගැනීමේදී ආයතනය විසින් නිසි ක්‍රමවේදයක් හඳුන්වාදී නොතිබුණු අතර නිලධාරීන් දෙදෙනෙකුහට පෞද්ගලිකව ලැබුණු ආරාධනා මත විදේශගත වීමට අනුමැතිය ලබාදී අනියම් හා සංයුක්ත දීමනා රු. 177,767 ක් ගෙවා තිබුණි.

4.3 නිෂ්කාර්ය වියදම්

2013 සැප්තැම්බර් මාසයේදී වගකීම් සහතිකයක් ලබාගැනීමකින් තොරව මෝටර් රථයක් අළුත්වැඩියා කර ගැනීමෙන් පසුව එහි දෝෂ පැවතීම හේතුවෙන් නැවත සමාලෝචිත වර්ෂයේදී රු. 84,200 ක් වැය කිරීමට සිදුවීම නිසා මුලින් වැය කරන ලද රු.66,458 ක වියදම නිෂ්කාර්ය වියදමක් වී තිබුණි.

4.4 කාර්ය මණ්ඩල පරිපාලනය

- (අ) අනුමත කාර්යය මණ්ඩලය 235 ක් වුව ද ,තථ්‍ය කාර්ය මණ්ඩලය 173 ක් වූයෙන් පුරප්පාඩු සේවක සංඛ්‍යාව 62 දෙනෙකු විය.
- (ආ) ආයතනයේ ලේඛකාධිකාරී තනතුර 2011 ජනවාරි මාසයේ සිට විගණන දිනය වූ 2015 මැයි 31 දක්වා වර්ෂ 04 කට වඩා වැඩි කාලයක් පුරප්පාඩුව පැවතුණි. සමාලෝචිත වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට රේඛීය අමාත්‍යාංශයෙන් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු වැඩබැලීමේ කටයුතුවල නිරතව සිටින අතර, සමාලෝචිත වර්ෂයේදී රු.105,957 ක් වැටුප් වශයෙන්ද ගෙවා තිබුණි.



5. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

5.1 අයවැය ලේඛනමය පාලනය

සමාලෝචිත වර්ෂය සඳහා ඉදිරිපත් කර තිබූ අයවැය ලේඛනය සමාලෝචිත වර්ෂයේ නොවැම්බර් 30 දිනට වූ තථ්‍ය වියදම පදනම් කරගෙන නැවත 2014 දෙසැම්බර් 08 දින සංශෝධනය කර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසානයේ කරන ලද සංශෝධනය හේතුවෙන් අයවැය ලේඛනය වර්ෂයේ මූල්‍ය කළමනාකරණය සඳහා යොදාගන්නා ලද පාලන කාරකයක් ලෙස විගණනයේදී පිළිගත නොහැක.


5.2 නොවිසඳී ඇති විගණන ඡේද

විදේශ විශ්ව විද්‍යාලයන්හි පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරූ ගිවිසුම් කඩකළ ශිෂ්‍යත්වලාභීන් 10 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණු අතර ඉන් ශිෂ්‍යත්වලාභීන් 06 දෙනෙකුගෙන් අයවිය යුතු රු. 8,539,799 ක මුදලක් අයකර ගැනීම අවිනිශ්චිත තත්ත්වයක පැවති බව නිරීක්ෂණය විය.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින් වර ආයතනයේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරවන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුව ඇත.

- (අ) මූල්‍ය පාලනය
- (ආ) පර්යේෂණ ව්‍යාපෘති
- (ඇ) වත්කම් පාලනය
- (ඈ) කාර්ය මණ්ඩල පරිපාලනය


 ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න
 විගණකාධිපති (වැඩබලන)

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ගිණුම්කරණ ප්‍රතිපත්ති

ආයතනය ආරම්භ කල මුල් වකවානුව තුල එනම් 1975 වර්ෂයේ සිට මූල්‍ය වශයෙන් හා භාණ්ඩ වශයෙන් විවිධ පාර්ශවයන්ගෙන් වූ ලැබීම් ප්‍රාග්ධන සංචිත ලෙස ගිණුම් ගත කර ඇති අතර මේ සම්බන්ධ ලියකියවිලි සොයා ගැනීමට අපහසුය. කෙසේ නමුත් ප්‍රාග්ධන සංචිත ලැබූ පාර්ශවයන් හඳුනාගැනීමට අවශ්‍ය කටයුතු කරමින් පවතී. ඉදිරියේදී ප්‍රාග්ධන ප්‍රදාන ක්‍රමක්ෂය කිරීම සම්බන්ධව ගිණුම් වල ගැලපීමට සටහන් කර ගන්නා ලදී.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

- (අ) 2015 වර්ෂයේ ගිණුම් සකස් කිරීමේදී අවශ්‍යය නිවැරදි කිරීම් සිදුකරනු ලැබේ.
- (ආ) (i), (ii) ඉදිරියේදී මුදල් ප්‍රවාහ ප්‍රකාශ පිළියෙල කිරීමේදී මෙවැනි අඩුපාඩු ඇති නොවන පරිදි කටයුතු කෙරේ.

2.2.3 නොසැසඳූ පාලනගිණුම්

පාරිභෝගික භාණ්ඩ -වෙනස රු.78,471/-
මෙය හිටපු ගබඩා භාරකරු එන්.එස්. වික්‍රමආරච්චි මහතා ගබඩාවේ සේවය කරන කාලය තුල ගබඩා භාණ්ඩවල උභයතාවයයි. මෙම මුදල ඔහුගේ අවසන් ගිණුම් වාර්තාවෙන් අයකර ගන්නා ලදී.

අලෙවි මධ්‍යස්ථානය - වෙනස (රු.62,793/-)
අලෙවි මධ්‍යස්ථානයේ කටයුතු දැනට නිවැරදිව සිදුවේ. අතීත නොගැලපීම් සකස් කරමින් පවතී.

නේවාසිකාගාර සහ සම්මන්ත්‍රණ ශාලා ආදායම

මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂය නිවැරදිය. නේවාසිකාගාරය විසින් ලබාදුන් උපලේඛනයේ යම් යම් අඩුපාඩු තිබූ අතර මේ වනවිට අදාල සැසඳීම් සිදුකර ඇත.

2.3. ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

වර්ෂ 05 කට වඩා වැඩි කාලයක සිට පවතින ණයගැති ශේෂ අතරින් ශිෂ්‍යත්වලාභී ණයගැතියන්ගේ මුදල රු.20,005,859.97 ක් පවතින අතර මේ සඳහා ආයතනය මගින් විධිමත් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

වර්ෂ 05 කට වඩා වැඩි කාලයක සිට පවතින ණයහිමි ශේෂ අතරින් උපවිත වියදම් රු.778,759/-ක් පෙන්වා ඇති අතර එය පසුගිය වර්ෂ සඳහා ගෙවිය යුතු විගණන ගාස්තු වේ. එම මුදලින් 2015-02-27 දින වෙක්පත් අංක 352123 යටතේ රු.491,794/- ක් ගෙවා ඇත.

2.4 නීති රීති රෙගුලාසි හා කළමණාකරන තීරණවලට අනුකූල නොවීම

- (අ) රාජ්‍ය මුදල් වක්‍රලේඛ අංක 449 ප්‍රකාරව බාහිර පුද්ගලයකු/පුද්ගලයින් විසින් සපයනු ලබන මෙබඳු සේවාවන් සඳහා ගෙවිය හැකි මුදල රු. 30,000/- ක් වේ. ගෙවීම් ලාභියා වැඩිපුර ලබාගත් මුදල ගෙවීමට එකඟ වී ඇති අතර එම මුදල නොලැබුනහොත් වගකියයුතු අයගෙන් අය කරගැනීමට කටයුතු කරමි.

(ආ) හිටපු ගරු කෘෂිකර්ම ඇමතිතුමාගේ උපදෙස් පරිදි අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම්ගේ ලිඛිත ඉල්ලීමකට අනුව ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයා විසින් ඉන්ධන ලබාදීමට කටයුතු කර ඇත. 2015 ජනවාරි මාසයෙන් පසු ඉන්ධන සපයන්නේ ආයතනයේ වාහන වලට පමණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵලය

ඉකුත් වර්ෂය හා සාපේක්ෂව සැසඳීමේදී සේවක වැටුප් වෙනත හා අනෙකුත් සේවක වියදම් (wages, salaries, employee benefit) අඩු අගයක් ගැනීම සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි උනන්දුව අඩුවීමට හේතු වී ඇත.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

ආයතනය ආරම්භ කල මුල් වකවානු තුළ එනම් 1975 වර්ෂයේ සිට මූල්‍ය වශයෙන් හා භාණ්ඩ වශයෙන් විවිධ පාර්ශවයන්ගෙන් වූ ලැබීම් ප්‍රාග්ධන සංචිත ලෙස ගිණුම් ගත කර ඇති අතර මේ සම්බන්ධ ලියකියවිලි සොයා ගැනීමට අපහසුය. කෙසේ නමුත් ප්‍රාග්ධන සංචිත ලැබූ පාර්ශවයන් හඳුනාගැනීමට අවශ්‍ය කටයුතු කරමින් පවතී. ඉදිරියේදී ප්‍රාග්ධන ප්‍රදාන ක්‍රමක්ෂය කිරීම සම්බන්ධව ගිණුම් වල ගැලපීමට සටහන් කරගන්නා ලදී.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්ය සාධනය

මෙම පර්යේෂණ ව්‍යාපෘති පිළිබඳ තත්වය පහත වගුව මගින් පැහැදිලි කර ඇත

වසර	අධ්‍යයන ගණන	ප්‍රකාශයට පත් කල	වාර්තාව අදාල ආයතන වලට යැවූ හා ප්‍රකාශ නොකරන	අත්හල	ප්‍රකාශ කිරීම පමා වූ එහෙත් ප්‍රකාශ කරන
2009	10	07	03 (R 365, 371,373)		
2010	15	11	01 (R 383)	02 (R 385, 388)	01 (R 376)
2011	17	09	05 (R 399, 400, 402, 404, 405)	01 (R 404)	02 (R 395,396)
2012	38	13	17 (R 406, 407,410,414,417,418, 419,425,426,427,428,430,431, 434,436,439,440)	-	08 (R 409, 422, 424, 432, 437, 438, 441, 442)
2013	26	11	01 (R 467)	-	14
2014	19	-	04 (R 470,477,479,481)	01 (R 475)	14

අතහැර දමා තිබූ (2010 – 2012) වසර වල අදාල ලිපිගොනු වලට අනුව වියදමක් දරා තිබෙන අධ්‍යයන

වර්ෂය	ව්‍යාපෘති අංකය	මුදල
2010	R 385	වියදමක් දරා නොමැත
	R 388	රු. 131,032.92
2011	R 401	වියදමක් දරා නොමැත
2012	අතහරින ලද ව්‍යාපෘති නොමැත	

4.2 කළමනාකරන අකාර්යක්ෂමතා

- (අ) හිටපු අධ්‍යක්ෂවරයා වෙත ලබාදී තිබූ රු.92,090/- ක් වටිනා කැමරාව හා ඩොංගලයට අදාල මුදල ඔහුගේ අවසන් ගිණුම් වාර්තාවෙන් අයකර ගන්නා ලදී.
- (ආ) විදේශීය පුහුණු සඳහා නිලධාරීන් තෝරා ගැනීමේදී ආයතනය නිසි ක්‍රියාපටිපාටියක් අනුගමනය කෙරේ. එනම් තෝරාගැනීම සිදුකිරීමේදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම මගින් අදාල නිලධාරීන්ට හා ආයතනයට ඉන් ලැබෙන ප්‍රතිලාභ සලකා බලා තෝරාගැනීම සිදුකෙරේ. සෑම ගොනුවකම අදාල නිලධාරියා අධ්‍යක්ෂකගෙන් ලබාගත් ලිඛිත අනුමැතිය ඇතුළත් වේ. එබැවින් මෙහි සඳහන් නිලධාරීන් දෙදෙනාට අධ්‍යක්ෂ අනුමැතිය ලබා දී ඇති අතර අනියම් හා සංයුක්ත දීමනා ලෙස රු.177,767/- ක් ගෙවා ඇත.

ආයතනය තුළ පර්යේෂණ නිලධාරීන් හට තම පර්යේෂණ සොයාගැනීම් අන්තර්ජාලය තුළින් හෝ වෙනයම් පෞද්ගලික ක්‍රියාපටිපාටියක් තුළින් අන්තර්ජාතික වශයෙන් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබාදී ඇත. මෙය පොදුවේ සියළු පර්යේෂණ නිලධාරීන්ට විවෘතව ඇති බැවින්ද අප ආයතනය පර්යේෂණ ආයතනයක් බැවින්ද වැඩි ප්‍රමුඛතාවයක් පර්යේෂණ ප්‍රජාවට ලබාදීම සිදුවේ. එලෙසම ආයතනයට ලැබෙන පුහුණු වැඩසටහන් ඊට අදාල නිලධාරීන්ට යොමු කරන බැවින්ද තම හැකියාව හා ඉදිරිපත් කරන පර්යේෂණ පත්‍රිකාව අන්තර්ජාතික වශයෙන් තෝරා ගැනීමට ලක්වීම යන කරුණු අනුව නිලධාරීන්ට අවස්ථාව උදාවන බැවින් ආයතනයේ අනෙකුත් නිලධාරීන්ට මෙයින් අසාධාරණයක් සිදුනොවේ.

4.3 නිෂ්කාර්ය වියදම්

මෙම මෝටර් රථය එහි ටර්බෝ වාජරය අළුත්වැඩියාව සඳහා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත යොමුකරන ලදී. මෙම අළුත්වැඩියාව සිදුකිරීමෙන් පසුවද අවස්ථා දෙකකදී වගකීම් කාලසීමාව යටතේ අළුත් උපාංග යොදා අළුත්වැඩියාවන් සිදුකරන ලදී. නමුත් ඉන් පසුවද එහි දෝෂ තත්ත්වයක් මතු වූ හෙයින් නැවත ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත යොමු කර ඇත. මෙහිදී අදාල අළුත්වැඩියාව සිදු නොකර අධික කාලයක් ගතවූන හෙයින් වාහනය ආයතනයට රැගෙන එන ලදී. පසුව මෙම වාහනය බාහිර අනුමත ගරාජයකින් වාහන කාර්මික නිලධාරියාගේ උපදෙස් පරිදි අළුත්වැඩියා කර ඇත.

4.4 කාර්ය මණ්ඩල පරිපාලනය

- (අ) අත්‍යවශ්‍ය කාර්යමණ්ඩලය දැනට ආයතනයේ සේවයෙහි යෙදීසිටින අතර අනෙකුත් අවශ්‍යතා මත කාර්ය මණ්ඩල පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කෙරේ.
- (ආ) මේ වන විට ලේඛකාධිකාරී තනතුර සඳහා පුවත්පත් දැන්වීමක් පල කොට බඳවාගැනීම සඳහා ඉදිරි කටයුතු සිදු කෙරෙමින් පවතී.

5. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

5.1 අයවැය ලේඛනමය පාලනය

සෑම විටම සත්‍ය වියදම අයවැයගත වියදම සමග පාලනය කිරීමට ආයතනය විසින් කටයුතු කරනු ලැබේ.

5.2 නොවිසඳී ඇති විගණන පේද

විදේශ විශ්වවිද්‍යාලයන්හි පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරූ ගිවිසුම් කඩකල ශිෂ්‍යත්වලාභීන් 10 දෙනෙකුට එරෙහිව (1998-2008) වර්ෂයන්හි නීතිමය කටයුතු ආරම්භ කර ඇත. මෙම

ගිවිසුම් කඩකල ශිෂ්‍යත්වලාභීන් 10 දෙනාගේ ලැබීම් හා නීතිමය තත්ත්වයන් විග්‍රහ කිරීමෙන් මෙහි තත්ත්වය පහත පරිදි පැහැදිලි කරමි.

- 01. ශිෂ්‍යත්වලාභීන් 06 දෙනෙකුගේ වර්තමාන ලිපිනයන් සොයා ගැනීමට නොහැකි වීමෙන් අධිකරණයේ නඩු බහා තබා ඇත. නමුදු මෙම 06 දෙනාගෙන් දෙදෙනෙකුගේ ඇපකරුවන්ගෙන් මුදල් අය කර ගෙන ඇති අතර තවත් දෙදෙනෙකුගේ ඇපකරුවන්ගෙන් මාසිකව මුදල් කපා ගැනීම සිදුවේ.
- 02. ඉතිරි 04 දෙනෙකුගේ නඩු තීන්දු ආයතනයේ වාසියට තීන්දු වී ඇති අතර ඉන් එක් අයෙක් නීතිය ඉදිරියේ සම්මුතියකට එළඹ මේ වන විට ආයතනයට මුදල් ගෙවීම් සිදු කරයි. ඉතිරි තිදෙනා දැනට අභියාචනාධිකරණයේ පෙත්සම් ගොනු කොට ඇති අතර එය විභාග වෙමින් පවතී.

මේ අනුව 2015 අප්‍රේල් 30 වන විට මෙම ශිෂ්‍යත්වලාභීන් 10 දෙනාගෙන්ම සම්පූර්ණ අය කර ගැනීමට ඇති මුදල රු.19,832,143.13 වන අතර උක්ත තත්වයන් අනුව රු.8,539,799 අය කර ගැනීම අවිනිශ්චිත තත්වයක පවතී.

මේ වන විටත් ඔවුන්ගේ වර්තමාන ලිපිනයන් සොයා ගැනීමට හා අයවිය යුතු මුදල් උපරිමයෙන් අයකර ගැනීමට පහත දැක්වෙන කරුණු ආයතනය මගින් ඉටුකොට ඇත.

- (i) ඇපකරුවන්ගෙන් අයවිය යුතු මුදල් අය කර ගැනීම.
- (ii) ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දීම.
- (iii) ඔවුන්ගේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් තොරතුරු ලබා ගැනීම.

වර්තමාන ලිපිනයන් සොයා ගැනීමට නොහැකි ගිවිසුම් කඩ කළ ශිෂ්‍යත්ව ලාභීන් 06 දෙනා විදේශ ගත වී ඇති බැවින් මෙම තත්වය උදා වී ඇත. එම නිසා ඔවුන්ව සම්බන්ධකර ගැනීම සඳහා රහස් පොලීසිය (CID) වෙත දැනුම් දී ඇත.

ඒ අනුව මෙහි සඳහන් ශිෂ්‍යත්වලාභීන් 06 දෙනෙකුගෙන් අය විය යුතු මුදලෙන් අවිනිශ්චිත යැයි පෙන්වා ඇති මුදල ශිෂ්‍යත්වලාභීන් 06 දෙනෙකුගෙන් නොව ශිෂ්‍යත්වලාභීන් 10 දෙනෙකුගෙන් ලෙස නිවැරදි විය යුතුය.

6. පද්ධති හා පාලනයන්

කාර්ය මණ්ඩල පරිපාලනය

ආයතනයේ කාර්යසාධන ඉලක්ක සපුරා ගැනීමට හැකිවන පරිදි කාර්ය මණ්ඩල පුරප්පාඩු සම්පූර්ණ කෙරේ.

මූල්‍ය පාලනය

මූල්‍ය පාලනය සම්බන්ධයෙන් නිසි පාලන ක්‍රම හඳුන්වා දී ඇති අතර ඒ අනුව කටයුතු කෙරේ.

වත්කම් පාලනය

වත්කම් මිලදී ගැනීම, නඩත්තු කිරීම හා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පාලන ක්‍රම ක්‍රියාත්මක වේ.

පර්යේෂණ ව්‍යාපෘති

පර්යේෂණ සම්බන්ධයෙන් විගණනය විසින් පෙන්වා දුන් ප්‍රධාන අඩුපාඩුවක් වූයේ ඒවා හා සම්බන්ධ වාර්තා ප්‍රකාශයට පත්වීම සඳහා දිගු කාලයක් ගතවන නිසා ඒවා මඟින් පෙන්වා දෙන කරුණු කලට වේලාවට ප්‍රතිපත්ති සම්පාදකයින් අතට පත් නොවීම හේතුවෙන් ඉන් උපරිම ප්‍රතිඵල අත්කර ගැනීමට නොහැකි වීමය. යම් යම් හේතු නිසා ප්‍රමාද වී තිබූ පර්යේෂණ වාර්තා මේ වන විට ප්‍රකාශයට පත්කර ඇති අතර එම ප්‍රමාද වීම් ඉදිරියේ දී ඇති නොවීම සඳහා ඒ සම්බන්ධයෙන් නිතර සොයා බැලීම වැනි පියවර ද ගෙන ඇත. මීට අමතරව කාලීන වශයෙන් ඉතා වැදගත් වන පර්යේෂණ වල සොයාගැනීම් හා නිර්දේශ පිළිබඳව එම පර්යේෂණ හා අදාළ වාර්තා ප්‍රකාශයට පත් වීමට පෙර අදාළ ආයතන දැනුවත් කිරීම සඳහා අධ්‍යයන කව, වැඩමුළු හා සාකච්ඡා පැවැත්වීම පමණක් නොව ප්‍රතිපත්ති සංක්ෂිප්තයන් සකසා යැවීම මඟින් පියවර ගෙන ඇත.

ආයතනයේ පර්යේෂණ හා පුහුණු කටයුතු සඳහා මගපෙන්වීම් කරනු ලබන පර්යේෂණ හා පුහුණු කමිටුව ඉතා අඩු වාරගණනක් රැස්වීම මඟින් එම කටයුත්ත හරිහැටි ඉටුවන්නේද? යන්න සම්බන්ධයෙන් ද විගණනයේ අවධානය යොමුව තිබුණි. පර්යේෂණ හා පුහුණු කමිටුව වඩාත් වැඩි සාමාජිකයින් පිරිසක් ඇතුළත් වන පරිදින් පහසුවෙන් රැස්වීම් සඳහා දායක කර ගතහැකි වන පරිදි ආසන්න විශ්වවිද්‍යාල වලින් වැඩි සාමාජිකයින් පිරිසක් නියෝජනය වන පරිදින් නැවත ස්ථාපනය කර ඇති අතර රැස්වීම් පැවැත්වීමට අමතරව පර්යේෂණ යෝජනා හා අවසන් කෙටුම්පත් සඳහා අදහස් ලබා ගැනීමට එහි සාමාජිකයින් වෙත යොමු කිරීම වැනි මාර්ග වලින් එහි සාමාජිකයින්ගේ උපදේශනය නිරන්තරව ලබා ගැනීමට පියවර ගෙන ඇත.